

81 වන කාණ්ඩය
5 වන කලාපය
(I වන කොටස)

9. සඳුදා
1968 සැප්තැම්බර් 2



පාර්ලිමේන්තු විවාද

(හැන්සාඩ්)

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ

නිල වාර්තාව

(අශෝධිත පිටපත)

අත්හිත ප්‍රධාන කරුණු

ප්‍රශ්නවලට වාචික පිළිතුරු

විසර්ජන පනත් කෙටුම්පත, (1968-69) [දැනතුන්වන වෙන් කළ දිනය]

ශීථි 55-65 කාරක සභාව විසින් සලකා බලන ලදී.

பாராளுமன்ற விவாதங்கள்

(ஹன்சாட்)

பிரதிநிதிகள் சபை

அதிகார அறிக்கை

(பிழை திருத்தப்படாதது)

பிரதான உள்ளடக்கம்

வினாக்களுக்கு வாய்மூல விடைகள்

ஒதுக்கீட்டு மசோதா, 1968-69 [ஒதுக்கப்பட்ட பதின்மூன்றாம் நாள்]

குழுவில் ஆராயப்பட்ட தலைப்புக்கள் 55-65

Volume 81
No. 5
(Part I)

Monday
2nd September 1968

PARLIAMENTARY DEBATES

(HANSARD)

HOUSE OF REPRESENTATIVE

OFFICIAL REPORT

(Uncorrected)

PRINCIPAL CONTENTS

ORAL ANSWERS TO QUESTIONS

APPROPRIATION BILL, 1968-69 [Thirteenth Allotted Day]

Considered in Committee Heads 55-65

நீயேர்ச்சி மன்றி மனவிரய

பிரதிநிதிகள் சபை

House of Representatives

1968 ஐதீவூரீ 2 வன ஐதீவூ

திங்கட்கிழமை, 2 செப்ரெம்பர், 1968

Monday, 2nd September 1968

சு. ஸ. 10வ மன்றி மனவிரய உய்விய. கலா
நாயகனா [ஓர் உய்விய. சி. ஷேளி கொறயா] இலகனா
உய்விய.

சபை மு. ப. 10 மணிக்குக் கூடியது. சபாநாயகர்
அவர்கள் (கௌரவ எஸ். சி. ஷேளி கொறயா) தலைமை
தாங்கினார்கள்.

The House met at 10 A.M., MR. SPEAKER
[THE HON. S. C. SHIRLEY COREA] in the
Chair.

புள்ளிவிரய வாவிகா பீரீவூர்

வினாக்களுக்கு வாய்முல விடைகள்

ORAL ANSWERS TO QUESTIONS

விவாக லேகமீவரன் ஐமதான விநிஷ்வய
கரவன் லேக பன் கிரீம

விவாகப் பதிவாளர்களை சமாதான
நீதவான்மாராக நியமித்தல்

APPOINTMENT OF REGISTRARS OF MARRIAGES AS J.P.S.

4. னி. உயி. துடாவே மயா. (மாதர்)
(திரு. பி. வை. துடாவ—மாத் தற)
(Mr. B. Y. Tudawe—Matara)

ஃவதேஷ கடுவூ அமநிதென் அய்ய
புள்ளிய: (அ) “ தீவநென் ஃயலூம விவாக
லேகமீவரன் திர லலயென் ஃமதான
விநிஷ்வயகாரவரன் வலயென் பன் கிரீம
மாதா ஃ மெம மன்றி மனவிரய அதகஃ
கரஃ ” யன யேர்ச்சிவ 1967 தேஃவூரீ
மஃ 4 வநி தீந மாதர் மன்றி விஃன் ஓதீரீ
பன் கரநு லல ஃயா ஃமீமந வு லவ ஃவூமா
தந்நவாட? (அ) ஃம யேர்ச்சிவ க்ரியாந்
மக கிரீம பிணீஃ மெநென் பியவர நொ
ஃநிமவ ஃநுவ வ் வூமா ஓதீரீபன் கரந
வாட?

உள்நாட்டு விவகார அமைச்சரைக் கேட்ட
வினா: (அ) “ இத்தீவின் சகல விவாகப் பதி
வாளர்களும், பதிவி வழியால் சமாதான நீத
வான்மாராக நியமிக்கப்பட வேண்டியது
உசிதமாகுமென இச்சபை கருதுகிறது ”
என்ற பிரேரணை 1967 ஆம் ஆண்டு டிசெம்பர்
மீ 4 ந் திகதியன்று, மாத் தற பா. அங்கத்
தவரால் சமர்ப்பிக்கப்பட்டு, நிறைவேற்றப்
பட்டதென்பதை அவர் அறிவாரா? (ஆ)
அத்தீர்மானத்தை அமுல் நடத்த இதுவரை
நடவடிக்கை எடுக்காதிருப்பதற்கான கார
ணத்தை அவர் வெளியிடுவாரா?

asked the Minister of Home Affairs:
(a) Is he aware that the following
motion was moved by the Member
of Parliament for Matara on 4.12.67
and was passed by this House:—
“This House is of opinion that all
Registrars of Marriages in the island
be appointed ex-officio Justices of the
Peace.” (b) Will he state why no
steps have been taken so far to im-
plement this resolution?

ஓர் அலாயநீ லலிலிவி. தகநாயக
(ஃவதேஷ கடுவூ பீரீவூ அமநி)

(கௌரவ கலாநிதி டபிள்யூ. தகநாயக்க—
உள்நாட்டு விவகார அமைச்சர்)

(The Hon. Dr. W. Dahanayake—Minis-
ter of Home Affairs)

(அ) இவி. (அ) மூஃலிமீ ரேஃஃவூரீவரன்
அவூ ஃயலூம ரேஃஃவூரீவரன் ஃமதான
விநிஷ்வயகாரவரன் மென் பன் கிரீமீ
யேர்ச்சிவவன் தநவ ரஃயே ஃலகிளீலவ
ஃய்நய வி அவ.

துடாவே மயா.
(திரு. துடாவ)
(Mr. Tudawe)

ஃய க்ரியாந் மக கரந்நவ லலலே
ரெந்நுவ வந்நென் கவடத கியா ம ஓர்
அமநிதூமாதென் தந ஃந்நவ ஃவூபி.

ஓர் அலாயநீ தகநாயக
(கௌரவ கலாநிதி தகநாயக்க)
(The Hon. Dr. Dahanayake)

ம கிவீ யேர்ச்சிவவன் ரஃயே ஃலகிளீ
லவ ஃய்நய வி திரெந லலகி. ஃ யேர்ச்சி
வாவவ மோநவா வீவித கியா ம தந்நெ
நவ.

4 லுநி டீந ஸஹ ஸதீமந லு லெ லீநுல
 டுநீநலாடி? (ஈ) லீம ஸீஸீநால கியூநீ
 மக கிரீமெ ஸை ஈநி பீஸலர் மூநல
 டுநி லீநுல மூம ஸஹலெ ஓடிபீஸநீ கர்ந
 லாடி? (ஓ) நூலீஸீ நலீ, லீ மூநீடி?

அரசாங்க கட்டுவேலை, தபால், தந்திப் போக்கு
 வரத்து அமைச்சரைக் கேட்ட வினா: (அ)
 “மாத்தறை தேர்தற்றெருகுதியைச் சேர்ந்த
 நாவிமன ஹுங்கம்கொட, தியகா, மாகல்ல
 கொட, ஹிரிதெனிகந்த ஆதியாம் கிராமப்
 பிரதேசங்களிலிருந்து படகு, பாதை முதலிய
 வற்றால் மாத்தறை நகருக்கு வரும் ஆயிரக்
 கணக்கான மக்களின், சிறப்பாக, பாடசாலைப்
 பிள்ளைகளின் வசதியையும், பாதுகாப்பையும்
 கவனத்திற் கொண்டு, நாவிமன—வேரகம்
 பிற்ற கிராமங்களிரண்டையும் இணைக்கக்கூடிய
 பாலமொன்றை நிலவலா கங்கை மீது அமைத்
 தல் வேண்டுமென இச்சபை கருதுகிறது’
 என்ற பிரேரணை 1967 ஆம் ஆண்டு டிசெம்பர்
 மாதம் 4 ந் திகதியன்று சபையில் நிறைவேற்
 றப்பட்டதென்பதையும் அவர் அறிவாரா?
 (ஆ) அத்தீர்மானத்தை அமுல் நடத்த அவர்
 எடுத்துக்கொண்ட நடவடிக்கை யாதென்
 பதை இச்சபைக்குத் தெரிவிப்பாரா? (இ)
 இல்லையெனில், ஏன்?”

asked the Minister of Public Works,
 Posts and Telecommunications: (a)
 Is he aware that the following motion
 was passed by this House on 4.12.
 1967: “That for the convenience
 and safety of thousands of people,
 particularly the school-children from
 Navimana, Hungamgoda, Dipagaha,
 Magallagoda and Hiridenikanda in
 the Matara Electorate, who have to
 reach the town of Matara by using
 boats, canoes, etc., this House is of
 opinion that a bridge should be con-
 structed across the Nilvala-ganga so
 as to link the two villages of Navi-
 mana and Weheragampita”? (b)
 Will he state what steps have been
 taken to implement this resolution?
 (c) If not, why?

ஓர் மூநீலீலு லீஸலீகூம (ரீஸீலு லுமி,
 நூலீலு ஹ லீடிபீ ஸநீடீலு ஈமநி)

(கௌரவ மொண்டேகு ஜயவிக்ரம—அரசாங்கக் கட்டுவேலை தபால், தந்திப் போக்கு வரத்து அமைச்சர்)

(The Hon. Montague Jayewickreme—Minister of Public Works, Posts and Telecommunications)

(a) Yes. (b) The Director of Public Works has investigated the cost of constructing a bridge and reported on the feasibility of constructing the bridge. A bridge will cost approximately Rs. 1.5 million but detailed estimates have not been proceeded with yet. (c) As the Matara bridge is only two miles from this site further investigations are being made to construct instead a foot bridge at a lesser cost.

Are you satisfied?

நூலாவீ மூ.

(திரு. துடாவ)

(Mr. Tudawe)

லீஸ ஓகீமநீநீ கிரீமெ ஓர் ஈமநிநூலு
 லூரூலீடி லேநலாடி கியூ டுந ஈநிமெ
 காமநிடி.

ஓர் மூநீலீலு லீஸலீகூம

(கௌரவ மொண்டேகு ஜயவிக்ரம)

(The Hon. Montague Jayewickreme)

Investigations are being made to construct a foot bridge because the other bridge will cost Rs. 1.5 million.

கலாமூலகநூலு

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Question No. 7.

ஈ. பீ. லீ. ஸெனேவிரத்ந மூ. (ஓலி,
 லூலூலீலு ஹ லீடிபீலு ஈமநிஸீ லூலீ
 லேநீநு லீலீம)

(திரு. சீ. பீ. ஜே. செனேவிரத்ந—காணி,
 நீர்ப்பாசன, மின்விசை அமைச்சரின் பாராளு
 மன்றக் காரியதரிசி)

(Mr. C. P. J. Seneviratne—Parliamentary Secretary to the Minister of Land, Irrigation and Power)

I want one month's time to answer this Question.

புள்ளியை மறுபரிசீலனை செய்து கொடுக்க உத்தேசம் வைக்க வேண்டும்.

வினாவை மற்றொரு தினத்துக்குச் சமர்ப்பிக்கக் கூட்டளையிடப்பட்டது.

Question ordered to stand down.

கலாநாயகரவர்களே

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Question No. 8.

செனேவிர்ரத்ன மஹேஸ்வரி.

(திரு. செனேவிர்ரத்ன)

(Mr. Seneviratne)

I want two weeks' time to answer this Question.

புள்ளியை மறுபரிசீலனை செய்து கொடுக்க உத்தேசம் வைக்க வேண்டும்.

வினாவை மற்றொரு தினத்துக்குச் சமர்ப்பிக்கக் கூட்டளையிடப்பட்டது.

Question ordered to stand down.

விநாயகக் கட்டுமானம்

திருவாரூர் கைத்தொழில்

FILM INDUSTRY

பி. சி. கந்தசாமியாச்சாரி மஹேஸ்வரி. (தலைவர்)

(திரு. எஸ். டி. பண்டாரநாயக்க—கம்பஹ)

(Mr. S. D. Bandaranayake—Gampaha)

புள்ளியை மறுபரிசீலனை செய்து கொடுக்க உத்தேசம் வைக்க வேண்டும். (அ) ராஜ்யம், விநாயகக் கட்டுமானம் மூலம் கிடைத்த வருமானத்தை உள்நாட்டுத் திரைப்படக் கைத்தொழிலை உணக்கு விக்குவதற்கான அன்பளிப்புகளையும் ரொக்கப் பரிசுகளையும் வழங்க உபயோகப்படுத்துமா? (ஆ) இந்நாட்டிலுள்ள ஒவ்வொரு படமாளி கையிலும் வருடத்தில் ஒரு குறிப்பிட்ட காலத்திற்குத் தொடர்ந்து உள்நாட்டுத் திரைப் படங்கள் திரையிடப்படுவதை அரசாங்கம் கட்டாயப் படுத்துமா?

யார் ஓர் மூலக் கொள்கை மூலம் கிடைத்த வருமானத்தை உள்நாட்டுத் திரைப்படக் கைத்தொழிலை உணக்கு விக்குவதற்கான அன்பளிப்புகளையும் ரொக்கப் பரிசுகளையும் வழங்க உபயோகப்படுத்துமா? (ஆ) இந்நாட்டிலுள்ள ஒவ்வொரு படமாளி கையிலும் வருடத்தில் ஒரு குறிப்பிட்ட காலத்திற்குத் தொடர்ந்து உள்நாட்டுத் திரைப் படங்கள் திரையிடப்படுவதை அரசாங்கம் கட்டாயப் படுத்துமா?

இராஜாங்க விவகார அமைச்சரைக் கேட்ட வினா: (அ) திரைப்படங்களை இறக்குமதி செய்து விநியோகிப்பதற்கென அரசாங்கக் கூட்டுத்தாபனமொன்றை நிறுவுவதுடன் அதற்கென ஒரு கொள்கையையும் அரசாங்கம் விதிக்குமா? (ஆ) இதனால் இன்றைய விநியோகத்தர்கள் விலைப்பட்டியல்களில் உண்மையான விலைக்கு மேற்பட்ட விலைகளைக் குறிப்பதில் கையாளும் அநேக பாதுகாப்பு வழக்கங்களை ஒழிப்பதற்கு முடியும் என்பதை அவர் அறிவாரா? (இ) அரசாங்க சேவையாளரன்றி, சினிமாப்பட காட்சியுரிமையாளர், தயாரிப்பாளர், நெறியாளர், நுண்தொழிலாளர், வசன கர்த்தாக்கள், விமர்சகர், படம் பார்ப்போர் ஆகியவர்களைக் கொண்ட திரைப்பட ஆய்வுரைக் குழுவொன்றை அரசாங்கம் நிறுவுமா? (ஈ) வெளிநாட்டுத் திரைப் படங்களின் மீதான வரியைக் கூட்டவும் உள்ளூர்த் திரைப் படங்களின் மீதான வரியைக் குறைக்கவும் அரசாங்கம் நடவடிக்கை எடுத்து படங்களைப் பயன்படுத்துவோர் மீது ஒரு வரியைச் சமத்துவதன் மூலம் கிடைத்த வருமானத்தை உள்நாட்டுத் திரைப்படக் கைத்தொழிலை உணக்கு விக்குவதற்கான அன்பளிப்புகளையும் ரொக்கப் பரிசுகளையும் வழங்க உபயோகப்படுத்துமா? (உ) இந்நாட்டிலுள்ள ஒவ்வொரு படமாளி கையிலும் வருடத்தில் ஒரு குறிப்பிட்ட காலத்திற்குத் தொடர்ந்து உள்நாட்டுத் திரைப் படங்கள் திரையிடப்படுவதை அரசாங்கம் கட்டாயப் படுத்துமா?

asked the Minister of State: (a) Will the Government set up a state corporation for the import and distribution of films and lay down its policy? (b) Is he aware that this will eliminate malpractices in over-loading of invoices practised by distributors today? (c) Will the Government set up a Film Advisory Committee not of government servants but exhibitors, producers, directors, technicians, script writers, critics and cinema-goers? (d) Will the Government impose a tax on the

[வெலகெடர் மஃ.]
கூகிய. மீ கீலாவலே அடிக கமந்லாட
கனநக்ட டிவநய கர்வநு லுலெ. லீம
கமந் லாட கனந ககனேடூ டி பரீக்தூ
கர் லெநு அந. (ஓ) லுந துநகி.

விசர்சந பநந் கெபுமீபந 1968/69

ஒதுக்கீட்டு மசுதா, 1968-69

APPROPRIATION BILL, 1968-69

கூர்க ககாவெகீடீ கலகூ லெந லீடீ.

[புளநிய ககூலூமீலீ 1]
[கலநயகநுமூ லூககூலூலீ விட.]

குழுவில் ஆராயப்பெற்றது—[தேர்ச்சி 1, செப்ரெம்பர்
[கெளரவ சபாநாயகர் தலைமை தாங்கினார்].

Considered in Committee—[Progress
1st September.]

[MR. SPEAKER in the Chair.]

ககூபநி
(அக்கிராசனார்)
(The Chairman)

I would request hon. Members to be brief. I have been given a list of 20 Members from the Opposition and a number of others from the Government so that there is not much time left for all of them to speak. Therefore, please try to be as brief as possible.

55 வந கீரீகய.—ஓவமீ, லாரீமாரீக ககூ
விடூலீ கலபுநு பீலீலீடீ அமூநயலர்யூ

1 வந கமீமகய :—கூரீய மகூலலே பூடீலீக
பகிநகி ககூ அநிகுந் டீமகூ, ரூ. 5,80,202

55 ஆம் தலைப்பு—காணி, நீர்ப்பாசன, மின்
விசை அமைச்சர்

வாக்குப்பணம் இல. 1.—பணியாளரின் ஆளுக்குரிய
வேதனமும் பிற படிசுளும், ரூ. 5,80,202

HEAD 55,—MINISTER OF LAND, IRRIGATION
AND POWER

Vote No. 1.—Personal emoluments and
other allowances of staff, Rs. 580,202

ஓடிபகந் கர்ந லீடீ ககூலூலீ—[ககூலூலீ 1]

“ லூ கமீமகய ரூ. 10 கிந் அபூ கலே யுநுட. ”
[ரந் ககூக மஃ.]

பிரேரிக்கப்பட்ட திருத்தம்—[1 செப்ரெம்பர்]

“ வாக்ரூப்பணத்தில் ரூபா 10 குறைக்கப்படுமாக ”
[திரு. ரத்நாயகர்]

Amendment moved—[1st September].

“ That the vote be reduced by Rs. 10. ”—
[Mr. Ratnayake].

புளநிய ககூலூலீ கர்ந லீடீ.

வினா மீண்டும் எடுத்தியம்பப்பெற்றது.

Question again proposed.

லீக. லீ. கீரீகந் மஃ. (கிரீயூல)
(திரு. எஸ். பி. ஹேரத்—ஹிரியால)
(Mr. S. B. Herat—Hiriyala)

ககூபநிகுமகி, டீயே ரூநியே மூ கலூ
கர்மீந் கிரீக அலகீலாவேடீ, மூநர் கர்
மந்நிகுமூ (லீ. வகீ. கூலாவே மஃ.) விகிந்
ககூபூரீகய ககூ லீல பகூலூ டீம கிசூ
மகூ கலூல நநர் கர்ந்நல பீடூ லூகூ.
ஓவமீ ககூமநிகுமூல பீரூடீலல லீலீல கலே
லூடீகூ கமீலந் டியேநுடீ, மூ லீ அலகீலூ
லேடீ கலூ கர்மீந் கிரீகீ.

நம லந் டீடூக ககூலூலயே லீகநயூ
லல வலலே யேலீகூ க்ரூமய கலநே கிசீம
ஓவமீக நூலூலீம ககூ, மூலீகிரீகல கர்
மந்நிகுமூ (கீரீகீ ரூகபகீச மஃ.)
ஓவமீ ககூமநிகுமூல லூடீகூ கலூ. வலலே
யேலீகூ க்ரூமயகூ ஓவமீ ககூலூலே
நே, லேநந் கீலூககிந் லீ அயல ஓவமீ
லூலேந கிசூ லந்நல ககூ. மல லீ லந் டீ
டூக ககூலூல ககூந் கியந்நல பூலீ
லகி, ரகீயே கீலகயகூ லகயகூ மூ லீ
லந் டீடூக ககூலூலல கலபுநு கர்
நிலேந கிசூ. மூலீகிரீகல லந் டீடூக
ககூலூலயே லீகநயூலல மூலூலலே
பூடீலயகூ ஓவமீ ககூலூலீ 1400 கீ
லூலேந்நல பூலீலந் கம கிசூலூ. லீம
கிசூ லந்நல ககூ, வலலே யேலீகூ க்ரூம
யகூ ஓவமீ ககூலூலீ 50 கீலந் லூலேந்
நே ககூந்நே. அர் 1400 கமக ககூடந வி.
ஓவமீ ககூலூலீ 50 கீ கியந்நே ககூலூ
நர்மீ கூல பூமூகயகலல? லீகந் மூலீகிரீ
கல கர் மந்நிகுமூ ஓவமீ ககூமநிகுமூல
லூடீகூ கலூ, டீலகூலூல பூளீக லூ அர்
ஓவமீ ககூலூலீ லூலேந்நே ககூ கியூ. லீய
அகூநயகூ யகீ மூ கிந்நலூ.

ඒ වාගේම, සීනි සංස්ථාව සුදු අලියකු වශයෙන් හැඳින්වූවා, අම්පාරේ ගරු මන්ත්‍රිතුමා (සෙනරත් මයා.) ඔව්, සීනි සංස්ථාව සුදු අලියකු බව අපත් පිළිගන්න වා. රජයට තඹත්තු කරන්නට අමාරු සුදු අලි වැනි සංස්ථා පිහිටුවා මේ ජාතික රජයට ඒවා භාර දුන්නේ පසුගිය රජයයි. එහෙත් ඒ සංස්ථා ප්‍රතිසංවිධානය කර ලාභ ලබා ගන්නට ජාතික රජය කටයුතු කරගෙන යනවා. සීනි සංස්ථාවෙන් සීනි ලබා ගන්නට බැරි බව අප දන්නවා. ඒ සංස්ථාව වෙනුවෙන් රජය රුපියල් කෝටි ගණනින් වියදම් කර තිබෙන නිසා මොන ක්‍රමයකින් හෝ එයින් ආදායමක් ලබා ගන්නට අප කල්පනා කළා. එම නිසායි, නොයෙකුත් සුවද විලවුන් වර්ග හා ජන්, බිරුන්ඩි වැනි මත්පැන් වගරින් නිෂ්පාදනය කරන්නට අදහස් කළේ. මේ සුදු අලි නිසා එරි තිබුණු අවස්ථාවකයි, පසුගිය රජය බිඳ වැටී මේ රජය බලයට පත් වුණේ. එවැනි සුදු අලි අපට භාර දී, අප ඒවා ප්‍රතිසංවිධානය කර ලාභ ලබන්නට කටයුතු කරගෙන යන අවස්ථාවේදී රජයත්, ඉඩම් ඇමතිතුමාත් විවේචනය කිරීම හරිදැයි ගරු මන්ත්‍රිවරුන්ගෙන් මා ප්‍රශ්න කරන්න කැමතියි.

ඒ වාගේම, මිහින්තලේ ගරු මන්ත්‍රිතුමාත් (පී. එම්. කේ. තේන්තකෝන් මයා.), දඹුල්ලේ ගරු මන්ත්‍රිතුමාත් (ටී. බී. තේන්තකෝන් මයා.) ඉඩම් ප්‍රශ්නය ගැන කථා කළා. මේ රජය යම් යම් ඉඩම් වලට ඔප්පු දී තැනිලු; පසුගිය රජය තිබුණු කාලයේදී ඒ කාලයේ තිබුණු ඉඩම්වලට ඔප්පු දුන්නාලු. එය සම්පූර්ණ අසත්‍යයක්.

එල්. සී. ද සිල්වා මයා. (බලපිටිය)
 (ක්‍රි. ෧෧. ජී. ෫ ශිල්පා—පලප්පිටිය)
 (Mr. L. C. de Silva—Balapitiya)
 ඇමතිතුමාගේ පිළිතුරු කථාවද?

එස්. බී. හේරත් මයා.
 (ක්‍රි. ෧෧. පී. ඹෙරාත්)
 (Mr. S. B. Herat)

ඒ කාලයේදී ඔප්පු දුන්නා නොවෙයි. ගම් පුළුල් කිරීමේ කටයුතුවත් හරියට කරන්නට බැරිවයි තිබුණේ. පසුගිය රජය පැවැති කාලයේදී, දුප්පත් දෙමාපියන් තම දරුවන් සදහා ගෙවල්

යුතු කරන අවස්ථාවේදී, රජයේ ඉඩම් බලයෙන් අල්ලා ගන්නා යයි ඔවුන්ට තඹ දැමීමා. මෙම රජය නොයෙකුත් අවස්ථා වලදී ඉඩම් කඩවේරි පවත්වමින් ක්‍රියා කර ගෙන යන්නේ ඒවා තැනි කරන්නට තමයි. ඉඩම් කඩවේරි පවත්වන්නට අවශ්‍ය මුද්‍රාදැනින් පවා නිසි පරිදි නොමැති අවස්ථාවකදීයි අපි මේවා භාර ගත්තේ. එහෙත් කඩවේරිවල දැන් ඒ සදහා නිලධාරී මහතූන් දහ පහළොස් දෙනා ඉන්නවා. ඩී. ආර්. ඔ. මහත්වරුන් සහ වෙනත් ජ්‍යෙෂ්ඨ ඉඩම් නිලධාරීන් මෙන්ම ලිපිකරුවන්ද පත් කරගෙන මෙම කටයුතු කරගෙන යන බවත් ඉඩම් කැබලි කර ඒවාට ඔප්පු සකස් කර දෙන බවත් මා ඉතා සන්තෝෂයෙන් මතක් කරන්නට කැමතියි. මේ වැඩ කටයුතු නිසි යාකාර කෙරුණේ පසුගිය අවුරුදු තුන භමාර තුළදීයි. දැනටමත් ඉඩම් කඩවේරි 2,000 කට වැඩියෙන් පවත්වා තිබෙනවා. කට්ටිකරුවන් ලක්ෂයක් පමණ දෙනට ඔප්පු දී තිබෙනවා. තවත් කට්ටි කරුවන් දෙලක්ෂයකට පමණ ඔප්පු දෙන්නට තිබෙනවා. මේ ඔප්පු දීම පිළිබඳව රාජකාරී ඉතා ලෙහෙසියෙන් කරන්නට බැරි දෙයක් බව ගරු මන්ත්‍රිතුමන්ලා හොදාකාර දන්නවා ඇති. ඔප්පුවක් දෙන්නට පළමු ඉඩමක් මැන කැබලිවලට කඩන්නට වෙනවා. ඒවායේ පදිංචිව සිටින ජනතාව කුමන අන්දමකට ඒවා ලබාගෙන සිටිනවා දැයි සොයා බලන්නට වෙනවා. මිනින්දෝරුවන් දමා නිසියාකාර මිනුම් කටයුතු අවසන් කර එම ඔප්පු සකස් කර භාර දීම අවුරුද්දකින් හෝ දෙකකින් කරන්නට පුළුවන් වැඩක් නොවෙයි. එම නිසා තොරතුරු හොදින් අවබෝධ කරගෙන මෙවැනි විවේචනවලට ඉදිරිපත් වෙන්නට ඕනෑ. “පසුගිය ආණ්ඩුව ඉතා හොදට වැඩ කළාය; මේ ආණ්ඩුව කිසිම වැඩක් කරන්නේ නැත” යන අදහස ජනතාවට දෙන්නට විය හැකියි, මෙසේ කතා කරනවා ඇත්තේ. එහෙත් අපේ ගොවි ජනතාව එතරම්ම මෝඩ උදවිය කියා මන්ත්‍රිවරුන් කල්පනා කරන්නට තරකයි. එම ජනතාව පමණක් නොවෙයි, එම ජනතාවගේ දූදරුවන් පවා අද ලංකාවේ තත්ත්වය ගැන හොදාකාර දන්නවා. ඒ ළමයි අද හොද අධ්‍යාපනයක් ලබාගෙන යනවා. පත්‍ර ඖෂ්ඨයෙන් එහෙම ඒ උදවියට කරුණු හොදාකාර දැනගන්නට අවස්ථාව සැලසෙනවා. ජාතික රජය මුදල්

[එස්. ඩී. හේරත් මහ.]

වැය කරන්නේ කොයි ආකාරයටදැයි ඒ උදවියට දැන් තේරුම් ගොස් තිබෙනවා. මෙම රජය වැඩියෙන් මුදල් වැය කරන්නේ රටේ සංවර්ධන කටයුතු සඳහාද නැද්දැයි ඔවුන් දැන් හොඳාකාර තේරුම් ගෙන තිබෙනවා.

ගරු සභාපතිතුමනි, තවත් ගරු මන්ත්‍රී වරුන් බොහෝ දෙනෙක් කලා කරන්නට බලාපොරොත්තු වන හෙයින් මගේ කලා වට මා වැඩි කාලයක් ගත කරන්නට අදහස් කරන්නේ නැහැ. මෙම අමාත්‍යාංශය මගින් ගිය අවුරුද්දට වැඩි මුදල් ප්‍රමාණයක්—කෝටි 4 කට වැඩි ප්‍රමාණයක්—මේ අවුරුද්දේදී වැය කරන්නට සූදානම් වී සිටිනවා. ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, කැලෑ දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, විදුලි බල දෙපාර්තමේන්තුව සහ ගොවි භමුදාව මාර්ගයෙන් රටේ සංවර්ධනය සඳහා මෙම මුදල් වැය කරන්නට බලාපොරොත්තු වන්නේ. වසරින් වසර අප සංවර්ධන කටයුතු වැඩි දියුණු කරගෙන යනවා. අපි සංවර්ධන අංශයෙන් දුර්වල වෙලායැයි මා සිතන්නේ නැහැ. ඉඩම් ඇමති තුමා අපේ පැත්තේ සිටින විට මෙන්ම ඔය පැත්තේ සිටින විටත් වැඩක් කළේ නැතැයි විරුද්ධ පාර්ශ්වයේ උදවිය කියනවා. ඔය කියන්නේ ඇත්තක්මදැයි මා එම උදවියගෙන් අහනවා. පසුගිය වසර තුනක කාල සීමාව තුළදී තමුත්තාන්සේලාගේ ආසනවලට ඉඩම් හා වාරිමාර්ග අංශයෙන් කිසිම වැඩක් කෙරී නැද්ද? පසුගිය අවුරුදු තුන තුළදී කලින් අවධියට වඩා උනන්දුවෙන් කටයුතු කිරීම ගැන වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමා ඇතුළු නිලධාරී මණ්ඩලයට මා ප්‍රශංසා කරනවා; ස්තූති කරනවා. පාරවල වැඩ කටයුතු, ගම් පුළුල් කිරීමේ වැඩ කටයුතු, තරුණ ගොවිපොළවල වැඩ කටයුතු සහ කොළඹේ ක්‍රමයට අනුව පවත්වාගෙන යන ව්‍යාපාර වල වැඩ කටයුතු විශේෂ ක්‍රමයක්—Special Project—යටතේ දියුණුවට පත් කරගෙන යනවා. අන්න ඒ අන්දමට දැන් ඉතා සාර්ථක ලෙස කරගෙන යන මේ කටයුතු ආරම්භ කළේ තමුත්තාන්සේලාගේ කාල සීමාවේදීද නැත්නම් අපේ කාල සීමාවේදීද කියා මා ඒ ගරු මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න කරනවා. ඒ සමගම ගරු ඇමති තුමාට වචනයක් කිව යුතුයි තිබෙනවා.

ඉඩම් සංවර්ධන අංශයේ වැඩ කරන නිලධාරීන් පිළිබඳවයි මා එතුමාගේ අවධානය යොමු කරවන්නේ. විශේෂයෙන්ම ඩී.එල්.ඔ. වරුන් පත් කරන විට පාලනයට කොටසකුත් කාර්මික අංශයට කොටසකුත් පත් කළොත් වඩා සුදුසු බව මා එතුමාට පෙන්වා දෙන්නට සතුටුයි. අද ඩී.එල්.ඩී.ඔ. වරුන් ඉන්නවා. ඒ වාගේම එස්.එල්.ඩී.ඔ., කච්චේරි සර්වේයර්ස් කියා නිලධාරීන් ඉන්නවා. ඒවාගේම කාර්මික අංශයේ එස්.ඩී.බී.ලී.වී. නැත්නම් ඉඩම් සංවර්ධන අධිකාරීවරුන් ඉන්නවා. ඒ ඒ ජනපද වලට හා ව්‍යාපාරවලට සුදුසු අන්දමට ඒ අයගෙන් ඩී.එල්.ඔ. වරුන් පත් කර ගන්නොත්, පාලනය කරන උදවියට කෘෂි කාර්මික අංශයේ වැඩ කටයුතුත් ඒ වාගේම කාර්මික අංශයේ වැඩ කටයුතුත් මීට වඩා හොදින් හා ඉක්මණින් කරගෙන යන්නට පුළුවන් වෙනවා.

ප්‍ර. හා. 10.15

මිනින්දෝරු දෙපාර්තමේන්තුව ගැනත් වචනයක් කිව යුතුව තිබෙනවා. මිනින්දෝරු දෙපාර්තමේන්තුව ගැන තොයෙක් විට වෝදනා ඉදිරිපත් කරනවා. තමුත් පසුගිය වර්ෂය තුළ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් කොයි තරම් වැඩ කොටසක් කර තිබෙනවාද කියා කරුණා කර සොයා බලන්න. මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් පසුගිය වර්ෂය තුළදී ඉඩම් කට්ටි ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මැන වෙන් කර දී තිබෙනවා. ඒ වාගේම මේ වර්ෂය තුළදී ඉඩම් කට්ටි ලක්ෂ දෙකක් පමණ මැන වෙන් කර දෙන්නට බලාපොරොත්තු වෙනවා.

කැලෑ දෙපාර්තමේන්තුව පිළිබඳවත් අප දැන් අළුත්ම වැඩ පිළිවෙළක් අනුගමනය කරගෙන යන බව තමුත්තාන්සේලා දන්නවා. අපේ කැලෑවල තිබෙන චට්තා දැව වර්ග ආරක්ෂා කර ගැනීමටත් ඒ වාගේම කැලෑවලින් ලබා ගන්නා දැව ක්‍රමවත් පරිදි වෙළඳාම් කිරීමටත් අප වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. දැව වෙළඳාම ක්‍රමවත් පරිදි කරන්නට අප දැන් දැව සංස්ථාවක් පිහිටුවා තිබෙනවා. මේවා සියල්ලක්ම කළේ අපේ කාල සීමාවේදී මිස තමුත්තාන්සේලාගේ කාල සීමාවේදී නොවන බව මා පෙන්වා දෙන්නට සතුටුයි.

වාරිමාර්ග කටයුතු සම්බන්ධව කලා කරන විට විශේෂයෙන්ම මගේ කොට්ඨාශය ගැන තමුන් තාත්සේගේ අවධානය යොමු කරවන්නට මා අදහස් කරනවා. මගේ කොට්ඨාශය තුළ තිබෙන හක්වටුන ඔය ව්‍යාපාරයේ වැඩ දැන් අවුරුදු ගණනාවක් තිස්සේ කරගෙන යනවා. 1960 පටන් ගත් මේ ව්‍යාපාරය 1970 දී අවසාන කරන්නට දැන් බලාපොරොත්තු වෙනවා. 1960 සිට මේ ව්‍යාපාරයේ වැඩ ඉතා හෙමින් කෙරී ගෙන ගිය බව මා මතක් කළ යුතුයි. තමුන් දැන් මේ ව්‍යාපාරයත් “ස්පෙෂල් ප්‍රොජෙක්ට්” නැත්නම් විශේෂ ව්‍යාපාරයක් හැටියට සලකා එහි වැඩ ඉක්මණින්ම අවසාන කරන්නට කටයුතු කරගෙන යනවා. මේ ව්‍යාපාරය සඳහා ලබන අවුරුද්දේදී ලක්ෂ දෙකහමාරක් පමණ වැය කරන්නට අදහස් කරනවා. ඒ ගැන මා ගරු ඇමතිතුමාට ස්තූති කරනවා. තව දුරටත් උනන්දුවී මේ ව්‍යාපාරය තව තවත් දියුණු කරන මෙන් මා ගරු ඇමතිතුමාගෙන් ඉතා ආදරයෙන් ඉල්ලීමක් කරනවා. ඒ වාගේම මොරති ඔය, කිඹුල්වන ඔය, සියඹලාගමුව වැව, බතලගොඩ වැව ආදී වශයෙන් තවත් වාරිමාර්ග ව්‍යාපාර කීපයක් තිබෙනවා. ඒවාත් ඉතා ඉක්මණින් දියුණු කරන මෙන් මා ඉල්ලා සිටිනවා. ඒ සමගම, නිකවැගම්පහ සහ දියගම්දහය කියන කොට්ඨාශ දෙක ජල අපහසුකම් තිබෙන කොට්ඨාශ දෙකක් බව මා මතක් කරනවා. මා දැන් සඳහන් කළ ව්‍යාපාර වලට අමතරව තවත් වැඩ රාශියක් දියුණු කරන්නට දැන් කටයුතු සූදානම් කර තිබෙනවා. මගේ කොට්ඨාශයේ මහනිරුළු, වවුල්ලාවේ වැව, දඹේ වැව ආදී වශයෙන් තවත් වැඩ රාශියක් තිබෙනවා. ඒවා දියුණු කළොත් මේ ප්‍රදේශවලට කවදාවත් ජලයෙන් හිඟයක් නොවන බව මා මතක් කරනවා. ඒ වැඩද ඉතා ඉක්මණින් දියුණු කිරීමට කටයුතු කරන මෙන් මා ඉල්ලා සිටිනවා.

ගරු සභාපතිතුමනි, ජනපදවල කට්ටි කරුවන්ට ගෙවල් සාදා දෙන්නට බැරිය කියා පසුගිය රජය කිව්වා. තමුන් දැන් ඒ ප්‍රතිපත්තිය වෙනස් කර තිබීම ගැන මා සතුටු වෙනවා. පසුගිය අවුරුදු දෙක තුළ හක්වටුනඔය ජනපදයේ වැසියන්ට ගෙවල් සාදා දී තිබෙනවා. ඒ වාගේම මේ අවුරුද්දේදීත් ජනපද කට්ටිකරුවන්ට ගෙවල්

සාදා දෙන්නට ලක්ෂ තුනක් පමණ වෙන් කර තිබෙනවා. ඒ ගැන මා ගරු ඇමතිතුමාට ස්තූති කරනවා. මේ විධියට මගේ කොට්ඨාශය තුළ පමණක් නොවෙයි සෑම කොට්ඨාශයක් තුළම වැඩ කරගෙන යනවා.

කේ. බී. රත්නායක මයා. (අනුරාධපුර)
 (තිரு. කේ. පී. රත්නායක—අනුරාධපුර)
 (Mr. K. B. Ratnayake—Anuradhapura)
 That is not the policy.

එස්. බී. හේරත් මයා.
 (තිரு. ආර්. පී. ඉරාජ්)
 (Mr. S. B. Herat)

That was the old policy under which there was advanced colonization. We have dropped advanced colonization.

රත්නායක මයා.
 (තිரு. රත්නායක)
 (Mr. Ratnayake)

The putting up of houses, the Minister has dropped. Now, only a Rs. 1,000 is given to each colonist.

එස්. බී. හේරත් මයා.
 (තිரு. ආර්. පී. ඉරාජ්)
 (Mr. S. B. Herat)

That is not in major colonization schemes. That is only in respect of highland colonization, which is different from major colonization.

රත්නායක මයා.
 (තිரு. රත්නායක)
 (Mr. Ratnayake)

It has been so under the Rajangana Colonization Scheme.

එස්. බී. හේරත් මයා.
 (තිரு. ආර්. පී. ඉරාජ්)
 (Mr. S. B. Herat)

ඕවාට උත්තර දෙන්න ගියොත් මගේ කාලය අපතේ යනවා. මට ලැබී තිබෙන කාලය තුළ මා විසින් කිව යුතු කරුණු ටික මේ ගරු සභාව ඉදිරියේ තැබිය යුතු නිසා ඕවාට උත්තර දෙන්නට මට චෝලා වක් නැහැ. කාලය තිබෙනවා නම් ඕවාට උත්තර දෙන්නට මම සූදානම්.

[එස්. බී. හේරත් මය.]

ගරු සභාපතිතුමනි, විදුලි දෙපාර්තමේන්තුව ගම් 500 කට විදුලි බලය ලබා දීමට සූදානම්ව සිටින බව තමුන්නාන් සේලා දන්නවා. අපේ ප්‍රදේශවලට දැනට මන් විදුලි බලය ලබාදී තිබෙනවා. බිබිලේ ආදී ප්‍රදේශ කීපයකටම විදුලි බලය ලැබී තිබෙනවා. එහි ජනතාවට දැන් ඒවායේ ප්‍රතිඵල භුක්ති විදින්නට පුළුවන්කම ලැබී තිබෙනවා. එහෙත් විදුලි බලය ලැබී තිබෙන්නේ මගේ ආසනයේ එක කොටසකට පමණයි. මගේ ආසනයේ ප්‍රධාන නගරයක් හැටියට තිබෙන හිරිපිටිය ප්‍රදේශයට විදුලි බලය ලබා දීමට කටයුතු කළ යුතුව තිබෙන බව මා ගරු ඇමතිතුමාට මතක් කරන්න ඕනෑ.

එමෙන්ම ගොවි හමුදාව ගැනත් මේ අවස්ථාවේදී වචනයක් කියන්නට ඕනෑ. දැනට ගොවි හමුදාවේ කදවුරු 27 ක් පමණ ඇති කර තිබෙනවා. අපි ඒවා ඇති කළේ ඉඩම් ඇමතිතුමාගේ පාර්ලිමේන්තු ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙනුයි. එමෙන්ම එහි වැඩ කරන කොමසාරිස්තුමා ඇතුළු නිලධාරීන් විශාල උනන්දුවක් දක්වා කටයුතු කරනවා. දැනට ගොවි හමුදාවට තරුණයින් 9,000 ක් පමණ බදවා ගෙන තිබෙනවා. ඔවුන් ඉතා සාර්ථක අන්දමින් වැඩ කරගෙන යනවා. දැනට ලක්ෂ 4 ක පමණ වටිනාකමට සරිලන පස් වැඩ ප්‍රමාණයක් ගොවි හමුදාව මගින් කර තිබෙනවා. එමෙන්ම කොන්ක්‍රීට් වැඩ ගැනත් ඔවුන් දියුණුවක් ලබාගෙන තිබෙනවා. වැව් 20 ක් පමණ ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. ඒවා දෙපාර්තමේන්තුව මාර්ගයෙන් කරන්නට ගියා නම් දෙපාර්තමේන්තුවේ ක්‍රියා පිළිවෙළ අනුව—ප්ලාන් ඇද, ඇස්තමේන්තු සකස් කර, මුදල් වෙන් කරවා ගෙන කිරීමයි දෙපාර්තමේන්තුවේ පිළිවෙළ—අවුරුදු ගණනාවක් ගත වන්නට තිබුණා. එහෙත් ගොවි හමුදාව මගින් අවුරුද්දක පමණ කාලයක් තුළ මෙපමණ විශාල වැඩ ප්‍රමාණයක් කර තිබෙන බව ඉතා ප්‍රීතියෙන් ප්‍රකාශ කරන්න කැමතියි. ගොවි හමුදාව මගින් කර තිබෙන වැඩවල වටිනාකම බැලූවොත් රුපියල් ලක්ෂ 68 ක් හෝ 70 ක් පමණ වෙනවා. ඒ ගැන අපි සතුටු විය යුතු අතර ඒ අයටත් ඒ සම්බන්ධයෙන් ස්තූති කළ යුතුව තිබෙනවා.

සභාපති
(அக்கிராசனார்)
(The Chairman)

I would request the hon. Member to finish as soon as possible as there are so many to speak and there is not much time left.

එස්. බී. හේරත් මය.
(திரு. எஸ். பி. ஹேரத்)
(Mr. S. B. Herat)

එමෙන්ම ඉඩම් සංවර්ධන කොමසාරිස් තුමාගේ අංශය ගැන බලමු. 1966 සිට එළ හැර වැනි ප්‍රදේශ “ස්පෙෂල් ප්‍රොජෙක්ට්” එකක් හැටියට කටයුතු කරන්නට පටන් ගත්තා. මුලදී එයින් ලබා ගත්තේ අක්කරයකින් වී බුසල් 48 ක පමණ ප්‍රමාණයක්. එහෙත් එසේ විශේෂ උනන්දුවක් දක්වා වැඩ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අක්කරයකින් ලැබූ වී බුසල් 48 වී බුසල් 86½ දක්වා දැන් වැඩි කරගෙන තිබෙනවා. අන්න ඒ අන්දමට මේ රටේ ගොවිතැන දියුණු කළොත් අපේ බලාපොරොත්තු සාර්ථක කර ගන්නට පුළුවන් වෙනවා. ගරු ඇමතිතුමාගේත් දෙපාර්තමේන්තුවේත් උනන්දුව නිසා දැන් එවැනි තත්ත්වයක් ඇති වී තිබෙනවා. එමෙන්ම පදනම, රාජ්‍යාංගනය, මිත්තේරිය, මිනිපේ, හක් වටුණාඔය, ගල්ඔය, ඉරනාමඩු හා අල්ලෙයි ආදී ප්‍රදේශවලත් අක්කර 40,000 කට වැඩි ප්‍රමාණයක් මේ අන්දමට දියුණු කරන්නට සූදානම් වී සිටිනවා. එසේ කළොත් දැනට ලබන අස්වැන්න වගේ දෙගුණයක අස්වැන්නක් ලබා ගැනීමට පුළුවන් වෙනවා ඇති.

එමෙන්ම අපි දැව සංස්ථාවක් ඇති කර එහි දියුණුවට කටයුතු කරගෙන යනවා. එමෙන්ම කැලෑ ආරක්ෂා කිරීමේ ව්‍යාපාරයකත් තිබෙන්නට ඕනෑ. කැලෑ ආරක්ෂා කිරීමේ ව්‍යාපාරයකුත් ඇති නොකළොත් වැව් හා ගංගා නැති වී යන්නට පුළුවන්. ඒ නිසා කැලෑ ආරක්ෂා කිරීමේ ව්‍යාපාරයකුත් දැන් ඇති කරගෙන යනවා. කවිවේරි මාර්ගයෙන් ඒ ගැන සොයා බලා ඉතා ඉක්මණින් එය ඇති කර මතු කාලයේ ප්‍රයෝජනය සඳහා කැලෑ රැක දීමට ලොකු සූදානමක් ඇති කර ගෙන තිබෙන බව කියන්නට ඕනෑ.

පස් අවුරුදු සැලැස්ම යටතේ අලුතින් යන්ත්‍ර ආදිය ගෙන්වා වාරිමාර්ග දෙපාර්තමේන්තුව අක්කර ලක්ෂ දෙකකට පමණ ජලය දෙන්නට සූදානම් සිටිනවා. ඒ අනුව දැනටමත් වැඩ කරගෙන යනවා. පසුගිය ආණ්ඩුවට ඒ අන්දමට වැඩ කිරගෙන යෑමට බැරි වුණේ යන්ත්‍රසූත්‍ර ආදිය නොතිබුණු නිසයි. ඒ ආණ්ඩුවට යන්ත්‍ර සූත්‍ර ආදිය ගෙන්වා ගැනීමට බැරි වුණේ ඒ සඳහා අවශ්‍ය විදේශ විනිමය නොතිබුණු නිසයි.

පී. එම්. කේ. තෙන්නකෝන් මයා.
(මිහින්තලේ)

(කි.ප්‍ර. පී. எம். கே. தென்னகூன்—மிஹிந்தலை)

(Mr. P. M. K. Tennakoon—Mihintale)
දැන් ණය වෙලා තියෙනවා

එස්. බී. හේරත් මයා.

(කි.ප්‍ර. எஸ். பி. ஹேரத்)

(Mr. S. B. Herat)

ණය වෙලාවත් කමක් නැහැ රට සංවර්ධනය කළොත්. මොන විධියකින් නමුත් රට සංවර්ධනය වුණොත් අනාගත පරම්පරාව රැක ගන්නට පුළුවන් වෙනවා. අපේ ජනතාවට අවශ්‍ය ආහාර සොයා ගත්තොත් එය ඉතා වැදගත් දෙයක්. වාරි මාර්ග දෙපාර්තමේන්තුව උනන්දු වූ තරමින්ම වැඩ කරන්නට බැහැ. ඒ සඳහා යන්ත්‍රසූත්‍ර ආදිය අවශ්‍යයි. අතින් පස් කපන්නට බැහැ. අතින් වැව් භාරන්නටත් බැහැ. ඒ සඳහා නවීන යන්ත්‍ර වුවමනා කරනවා. එම නිසා ණය වෙලාවත් කමක් නැහැ, අවශ්‍ය යන්ත්‍ර ගෙන්වා ගන්නට ඕනෑ.

වැදගත් කරුණු රාශියක් ගැන කථා කරන්නට තිබෙන නමුත් දැනටමත් කාල වේලාව හුඟක් ගත වී තිබෙන නිසා මගේ කථාව දීර්ඝ ලෙස කරගෙන යන්නට මම අදහස් කරන්නේ නැහැ. හුඟක් දේවල් ගැන කථා කරන්නට සූදානම් වී පැමිණි නමුත් ඊට අවශ්‍ය වේලාව නැති නිසා ඉක්මණින් මගේ කථාව අවසන් කරන්නම්. මේ ශීඝ්‍රය යටතේ දීර්ඝ කථාවක් කරන්නට සි මා සූදානම් වී ආවේ. මෙය ඉතාම වැදගත්, ප්‍රධාන ශීර්ෂයක් නිසයි හුඟක් දේවල් ගැන කථා කරන්නට මගේ

බලාපොරොත්තුව තිබුණේ. මාත් මේ අමාත්‍යාංශය යටතේ අවුරුදු 24 ක් පමණ වැඩ කර තිබෙනවා. දිස්ත්‍රික්ක භයක පමණ වැඩ කර තිබෙන නිසා මට ඒ ඒ මන්ත්‍රී කොට්ඨාශ යටතේ වෙන වෙනම කථා කරන්නට පුළුවන්කම තිබෙනවා. තමුත්තාන්සේලා තමන් නියෝජනය කරන කොට්ඨාශ දියුණු කරන්නට කොඹි තරම් උනන්දු වෙලා තිබෙනවාද යන්න මම හොඳට දන්නවා. එක් පාර්ලිමේන්තු ලේකම්වරයෙක් කිඹුල් ආන නම් කොල නියට යන පාරට තාර දමන්නට බැරිය කිව්වා. එහෙත් ඒ කාලයේ ආණ්ඩුවේ නිලධාරියෙකු හැටියට ක්‍රියා කළ මම මාස කීපයක් ඇතුළත ඒ පාරට තාර දමා සකස් කර දුන්නා. පසුපස ආසනවල ඉන්න සමහර මන්ත්‍රීතුමන්ලා ඒ කාලයේ සැහෙන තරම් උනන්දුවක් නොදක්වන්නට යෙදුණු නිසා තමයි වැඩ කර ගන්නට බැරි වුණා නම් බැරි වුණේ. ඒ නිසා ඇමතිවරයා විවේචනයට ලක් කරන්නටවත්, ආණ්ඩුව විවේචනය කරන්නට වත් ඉදිරිපත් වන්නට වුවමනා නැහැ. දැන් වත් උනන්දුවෙන් කටයුතු කරන්නට ඕනෑ. ඇමතිවරයාගෙන් වැඩ ගන්නට සූදානම් වන්න. ගරු ඇමතිතුමාට නොයෙක් පැනිවලින් දෙස් එනවා. එහෙත් ගරු ඇමතිතුමනි, මේ ගැන කතාහැටු වන්නට එපා. තමුත්තාන්සේ සන්නෝෂ වන්නට ඕනෑ. පලදාවක් තිබෙන ගහට තමයි ගල් පහරවල් වදින්නේ. පොලු පහරවල් ගහන්නේ පලදාව තිබෙන ගහකටයි. ඒ නිසා තමුත්තාන්සේට කොඹි තරම් පොලු පහර වැදුණත් එයින් අධෛර්‍යයට පත් වන්නට එපා. තමුත්තාන්සේට වඩා ලොකු ගාන්ධිතුමා වැනි උදවියට වෙඩි පහර කන්නට පවා සිදු වූ බව තමුත්තාන්සේ දන්නවා. ඒ අය රටට තරකක් කර තිබෙනවාද? එහෙත් ඒ අයට ඒ විධියට වෙඩි පහරවලට පවා ලක් වන්නට සිදු වුණා නේද? තමුත්තාන්සේට අපේ පක්ෂයේ ගරු මන්ත්‍රීන්ගේ සම්පූර්ණ සහාය තිබෙනවා. පසුපස ආසනවල ඉන්න මන්ත්‍රීතුමන්ලාගෙන් එය ලැබෙනවා. එදා කවුදෝ කිව්වා තමුත්තාන්සේට එවැනි සහයෝගයක් ලැබෙන්නේ නැති බවක්. එහෙත් මම සන්නෝෂයෙන් කියන්නේ සෑම දෙනාගේම සහයෝගය සෑම අවස්ථාවේම තමුත්තාන්සේට තිබෙන බවයි. මේ රට ගලවා

[එස්. බී. හේරත් මයා.]

ගැනීමට වාරිමාර්ග වැඩි දියුණු කර පුළුවන් තරම් ඉක්මණින් රට සංවර්ධනය කරන වැඩ කටයුතු දිගටම කරගෙන යන්න. තවත් මන්ත්‍රීවරුන්ගේ සහයෝගය වැඩි වැඩියෙන් තමුන් තාන් සේව ලැබෙනවා නියතයි. මට නියමිත කාලයටත් වැඩි වේලාවක් කපා කරන්නට ඉඩ දීම ගැන තමුන් තාන් සේව ස්තූති වන්න වෙමින් මගේ කපාව අවසන් කරනවා.

ආර්. එම්. අප්පුහාමි මයා. (බණ්ඩාරවෙල)

(ශ්‍රී. ආර්. ගම්. අප්පුහාමි—පණ්ඩාරවෙල)

(Mr. R. M. Appuhamy—Bandarawela)

ගරු සහාපතිතුමනි, ඉඩම් වාරිමාර්ග හා විදුලි බල අමාත්‍යාංශයේ වැය ශීර්ෂ යටතේ කාරක සහා අවසථාවේ කෙරෙන මේ විවාදයට සහභාගි වෙමින් අදහස් සවිස්තරයක් ඉදිරිපත් කරන්නට මාත් බලා පොරොත්තු වෙනවා. මා නියෝජනය කරන කොට්ඨාශයේ විශාල වාරිමාර්ග ක්‍රම නැහැ. ගොවි ජනපදත් නැහැ. තේ වගාව සඳහා වෙන් කරන ලද ඉඩම් හැර එල්. ඩී. ඩී. ක්‍රමයට ගෙවල් තනා ගැනීමට වෙන් කරන ලද හෙවත් බෙදා දෙන ලද ඉඩම් විශාල ප්‍රමාණයක් පමණයි තිබෙන්නේ. එල්. ඩී. ඩී. ක්‍රමයට බෙදා දී තිබෙන ඉඩම්වල ගෙවල් තැනීමට බලාපොරොත්තු වන ඉඩම් කට්ටිකරුවන් දහස් ගණනක් ඉන්නවා. ඒ අයට ගෙවල් හැදීමට ආධාර වශයෙන් මුදල් ලැබෙනවා. මගේ කොට්ඨාශයේ එක් අවුරුද්දකට 75 දෙනකුට තැන් නම් වැඩිම වුණොත් සියයකට පමණයි ගෙවල් හැදීමට ආධාර දෙන්නේ.

පූ. හා. 10.30

කට්ටිකරුවන් රාශියක් සිටින සභානය කින් අවුරුදුපතා ඉතා සුළු පිරිසක් තෝරාගෙන ගෙවල් සාදා ගැනීම සඳහා දෙන මේ ආධාර මුදල—මේ අන්දමට තව දුරටත් කරගෙන ගියොත්—කොයිතරම් කාලයකින් මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් වෙයිද කියා කැරුණාකර කල්පනා කර කල්පනා කර බලන්න. ඒ වගේම ගෙවල් සාදා ගැනීම සඳහා දැනට දෙන ආධාර මුදල

දෙගුණයක්වත් කර දිය යුතුයි. මේ ආධාර මුදල දෙගුණ කර විශාල පිරිසකට ලබා දීමට ඉක්මණින් කටයුතු නොකළොත් අපේ ප්‍රදේශයේ තත්ත්වය ඉතා උග්‍ර වෙන්නට ඉඩ තිබෙනවා. දැනට ගෙවල් සාදා ගැනීමේ ආධාර මුදල වශයෙන් රජය ගෙවන්නේ රු. 1,000 ක් පමණයි. රුපියලේ අගය අඩු කිරීම නිසා බඩු මිල ඉතා ඉහළ නැග තිබෙන, දැව දඩුවල මිල පවා වැඩි වී තිබෙන මේ අවස්ථාවේ රු. 1,000 කින් කට්ටිකරුවෙකුට ගෙයක් සාදා ගැනීම ඉතාම අමාරු දෙයක් බව ගරු ඇමති තුමාත් පිළිගන්නවා ඇති. ගෙයක් සාදන්න පටන් ගත් දා සිට එහි වැඩ කටයුතු අවසාන කර ගන්නා තෙක් ඒ කට්ටිකරුවා ජීවත් වෙන්නේ නොයෙක් කරදර හිරිහැර මැද්දෙයි. රු. 1,000 ක ආධාරයකින් කෙසේවත් මේ කටයුත්ත කර ගන්න බැහැ. මේ ආධාර මුදල කෙසේ වත් ප්‍රමාණවත් නොවන බව මේ වැය ශීර්ෂ යටතේ කපා කළ හැම මන්ත්‍රීවරයකුම වගේ පෙන්වා දුන්නා. මේ ආධාර මුදල වැඩි කිරීම ඉතා අවශ්‍ය බව ඒ මන්ත්‍රී තුමන් ලා ප්‍රකාශ කළා.

ගරු මන්ත්‍රීවරයෙක්

(கௌ.வ அங்கத்தவர் ஒருவர்)

(An hon. Member)

අඩු කළේ තමුන් තාන් සේ ලාගේ ආණ්ඩුව—

අප්පුහාමි මයා.

(ශ්‍රී. අප්පුහාමි)

(Mr. Appuhamy)

දැන් බඩු මිල බොහොම ඉහළ නැගල තිබෙන බව තමුන් තාන් සේ දන්නවනෙ. ඒ ගැන විශේෂයෙන් කල්පනා කළ යුතු බව මේ අවස්ථාවේ ගරු ඇමතිතුමාට මතක් කරන්නට කැමතියි.

ඊළඟට ඉඩම් කට්ටිකරුවන්ට බොහෝ විට මුහුණපාන්නට සිදු වී තිබෙන හිරිහැර යක් ගැන ගරු ඇමතිතුමාට මතක් කරන්නට කැමතියි. ඉඩම් කව්වේරි පවත්වා කට්ටිකරුවන් තෝරා ගැනීමෙන් පසුව සමහරවිට ඔවුන් බදු ගෙවා අවුරුදු තණනක් යනතුරුත් නියමිත ඉඩම් ඔවුන්ට නොලැබෙන තත්ත්වයක් තිබෙනවා. මගේ කොට්ඨාශයේ එවැනි අවස්ථා ගැන මම දෙපාර්තමේන්තුවෙන් මේ ගැන

විමසා බැලූ විට දැන ගත්ත ලැබුණේ, මිනිත් දෝරා මහත්වරුන්ගේ හිඟය නිසා ඉඩම් මැන නියමිත වෙලාවට කට්ටිකරුවන්ට ලබා දෙන්නට නොහැකි වී තිබෙන බවයි. කට්ටිකරුවන් තෝරාගෙන ඔවුන් බදු මුදල් ගෙවීමෙන් පසුව, ඉඩම් බෙදා දීමට අවුරුදු ගණනක් ප්‍රමාදවීම කණගාටු වට කරුණක්. ඇතැම් අවස්ථාවල බෙදා දෙන්නට වෙන් කර, කට්ටිකරුවන් තෝරාගෙන බෙදා දීම ප්‍රමාද වූ ඉඩම්වල වෙනත් පුද්ගලයින් බලහත්කාරයෙන් පදිංචි වන අවස්ථා තිබෙනවා. මගේ කොට්ඨාශයේත් බෙදා දෙන්නට නියමිත ව තිබෙන ඇතැම් ඉඩම් කොටස්වල ඒ අන්දමට බලහත්කාරයෙන් පදිංචිව සිටින කීප දෙනෙකු ඉන්නව. එවැනි අවස්ථාවල දී බලයෙන් පදිංචි වී සිටින උදවිය අයිති කරන්න තවත් කාලයක් ගත වෙනවා. එවිට නීත්‍යානුකූලව ඉඩම් ලබා ගත් උදවියට ඉඩම් ලැබෙන්න තවත් අවුරුදු ගණනක් ප්‍රමාද වෙනව. මේ නිසා ඉඩම් බෙදාදීම සඳහා කට්ටිකරුවන් තෝරා ගත් වහාම ඔවුන්ට ඒවායේ පදිංචි වීමට හැකිවන අන්දමට ඒවා කලින් සකස් කළයුතු බව ගරු ඇමතිතුමාට මතක් කරනවා.

ඊළඟට නිවාසවල වහලවල් තනා ගැනීම සඳහා දෙන ආධාර මුදල ගැනත් වචන යක් කිය යුතුව තිබෙනව. වහල තනා ගැනීම සඳහා දැනට දෙන ආධාර මුදල වන රු. 400 කෙසේවත් ප්‍රමාණවත් නැහැ. මා දන්න හැටියට මගේ කොට්ඨාශයේ ගෙවල් 25කට, 30කට පමණයි, මේ ආධාර මුදල ලැබී තිබෙන්නේ. අධික වර්ෂාව තිබෙන අවුරුද්දේ වැඩි කාලයක් වර්ෂාව තිබෙන අධික ලෙස සුළං හමන බණ්ඩාරවෙල ප්‍රදේශයේ රජයේ ඉඩම් ලබාගෙන ගෙවල් සාදාගෙන පදිංචිව සිටින කට්ටිකරුවන් තමන්ගේ ගෙවල්වල ස්ථිර වහලවල් නොමැතිකමින් ඉතා අමාරුවෙනු නුයි ජීවත් වෙන්නේ. ස්ථිර වහලවල් නොමැතිකමින් කට්ටිකරුවන් දහස් ගණනක් අද දුක් විදිනව. ඒ නිසා විශේෂයෙන් මේ ප්‍රශ්නය ගැන කල්පනා කළයුතුයි. අමාරු වෙන් ගෙයක් සාදාගෙන තාවකාලික වහලයක් ගසාගෙන සිටින උදවියට ස්ථිර වහලවල් සාදා ගැනීම සඳහා ඉක්මණින් ආධාර කළ යුතුයි. දැනට මේ ආධාර මුදල ලැබෙන්නේ ඉතා සුළු පිරිසකට පමණයි.

කරුණාකර මේ ආධාර මුදල වැඩි කරන අතරම වැඩි දෙනකුට ලබා දෙන්නට ක්‍රියා කරන ලෙසත් ගරු ඇමතිතුමාට මතක් කරනවා.

ඊළඟට ඉඩම් සංවර්ධන අංශය මගින් දැනට අවුරුදු 7කට පමණ පෙර මගේ කොට්ඨාශයේ ආරම්භ කරන ලද පාරක් ගැනත් මතක් කළ යුතුව තිබෙනව. ඇල්ල-කිතල්ඇල්ල නමැති ඒ පාර මේ තෙක් කපා තිබෙන්නේ හැතප්මක් පමණයි. හැතප්ම තුනහමාරක පාරෙන් අවුරුදු 7ක් තිස්සේ කපා තිබෙන්නේ එක් හැතප්මක් පමණයි. ඉතිරි හැතප්ම දෙකහමාර කපන්නට තව කොපමණ කල් ගත වේදැයි අපට හිතා ගන්නට පුළුවනි. මෙය ඉතාම කණගාටුදායක තත්ත්වයක්. මාර්ග පහසුකම් තැනි නිසා මේ ප්‍රදේශයේ කට්ටිකරුවන් ජීවත් වන්නේ ඉතාමත් අමාරුවෙන්. මේ විධියේ ප්‍රමාද දෝෂ ඇති වන්නේ මොන හේතුවක් නිසාදැයි ගරු ඇමතිතුමා කල්පනා කළ යුතුයි. අමාත්‍යාංශයේ නිලධාරීන් පැමිණ නොයෙක් අවස්ථාවලදී නොයෙක් විධියේ පරීක්ෂණ නම් පවත්වනවා. මා හිතන හැටියට, පරීක්ෂණ පැවැත්වීමට යන මුදලෙන් මේ පාරේ වැඩ අවසාන කරන්නට පුළුවන්කම තිබුණා. පරීක්ෂණ පැවැත්වීමෙන් පමණක් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ප්‍රශ්නය විසඳෙන්නට නම් පාරේ ඉතිරි කොටසේ වැඩ වහාම ආරම්භ කළ යුතුයි. කොතෙක් පරීක්ෂණ පැවැත්වුණත් වැඩේ තිබුණු තැනමයි. එම නිසා මේ ගැන විශේෂයෙන් කල්පනා කර බලා, මොන හේතුවක් නිසා කාගේ වරදින් මේ ප්‍රමාදය සිදු වී තිබේදැයි සොයා බලා ඊට නිසි පිළියම් යොදා මෙම පාරේ ඉතිරි කොටසේ වැඩ අවසාන කරන ලෙස මා ගරු ඇමතිතුමාගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා. මේ වැනි ප්‍රමාද දෝෂ ඇති වීම නිසා ඒ ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික තත්ත්වයට විශාල පහරක් වදින බව මා මේ අවස්ථාවේ දී විශේෂයෙන් පෙන්වා දෙන්නට ඕනෑ.

ඊළඟට, මේ කට්ටිකරුවන්ගේ ජල ප්‍රශ්නය විසඳීම සම්බන්ධව වචන කීපයක් කීව යුතුව තිබෙනවා. මේ කට්ටිකරුවන් කඳු උඩ පදිංචි වී සිටින නිසා ඔවුන්ගේ ගෙවලට අවශ්‍ය වතුර ටික පවා ලබා ගන්නට බැහැ. යෝජනා මාර්ගයෙනුත් දිස්ත්‍රික් සම්බන්ධතා කාරක සභා මාර්ගයේ

[අප්‍රසාසි මය.]

නුත් අප මේ ප්‍රශ්නය නොයෙක් අවස්ථා වලදී ඉදිරිපත් කර ඇතත් තවම එය විසදී නැහැ. විශේෂයෙන්ම මගේ කොට්ඨාශයේ දකුණු කැබිල්ලේවෙල, උතුරු කැබිල්ලේ වෙල, මැටිබිබිය, පනන්ගල, කිතල්ඇල්ල, මකුල්ඇල්ල යන ගම්වල පදිංචි කට්ටිකරුවන්ට අද බිමට පවා වතුර නැහැ. කඳු උඩ ජීවත් වන මේ මිනිසුන්ට වතුර ප්‍රශ්නය නිසා විශාල දුෂ්කරතාවකට මුහුණ පාන්නට සිදු වී තිබෙන හෙයින් ගරු ඇමති තුමා මේ ගැන ඉතා ඕනෑකමින් සලකා බලා මේ පහසුකම් ලබා දීමට ක්‍රියා කරනු ඇතැයි මා විශ්වාස කරනවා.

ග්‍රාමීය විදුලිබල යෝජනා ක්‍රමය යටතේ විදුලි එළිය ලබා දීම සඳහා මගේ කොට්ඨාශයේ ගම් රික් තෝරාගෙන තිබෙනවා. මේ වන තෙක් විදුලි එළිය ලැබී තිබෙන්නේ කුඹල්වෙලදෝව හා ලියන්ගහවෙල යන ගම් දෙකට පමණයි. ඉතිරි ගම් හතරේත් විදුලි බලය බෙදා හැරීමේ කටයුතු ඉක්මනින් කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. එය පුළුවන් තරම් ඉක්මනින් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. කුඹල් ඇල්ල ගම්සභා ප්‍රදේශයේ විදුලිය බලය ඇත්තේම නැහැ. ඒ ගම්සභාව මගින් ඒ ප්‍රදේශයේ විදුලි බලය බෙදා හැරීමේ අදහසක් ඇති වී තිබුණු නමුත් එය ඉටු කරන්නට ගම්සභාවට පුළුවන්කමක් ඇති වී නැහැ. ඒ ප්‍රදේශයට අයත් දෙමෝදර, මිල්ලකොටුව හා ඇල්ල යන නගර අද දියුණු වෙමින් පවතිනවා. එම නගර ඊට යාව තිබෙන කුඹල්වෙලදෝව හා හල්පේ ආදී ගම් කීපයක් මේ යෝජනා ක්‍රමයට ඇතුළු කරන ලෙස මා ඉල්ලා සිටිනවා. සුළු කර්මාන්ත ආදිය සඳහා ගමට අවශ්‍ය විදුලි බලය ලබා ගැනීමට අද කොහෙත්ම පුළුවන්කමක් නැහැ. එම නිසා ඒ නොදියුණු ප්‍රදේශවල දියුණුව සඳහා ඒවා ග්‍රාමීය විදුලි බල යෝජනා ක්‍රමයට ඇතුළත් කොට ඒ ප්‍රදේශවලට විදුලි බලය සපයා දෙන ලෙස මා ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

ඊළඟට ඉඩම් ප්‍රශ්නය ගැන සඳහන් කරන්නට කැමතියි. බණ්ඩාරවෙල ප්‍රදේශයේ ඉඩම් හිඟය බැරෑරුම් ලෙස පවතින බව ගරු පාර්ලිමේන්තු ලේකම්තුමා දන්නවා ඇති. රජයේ ඉඩම් අක්කර දෙතුන් සියයකට වඩා ඒ ප්‍රදේශයේ නැහැ. ඒවාත්

ගෙවල් සෑදිය නොහැකි හෙල් ඉඩම්. හැබැයි, නොවෙන ලද ඉඩම් වතු යායවල තිබෙනවා. දෙමෝදර වන්නේ අක්කර හාරසියක් පමණ වූ බිම් ප්‍රමාණයක් වශා කර නැහැ. ඒ වාගේම ලියන්ගහවෙල වන්නේ අක්කර තුන්සියක පමණ බිම් ප්‍රමාණයක් වශා කර නැහැ. ඒ නිසා වතු කොම්පැනි මේ ඉඩම් වවන්නට පෙර ඒවා හැකි තරම් ඉක්මණින් රජයට පවරා ගන්නොත් මේ බැරෑරුම් ඉඩම් ප්‍රශ්නය විසඳන්නට පුළුවන් වෙනවා. ගම්මුත් වතු අයිතෝ උතාමත්ම අමාරුවෙයි, ජීවත් වන්නේ. ඔවුන් පර්වස් දහයේ, පහළොවේ බිම් කොටස්වල ගෙවල් දෙක තුන සාදාගෙන ජීවත් වෙනවා. ඒ නිසා වතුවලින් ඉඩම් ලබාගෙන, ඒ අමාරුවෙන් ජීවත් වන උදවියට ඒවා බෙදා දෙන්නට දැන් දැන්ම කල්පනා නොකළහොත් අනාගතයේදී ඒ ජනතාව ඉතාමත්ම අමාරු තත්ත්වයකට පත් වෙනවා ඇති. ඒ ප්‍රදේශයේ ජනපද ව්‍යාපාර ඇති කරන්නට බැහැ. වෙනත් ප්‍රදේශවල ජනපද ව්‍යාපාරවලට ඒ ගම්වැසියන් වික දෙනකු යැවීමත් එහි තිබෙන ඉඩම් ප්‍රශ්නය විසඳේ යයි හිතන්නට බැහැ.

ඉඩම් අත්පත් කර ගැනීමේදී ප්‍රමාද දෝෂ ඇති වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඉක්මණින් මේ ප්‍රශ්නය පිලිබදව සැලකිල්ල යොමු කරන ලෙස ඉල්ලමින් මගේ වචන සවලපය අවසන් කරනවා.

ලීලාරත්න විජේසිංහ මයා. (පොලොන්නරුව)

(කීරු. සීලාරත්න බිලීගිසිංහ—පොලොන්නරුව)

(Mr. Leelaratne Wijesinghe—Polonnaruwa)

ගරු සභාපතිතුමනි, මාත් ඉඩම්, වාරි මාර්ග හා විදුලිබල අමාත්‍යාංශය යටතේ වචන සවලපයක් කපා කරන්නට බලාපොරොත්තු වෙනවා. මා අදත් ඉදිරිපත් කරන්නට යන්නේ බොහෝ කාලයක් තිස්සේ ගරු ඇමතිතුමාට පැමිණිලි කරන ලද්ද වූත්, මෙම ගරු සභාවේදී කීප වාරයක් සඳහන් කරන ලද්ද වූත් කාරණාමයි. හැබැයි, මේ දුක් ගැනවිලි පුන පුනා කීවත් කවද මේවා සකස් කරනවා ඇද්දැයි කියන්නට බැහැ. මෙතෙක් කල් නම් ගරු ඇමති තුමා ඒ දුක් ගැනවිලිවලට සාධාරණ අත්දැමින් ඇහුම්කන් දුන්නේ නැහැ.

ගරු සභාපතිතුමනි, 1950 සිටම තවමත් ජනපද ඉඩම් බොහොමයක් මැනලා නැහැ. මා මේ ගැන පසුගිය වතාවේදීත් සඳහන් කළා. ඒ අවස්ථාවේදී ගරු ඉඩම් ඇමතිතුමා ඒ කාරණය සටහන් කර ගත්තා. එහෙත් තවමත් ඒ සම්බන්ධයෙන් කිසියම් ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ බවක් පෙනෙන්නේ නැහැ. මාත් 1950 දී ජනපද වාසියකු හැටියටයි, පදිංචි වුණේ. තවම මා පදිංචි ඉඩමවත් මැනලා නැහැ. මේ ජනපද ඉඩම් නොමැන තිබීම නිසා ඒවා ආරාච්චි වලින් පිරි පවතිනවා. ඉඩම් නොමැන තිබීමේ හේතුව නිසා දැන් ඒ පදිංචිකරුවන් ඇණකොටා ගන්නා තත්ත්වයක් ඇති වී තිබෙනවා.

හිරියාලේ ගරු මන්ත්‍රීතුමාගේ (එස්. බී. හේරත් මයා.) ප්‍රකාශයේ හැටියට නම් ඉඩම් නැමලා, උදව් ආධාර දීලා, කළයුතු හැම දෙයක්ම කරලා ඉවරයි. දැන් තිබෙන්නේ කිරි උතුරන තත්ත්වයක්. එතුමා මේ අදහස් ප්‍රකාශ කළේ නිකම් කියන්නන් වාලේ කියන්නා වාගෙයි. මා හිතන හැටියට නම් ආණ්ඩු පක්ෂයේ ඇතැම් ගරු මන්ත්‍රීවරුන්ට වඩා ගරු ඉඩම් ඇමතිතුමා නිහතමානියි. එතුමා නම් අප කියන දේ නිකමටවත් සටහන් කර ගන්නවා. එහෙත් ආණ්ඩු පක්ෂයේ ගරු මන්ත්‍රී වරුන් එතුමා මුරංගා අත්තේ තබා, බිම දන්නටයි හදන්නේ. ආණ්ඩු පක්ෂයේ ගරු මන්ත්‍රීවරුන් කියන හැටියට දැන් ලංකාව කිසිම අඩුපාඩුවක් කරදරයක් නැති සර්ව සම්පූර්ණ රටක්. මොනවද මේ කියන්නේ? අප නම්, කොයි තරම් අම්හිරි වුණත් ඇත්ත කපා කරනවා.

ගරු සභාපතිතුමනි, ගරු ඉඩම් ඇමති තුමා මාදුරුමය පොල් වගා කිරීමේ ව්‍යාපාරය පටන් ගත්තේ අත්හදා බැලීමේ ව්‍යාපාරයක් හැටියටයි. මේ ව්‍යාපාරයෙන් රුපියල් පහළොස් ලක්ෂයකටත් වඩා පාඩුයි. ලැබුණු ප්‍රයෝජනයක් නැහැ. එතැන පොල් වගා කරන්නට බැහැ. ඒ ව්‍යාපාරය යටතේ පොල් වගා කිරීම සඳහා භාර සිය ගණනකට ඉඩම් දුන්නා. එහෙත් ඇමතිතුමාට පිං සිදුවන්නට අද ඒ ජනතාව හිඟා නොකා හිඟා කන තත්ත්වයකට පත් වී සිටිනවා. ඔවුන් ගත කරන්නේ අන්ත දුක්කිත ජීවිතයි. මේ ජනතාව උඩ වලවේ ව්‍යාපාරය යටතේවත් පදිංචි කරවන ලෙස මා පසුගිය වතාවේ ඉල්ලා සිටියා. වෙච්ච වැරද්

දෙන් මේ මිනිසුන් බේරා ගන්නට එහෙම වත් කළ යුතුයි. එහෙත් මා ඒ ගැන සඳහන් කළ විට ගරු ඇමතිතුමා කීවේ හිඟුරු ඔය ව්‍යාපාරය යටතේ ඒ අයට ඉඩම් දෙන බවයි. හිඟුරුඔය යටතේ එක මෝසමකදී පමණක් ගොවිතැන් කරන්නට පුළුවනි. ඉඩම් අක්කරය බැගිනුයි දෙන්නට බලා පොරොත්තු වන්නේ. ඒකට හැතප්ම පහක් විතර ගමන් කරන්නට ඕනෑ. ඒ හිඟුරු වැවට ගිහින් එතැන වැඩ කර, අලින්ගෙන් කොටින්ගෙන් ඒ අක්කරය බේරාගෙන අවුරුද්දක්වත් ජීවත් වීමට ඔවුන්ට පුළුවන්කමක් නැහැ. අද ගොවි තැනක්වත් කරගෙන සිටි ඒ දුප්පත් මිනිසුන්ට මාදු ඔයේ පොල් ව්‍යාපාරය යටතේ ඉතා දුගී දුක්කිත ජීවිතයක් ගත කිරීමට සිදු වී තිබෙනවා. ඔවුන්ට බොන්නට වතුර නැහැ. කරන්නට තියෙන්නේ ඉලුක් විතරයි. පොල් වැවීම කොයි හැටි වුණත් ඒ මිනිසුන්ට දැන් එලොව පොල් පෙනී හමාරයි. නොමැරී මැරෙන්නටයි, ඒ මිනිසුන්ට සිද්ධ වෙලා තියෙන්නේ. මේ අයට සහනයක් සලසා දීම සඳහා මා පසුගිය දවස්වල කවිවේදි නිලධාරීන් සමග සාකච්ඡා කළා. මාසයකට රුපියල් 30 බැගින් මාස 3 කට සහනාධාර මුදලක් දීමට වැඩ පිළිවෙලක් සලස්වා දී තිබෙන නිසා අද යන්නම් ජීවත් වන්නට පුළුවන්.

ප්‍ර. හා. 10.45

ඉඩම් ඇමතිතුමාගේ මින්තේරිය ආසනයේ තිබෙන මැදිරිගිරිය ව්‍යාපාරයවත් අංග සම්පූර්ණ ද කියා මා අහන්නට සතුටුයි. 900 කට ඉඩම් දී තිබෙනවා. වැවේ වතුර ගන්නට ඇලවල් කපා නැහැ. වතුර බොන්නට ලිං භාරා නැහැ. ගේ දොර හදා නැහැ. ඇමතිතුමාගේ ආසනයේ තිබෙන ව්‍යාපාරයේ වැඩවත් සාර්ථක නොවී තිබෙන විට අනික් ආසනවල ව්‍යාපාර ගැන විශ්වාසයක් තබන්නේ කොහොමද? මැදිරිගිරි ව්‍යාපාරයේ ගෙයක් හදා ගැනීමට රුපියල් 1,000ක් දෙනවා. ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ වෙනත් තැන්වලත් ගෙවල් හදා ගැනීමට රුපියල් 1,000 යි දෙන්නේ. ඇත්ත වශයෙන්ම ඉඩකඩ තිබෙන වැසි කිලියක්වත් හදා ගන්නට බැහැ, ඒ මුදලින්. රුපියල් 1,000 ක් ආධාරයක් වශයෙන් දන්නත් දුප්පත් මිනිසුන්ට වෙන ආදායමක් නැති නිසා මේ මුදලින් තමයි,

[ලීලාරත්න විජේසිංහ මස.]

ගේ හද ගන්නට තියෙන්නේ. ඒ නිසා රුපියල් 2,000 ක් වත් දෙන්නෙ නැතිව ගේ හද ගන්නට බැහැ. එසේ නැත්නම් තමුන් තාත්සේගේ ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ගොඩනැගිලි අංශයෙන් එය කර දෙන්නට ඕනෑ.

649 කොලනියේ නිකම් කැලවල ගෙවල් හදාගෙන යනවා. කැලව් ශුද්ධ කරනවා; ගෙයක් හදනවා. වටපිට ගස් ගෙට කඩා වැටෙනවා. රුපියල් ලක්ෂ 10 කට වඩා දැනට වියදම් වෙලා ඇති. ඇතිකව් බැඳ කට යුතු කර තිබෙනවා. තවම වතුර ලැබිලා නැහැ. අවුරුදු 4ක් 5ක් තිස්සේ 649 කොල නිය නිකම් දියුණු කරනවා. මිනිසුන් නැව තී ඉන්න තැන්වල ගෙවල් හදා දෙන්නට වැඩ කර නැහැ. මාදුම්භ ව්‍යාපාරයේ තමුන් තාත්සේ විසින්ම අමාරුවේ දමා සිටින මිනිසුන්ට—කාලකන්නි තත්ත්වයට පත් වී සිටින මිනිසුන්ට—මැදිරිගිරියෙන් හෝ පදවියෙන් හෝ දියුණු වී ඇති ව්‍යාපාරය කින් ඉඩම් දී ඒ මිනිසුන් යවනවා ද කියා මා දැන ගන්නට කැමතියි.

ගරු සහාපතිතුමනි, විශාල වාරිමාර්ග ක්‍රම යටතේ කන්න දෙකම වැඩ කරන ප්‍රදේශවල මුර ක්‍රමයටයි වතුර දෙන්නේ. පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය යටතේ යල මහ දෙකටම වැඩ කරනවා. වගා ව්‍යාපාරය සාර්ථක වී තිබෙන බව වාරිකාවලින් තම් පෙනෙනවා. තමුන් මුර වතුර දීම නිසා පොලොන්නරුවේ හැම තැනකම කුඹුරු මැරීගෙන යනවා. වැවට වතුර පිරවීම හරියාකාර කරන්නෙ නැහැ. ඉඩම් ඇමතිතුමා කියනවා, එතුමා වැව් භාරන්නෙ නැත කියා. අවුරුදු දහස් ගණනක් තිස්සේ ගොඩ වී තිබෙන වැව් භාරන්නෙ නැතුව ඒවාට වතුර පිරෙන්නේ කොහොමද කියා මා අහන්නට කැමතියි. මහවැලි ගඟ ක්‍රමය ආවාම ඒ වැව් කුඹුරු බවට පත් කරනවාය කියා එතුමා කියනවා. පරාක්‍රම සමුද්‍රය, තෝපා වැව ආදිය කුඹුරු කරන්නට ඒ මිනිසුන් ඉඩ දේය කියා මා සිතන්නෙ නැහැ. ඒවා ඓතිහාසික වස්තූන් හැටියටයි, ජාතික ධන නිධාන හැටියටයි, මිනිසුන් සලකන්නේ. පරාක්‍රම සමුද්‍ර වැව සම්පූර්ණයෙන්ම ගොඩ වේගෙන යනවා.

ඒ වැව යටතේ අක්කර 19,000 කටයි, වතුර දෙන්නට පුළුවන්. 649 කොලනිය යටතේම අක්කර 27,000 කට වඩා පරාක්‍රම සමුද්‍රයේ ජලයෙන් වැඩ කරන්නට ඉඩම් දී තිබෙනවා. ඒ ජනතාවගේ වතුර ප්‍රශ්නය විසඳා නැහැ. මුර වතුර ක්‍රමය කවදා අවසාන කරනවාද කියා මා දැන ගන්නට සතුටුයි. පරාක්‍රම සමුද්‍රය ග්‍රම දාන ව්‍යාපාරයක් මගින් භාරන්නට පුළුවන්. අද විශාල රැස්වීම් තියනවා. ඇමෙරිකාවට නිකම් පත්දම් ඇල්ලුවාට හරියන්නේ නැහැ. ඇමෙරිකාවෙන් විශාල යන්ත්‍රෝපකරණ බුල්ඩෝසර් යනාදිය ගෙන්වාගෙන මේ රටේ වැව් භාරන්න වත් කටයුතු කරනවා නම් අපට ලෝක බැංකුවට මේ තරම්ම කන් අදින්නට සිදුවන්නේ නැහැ. අපට ඒ අනුව පුළුවන් වෙනවා ඇති අපේ රටේ ගොවිතැන් සරුසාර කර ගැනීමට බෙහෙවින් අවශ්‍ය වන වතුර ටික ලබා ගන්නට. ගරු ඉඩම් ඇමතිතුමාගේ මහවැලි ගඟ ව්‍යාපාරය කවදා ඒවිදැයි මා දන්නේ නැහැ. අද කුඩා වැව් බැඳීම කරන්නේ කෙසේද? එදා තිබුණු වැව් බැම් පවා මැෂින් යොදවා අද දවසේ සමතලා කරගෙන යනවා. ඒවා සමතලා කර අවසාන කිරීමෙන් පසුවයි, නැවත එම වැව්වල බැම් සාදා ගෙන යන්නේ. වතුර නැතිකමින් කුඹුරු ගොවිතැන් පාලු වෙද්දී කරන්නේ එවැනි කටයුතුයි. තව්න යන්ත්‍ර උපකාර කරගෙන වැව් භාරමින් ඒවායේ බැම් උස් කර වතුර එකතු කර ගන්නට කල්පනා නොකළොත් එම ව්‍යාපාර සාර්ථක තත්වයට ගෙනෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ.

පොලොන්නරුවට අයත් එගොඩපත් තුව කියන හරියේදී මහවැලි ගඟ කීප පොළකින් කඩා ගොස් තිබෙනවා. ඒ නිසා වැසි කාලවලදී එගොඩ පත්තුව ප්‍රදේශයේ අක්කර දහස් ගණනක් ගංවතුරින් යට වෙනවා. කංගරු ඕඩය නමින් තැනක් තිබෙනවා. මෙම කංගරු ඕඩයට රුපියල් 75,000 ක් වත් වැය නොවන වැඩක් කිරීමෙන් විශාල ප්‍රයෝජනයක් සලසා දෙන්නට පුළුවනි. එහි සිට බැම්මක් බැඳ හරියාකාර වතුර පාලනය කර දෙන්නට පුළුවනි. මහවැලි නදී යෝජනා ක්‍රමය යනුවෙන් ඩයස් මහත්

මයා එහෙම පවත්වාගෙන යන ව්‍යාපාරය ගැන තමුන් නාන්සේලා දන්නවා ඇති. අක්කර දහස් ගණනක් එම වැඩ පිළිවෙල යටතේ අස්වද්දන්නට පුළුවනි. මීට පෙරත් මා මෙම කාරණය ගැන මතක් කර දී තිබෙනවා. කංගරා ඕඩ යෙන් අමුණක් බැඳ දෙනවා නම් අක්කර 5,000 කටත් වැඩියෙන් අස්වද්දන්නට පුළුවනි. එසේ කළහොත් හරියා කාර ගංවතුර පාලනයක්ද සිදු වෙනවා ඇති. ගංවතුරින් නොයෙකුත් පීඩාද සිදු නොවෙනවා ඇති. පායන කාලවලදී ඒ ප්‍රදේශයේ හරකෙකුට වතුර බිඳක්වත් බොන්නට ලැබෙන්නේ නැහැ. කරු පොලවිලට වතුර ලැබෙන ස්ථානවල කැඩී බිදී ගිය තැන් සකස් කර දුන්නොත් එම ප්‍රදේශයේ විශාල අක්කර ගණනක් ද අස්වද්දන්නට හැකි වෙනවා ඇති.

තමුන් නාන්සේ කල්පනා කරන්නට පුළුවනි, අපි මේවා කියන්නේ විවේචනය කිරීම සඳහා පමණක් කියා. අද නොයෙකුත් පළාත්වලට මුහුණ පාන්නට සිදු වී තිබෙන වතුර හිඟය ගැන සාධාරණ අන්දමට කල්පනා කර බැලූවොත් මෙම තත්ත්වය හොඳින් වැටහී යනවා ඇති. ජනපද ව්‍යාපාර වතුරෙන් නම් ස්වයම්පෝෂිත කර නැහැ. මහවැලි ගඟ නම් දවස ගාතේම පොළොන්නරුව ප්‍රදේශයෙන් මහ මුහුද කරා ගලා යනවා. එහෙත් එම ගඟ ගලා යන දෙපසම වේලෙනවා. මෙය විශාල අපරාධයක් හැටියට සලකන්නට පුළුවනි. තමුන් නාන්සේ මහවැලි ගඟ බැඳ අවසාන කරන්නේ 1990 දී බවයි කියන්නේ. ඊට පෙර එහෙබපත්තුවේ තිබෙන වැව් වික බැඳ දුන්නොත් ඔය මධ්‍යම පත්තියේ උදවියට සහ කොළඹ කොමිෂාරි කාරයන්ට බෙදා දුන් ඉඩම් පවා හොඳින් අස්වද්දන්නට පුළුවන්කම ලැබෙනවා ඇති. ඒ වැඩි ඉඩම් ලැබී ඇති උදවිය ඒවායේ තිබෙන ගස් යනාදිය කපාගෙන ඇවිත් නිකම් ඉන්නවා. වතුර තැනිකම නිසා එම ඉඩම්වල ගොවිතැන් කිරීම දුෂ්කරයි. අද පොළොන්නරුවේ පිහිටි ටින් කිරි නිෂ්පාදන මධ්‍යස්ථානයට අවශ්‍ය සතුන් ඇති කිරීම සඳහා අක්කර 17,000 ක් පමණ එහෙබපත්තුවෙන් දුන්නා. දැන් හය මාසයක තිස්සේ නැවත

එහාට පායනවා. මේ ආකාරයට හත් අට මාසය පායන්නට පටන් ගත්තම එම ප්‍රදේශවල සතුන් ඇති කරන්නේ කෙසේද? මහවැලි ගඟ ඒ මැදින් ගලා යනවා. එහෙත් සැනපුම් තුන හතර වතුර තැනිකමින් කාන්තාර බවට පත් වී තිබෙනවා. ගරු ඇමතිතුමා දිඹුලාගල පැත්තේ යනවා. එහෙත් මිල්ලාන, සොරුවිල සහ දලුකාන වැනි පැතිවල ජීවත් වන මිනිසුන්ට බොන්නවත් වතුර නැහැ. කරුණා කර බවුසර්වලින් වත් ඒ උදවියට වතුර ලබා දෙන්නැයි මා කවිවේරියෙන් ඉල්ලීමක් කළා. එම ප්‍රදේශවල කුඩා වැව් තිබෙනවා. එම කුඩා වැව් බැඳ දෙනවා නම් ඒ සාරවත් පොළොවේ වගා කටයුතු දියුණු කරන්නට පුළුවනි. ඒ වාගේම යක්කුරේ දක්වා පාරක් දමා දෙනවා නම් වඩාත් ප්‍රයෝජන ලැබෙනවා ඇති.

ගරු ඇමතිතුමා පළමුවන රාජාසන කතාවෙන් පොරොන්දුවක් දී තිබුණා රජයේ බදු ඉඩම්වල පදිංචි වූවන්ට ඒ ඉඩම් සිත්තක්කර ලෙස දෙනවාය යනුවෙන්. පළමුවන රාජාසන කතාවට එය ඇතුළත් කළාට මොකද ඉන් පසු කිසිම රාජාසන කතාවකට එය ඇතුළත් කර නැහැ. දුප්පත් අයට කෙසේ වෙතක් හිඟුරක්ගොඩ, පොළොන්නරුව වැනි ප්‍රදේශවල වෙසෙන වෙළඳ මහතුන්ගේ කඩ බිම්වලට නම් සිත්තක්කර ඔප්පු දෙන්නට කටයුතු යොදා තිබෙනවා. [බාධාකිරීමක්] 99 අවුරුද්දේ බදු ක්‍රමයට දෙන්නට යනවාද කියන්න මා දන්නේ නැහැ. කෙසේ වෙතත් එවැනි උදවියට බැංකුවලින් මුදල් පවා ලබා ගන්නට හැකි වන ආකාරයට වැඩ පිළිවෙල සකස් කර දී තිබෙනවා. දුප්පත් උදවිය වෙසෙන ඉඩකඩම්වලට බදු ඉල්ල ඉල්ලා එවනවා. ඔවුන් එම ඉඩම්වලින් වහාම තෙරපනවාය කියා එවනවා. [බාධාකිරීමක්]

ගරු සී. පී. ද සිල්වා
 (கௌரவ சீ. பி. டி. சில்வா)
 (The Hon. C. P. de Silva)
 ඒ පිළිබඳව යෝජනා පතනක් තිබේ

ලීලාරත්න විජේසිංහ මයා.

(*திரு. லீலாரத்ன விஜேசிங்ஹ*)

(Mr. Leelaratne Wijesinghe)

කවදාද ඒක ඉවර වෙන්නේ?

ගරු සී. පී. ද සිල්වා

(*கௌரவ சி. பி. டி. சில்வா*)

(The Hon. C. P. de Silva)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒක අනුමත කරවාගෙන—

ලීලාරත්න විජේසිංහ මයා.

(*திரு. லீலாரத்ன விஜேசிங்ஹ*)

(Mr. Leelaratne Wijesinghe)

ඉක්මනට ඒක විවාදයට ගෙනෙන්න. අපි අනුමත කරන්නට උදව් දෙන්නමි.

ගරු සී. පී. ද සිල්වා

(*கௌரவ சி. பி. டி. சில்வா*)

(The Hon. C. P. de Silva)

අයවැය විවාදය අවසාන වුණයින් පසුව.

ලීලාරත්න විජේසිංහ මයා.

(*திரு. லீலாரத்ன விஜேசிங்ஹ*)

(Mr. Leelaratne Wijesinghe)

බදු ඉල්ල ඉල්ලා කච්චේරිවලින් ලියුම් එන්නේ මොකද? කවද්ද මේවා කරන්නේ? අධිරාජ්‍යවාදීන්ගේ සමයේ තිබුණු යල් පැනපු නීති ඊති උඩ තමයි තමුත් නාත්සේලා ක්‍රියා කරන්නේ.

ගරු සී. පී. ද සිල්වා

(*கௌரவ சி. பி. டி. சில்வா*)

(The Hon. C. P. de Silva)

අධිරාජ්‍ය වාදීන්ගේ නොවෙයි, අපේ නීතිය තිබෙන්නේ.

ලීලාරත්න විජේසිංහ මයා.

(*திரு. லீலாரத்ன விஜேசிங்ஹ*)

(Mr. Leelaratne Wijesinghe)

හමදාම මිනිසුන්ට හිරිහැර කරනවා. අළුත් වැඩ පිළිවෙලවල් යටතේ මේවා ක්‍රියාවට යොදා මිනිසුන්ට සහනයක් සලසා දෙන්නට මිනැ. ඒ අයට නිදහසක් ලබා දෙන්නට මිනැ. අවුරුදු විස්සක් විසි පහක් තිස්සේම මේ ඉඩම්වල ඔවුන්ට කට

යුතු කරන්නට සිදු වී තිබෙන්නේ, රදළියන්ගේ ඉඩම්වල කටයුතු කරන හැටියටයි. නින්දගම් හිමියන්ගේ ඉඩම්වල වැඩ කළත්, මේ රජයේ ඉඩම්වල වැඩ කළත් එක සමානයි. රජයේ ඉඩම්වල වැඩ කරන ඒ අයට, ඒ ඉඩම් පිළිබඳ කිසිම අයිතියක් නැහැ. ඒ ඉඩම් සඳහා ඔවුන්ට සිත්තක් කර ඔප්පු දී, ඒවා ඔවුන්ටම පවරනවා නම්, බැංකුවලින් ණය ගන්නට ඔවුන්ට පුළු වන්නම ලැබෙනවා. සිත්තක්කර ඉඩම් දෙන බවට හැම දාමත් පොරොන්දු වුණත්, මේ ඉඩම් ඇමතිතුමා කටයුතු කරන හැටියට නම් පෙනෙන්නේ, සිත්තක්කර ඔප්පු දෙන බවට පොරොන්දු වෙමින් 1970 මහ මැතිවරණයටත් ඉදිරිපත් වන බවයි. ඒ සිත්තක්කර ඔප්පු ඔවුන්ට වහාම ලබා දෙන්නට මිනැ. එසේ නැතිව හැම දාමත් බදුකාරයන් වශයෙන් ජීවත් වන්නට ඔවුන්ට පුළුවන්නමක් නැහැ. තම ඉඩම් සරුසාර කරමින්, ඒවායේ වගාව දියුණු කරමින් ඔවුන් කටයුතු කරනවා නම්, අඩු තරමින් ඔවුන්ගේ මරණින් පසු දරුවන්ටවත් ඒ ඉඩම්වල උරුමය ලැබෙන්නට මිනැ.

එහෙත් රජය කරන්නේ, ඒ ඉඩම්වල වගා කර නැතැයි ඒවා අවලංගු කිරීමයි. අසනීපයකට කොළඹ ඇවිත් ප්‍රතිකාර ලබන්නට බැහැ, ඉඩම්වල පදිංචි වී නැතැයි කියමින් ඒවා අවලංගු කරනවා. මෙවැනි දඩබ්බර නීති මාර්ගයෙන් ඒ අසරණ ගොවීන් තලා පෙලා කටයුතු කරන්නේ නැතිව, ඔවුන්ට සිත්තක්කර ඔප්පු දී ඒවා ඔවුන්ටම පවරා දෙන ලෙස ඉල්ලන අතර, මට මේ අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට ස්තූතියක් වෙමින්, මගේ වචන ස්වල්පය අවසාන කරනවා.

ඩී. පී. අනපන්නු මයා. (රාජ්‍ය කටයුතු පිළිබඳ ඇමතිතුමාගේ පාර්ලිමේන්තු ලේකම්)

(*திரு. டி. பி. அத்தபத்து—இராஜாங்க அமைச்சரின் பாராளுமன்றக் காரியதரிசி*)

(Mr. D. P. Atapattu—Parliamentary Secretary to the Minister of State)

Mr. Chairman, as far as the Ministry of Land, Irrigation and Power is concerned, I must confess that within the last 3½ years the Hambantota District, which comprises the

Beliatta, Mulkirigala and the Tissamaharama electorates, has advanced by leaps and bounds, and the secret of this is that the policy of the Ministry of Land is being carried out very satisfactorily by the chief executive officer, the Government Agent, who is in charge of the entire district, with the co-operation of all the officials in the various departments. I am proud to say that the irrigation work that has been done during this short period of about 3½ years is certainly more than what had been done within the last 20 years.

Yesterday, I remember, the hon. Member for Dompe (Mr. F. R. Dias Bandaranaike) criticized the Minister with regard to his activities. He made two main points. One was that the minor irrigation schemes were neglected and only the major irrigation schemes were taken care of. I do not know what had been the policy during the period of the last administration, but he himself admitted that in 1962 the policy of concentrating on the major irrigation schemes alone was stopped and the Minister accepted the fact that the minor irrigation schemes must also go side by side with the major schemes.

I think the Gentlemen in the Opposition as well as in the Government and everybody else will today admit that if we are to answer the call of producing food in the immediate future, both major and minor irrigation works have to go side by side, and I am happy to say that in our part of the country—I am speaking of the Beliatta, Mulkirigala and the Tissamaharama electorates—the co-operation among the various departments is so great that I do not think there is anything wanting with regard to the improvement of the minor irrigation schemes. As a matter of fact, I am happy to say that in that district, irrespective of the type of people who represent those areas, the Government Agent, who is at the head of the administration, sees to everything. There were occasions when I was not personally able to be present in the area due to various reasons, but nothing has been left undone because of my absence, and I

think the hon. Member for Mulkirigala (Mr. George Rajapaksa) will himself bear me out and admit that the work in that part of the district is thoroughly organized.

ප්‍ර. ස. 11

Within this short period a large number of minor tanks in the Tissamaharama Electorate, represented by Mr. Edirisuriya, have been taken on *sharmadana* and I think they have completed no less than 18 tanks with very little expense to the Government. There is *sharmadana* work all over the district. The left bank of the irrigation canal which had not been cleared for 26 years for various reasons was cleared in two days without a cent's expense to the Government by *sharmadana* work. If the hon. Members themselves and the officials are prepared to work, I think it will not be very difficult to put all these things in order.

Talking of minor irrigation schemes, I must state that there are two irrigation schemes which embrace the Beliatta and Mulkirigala electorates. One is the Kirama Oya Scheme and the other is the Uruboku Oya Scheme. I also own a certain extent of paddy land in that area; as such I come in contact with the villager and the cultivator. I am taking a personal interest in the cultivation. I have been told that for the last 20 years there were no less than 15 mud dams which had to be constructed annually across the Kirama Oya in order to get a little water into the paddy fields. I could not possibly get all these things done in so short a time, but five of them costing nearly Rs. 20 lakhs were undertaken by the Irrigation Department and I think by the end of this year all those things will be completed. I hope and trust that whoever represent these areas in the future will carry on this good work, and in a few years' time the Kirama Oya and Uruboku Oya schemes will be completed. I wish to refer to Urubokka. I am sorry two Gentlemen whom I would wish were present here just now are not here. They are the hon. Member for Mulkirigala

[අනුප්‍රාප්තිය මඟ.]

(Mr. George Rajapakse) and the hon. Member for Akuressa (Dr. S. A. Wickremasinghe). As far as these irrigation schemes are concerned, as a citizen of this country I strongly feel that the drainage scheme for Matara which the hon. Member for Akuressa had been trying for the last so many years to get is a great achievement.

All the abuse about the Uruboku Oya Scheme yesterday was a result of a big misunderstanding. I am very sorry that the Hon. Minister should have been at the wrong end in this matter and had to face all the abuse. When the hon. Member for Mulkirigala some day realizes what really happened in regard to this matter, he will regret having said all that he did say yesterday. I do not wish to say very much more on this.

When I came to Parliament for the second time in 1965 I was determined to get the Muruthawela Scheme put through although it was located in the Mulkirigala Electorate. It matters little to me where it was located: the Hambantota District is very near and dear to me, and I remember, in 1965 the hon. Member for Mulkirigala appealed to me on the Floor of this House and said he had been trying to do this but this had been vetoed and abandoned. I must give him all the support so that we may put this through together because it is going to benefit all of us.

Long before that I had made up my mind that this scheme must come whatever the cost because only half the existing paddy fields of 20,000 acres is cultivated annually. As a matter of fact—it is in HANSARD—my hon. Friend, the Member for Mulkirigala, himself mentioned that this scheme had been abandoned as a result of the high cost. Although it was abandoned I pointed out to the Hon. Minister and also to the Hon. Prime Minister the real state of affairs about this irrigation scheme, and both of them had to give in, although it was going to cost a considerable amount of money.

After all this is a matter within the knowledge of the Hon. Minister. I think the grievance of the hon. Member for Mulkirigala lies with the Hon. Minister of Lands because after the Second Reading Debate on 10th August certain variations had been made with regard to allotments of land under Uda Walawe, as a result of which Mulkirigala was excluded. The hon. Member for Mulkirigala seems to think that this was done after the Throne Speech Debate when he attacked the Hon. C. P. de Silva for something or other. Those are all person matters. They have been friends together for so many years. Whatever it is, the hon. Member feels that the allotments earmarked for the Mulkirigala electorate had been cancelled.

I am sorry I have to bring to the notice of the Hon. Minister and also the Hon. Prime Minister that these cancellations have been made. Originally 15,000 acres under Uda Walawe were to be given to 6,000 or 7,000 cultivators at the rate of 2 acres each, and I personally know that 2 acres of land under Uda Walawe is worth having. Personally I should have preferred to have seen this done but somehow an alteration has been made with regard to this matter on the advice of some experts. I do not know who they are, but the Cabinet decided to vary the earlier scheme of allocation and decided to give each allottee five acres of land, and, as you will realize, the number of allottees will then be very much less. I would therefore appeal to the Hon. Minister and even to the Hon. Prime Minister to revert to the former decision because six to seven thousand persons—of the 60,000 who applied—have been living in the hope of getting some land under the Uda Walawe Scheme. But these people who were anxiously looking forward to being settled on the land have now cause to be disappointed because they are to be deprived of this opportunity and only a thousand or less are to be settled on the land. I do not know what I am to tell the

[අනපන්තු මය.]

They were described one by one, and then he came to Muruthawela Wewa and said this which a little uncalled for. He might have avoided all this abuse by my hon. Friend the Member for Mulkirigala :

“I saw the connected documents with regard to the Muruthawela reservoir in 1947. It was mooted by the late Rt. Hon. D. S. Senanayake when he was the Minister of Agriculture and Land. Recently the hon. Member for Beliatta (Mr. Atapattu) very strongly urged on the Government to have this included in the Budget. In fact, he personally appealed to the Prime Minister when it was not included in the Budget.”

Then my hon. Friend the Member for Akuressa interposed and asked :

“DR. S. A. WICKREMASINGHE : What about the hon. Member for Mulkirigala (Mr. George Rajapaksa) ?”

That set the ball rolling. And then the Hon. Minister continued.

“He pressed the last Government to commence work on it and for that purpose to have it included in the Budget, but he failed to get it done. Under this Government the hon. Member for Beliatta also wanted this project to be included in the Budget. I put it down to be included in the Budget but then it has not been included. Then the hon. Member for Beliatta made a special request to the Prime Minister and it was included in the Budget. Presently I am working on it.”

Then my hon. Friend from Akuressa interposed :

“Do not try to fool the people.”

I cannot understand the temperament of the hon. Member for Akuressa.—[Interruption]. I think he is still thinking about the Czechoslovakian question. I am very sorry that he is not here. What business had he to make the statement: “Do not try fool the people”? Does he think that we fool the people in the way that they are doing even now?

I am just explaining the background to this unnecessary abuse that took place in this House yesterday. I do not blame the hon. Member for Mulkirigala. When he saw these things developing in this fashion

probably he got a little uneasy about it. And then the Hon. Minister replied :

“There is no fooling of the people.”

The hon. Member for Akuressa interrupted :

“The hon. Member for Mulkirigala urged upon the previous Government and the Governments that were there earlier to have this scheme started. I think even before he entered Parliament he did so.”— [OFFICIAL REPORT, 19th August 1968 ; Vol. 80, col. 1915-7.]

I do not deny that he did so ; nor did the Hon. Minister deny it. The Hon. Minister only said that he failed in it, but that I made an effort and got it.

ශ්‍රී ඩී. පී. ද සිල්වා (ඉඩම්, වාරිමාර්ග හා විදුලිබල ඇමති සහ සභානායක)

(කෙළරව ජී. ඒ. ඩී. සිල්වා—කාණි, நீர்ப்பாசன, மின்விசை அமைச்சரும் சபை முதல்வரும்)

(The Hon. C. P. de Silva—Minister of Land, Irrigation and Power and Leader of the House)

I wanted it all the time.

අනපන්තු මය.

(තිரு. அத்தபத்து)

(Mr. Atapattu)

The Hon. Minister obviously wanted it all the time, but at some stage or other it was turned down. That is what I saw when I went through the papers. I do not want to read all these things, but I just wanted to show where the shoe pinches as far as the hon. Member for Akuressa is concerned. Sir, these things are not monuments to be left behind by parliamentarians. The monuments they will leave behind are their good names. If the hon. Member for Akuressa thinks that by my trying to associate myself in these schemes I am going to leave behind a monument, he is mistaken. I have led a good life, I am leading a good life ; and that will be a sufficient monument in my case. As far as I am concerned, no one can deny it, not even the hon. Member for

අ. ආ. 11.15

I do not propose to take much of your time. I am very thankful to the Hon. Minister for all the work that is being done in my electorate. I can only say this: if all hon. Members, both of the Government and of the Opposition, get together—there may be little difficulties here and there, there may be political differences—if they are enthusiastic about their matters, I am sure we will be able to see very soon what we all hope to see, namely, the day when this country will be producing sufficient food, so that we need not depend on foreigners for our food.

සභාපති

(අக்கිරාඡනර්)
(The Chairman)

Yesterday we lost half an hour. Can the House agree to sit half an hour during the lunch interval?

ද. සොයිසා සිරිවර්ධන මයා.
(තිරු. ධ. සොය්සා සිරිවර්ධන)
(Mr. de Zoysa Siriwardena)
Yes.

රු. සී. පී. ද. සිල්වා
(කෙලරව ජී. පී. ධ. සිල්වා)
(The Hon. C. P. de Silva)

We did not call for a Quorum.

සභාපති

(අக்கිරාඡනර්)
(The Chairman)

My difficulty is that there are so many names sent up to me by the Government also.

රු. ජේ. ආර්. ජයවර්ධන
(කෙලරව ජේ. ආර්. ජයවර්ධන)
(The Hon. J. R. Jayewardene)

But if Members want to speak they should be present, and they should not—[Interruption].

සභාපති

(අக்கිරාඡනර්)
(The Chairman)

Then I will not be able to call upon every Member whose name has been sent up, to speak.

රු. ඩබ්ලිව් ජේතනාසක අග්‍රාමාත්‍ය,
ආරක්ෂක, හා විදේශ කටයුතු පිළිබඳ
අමති, ක්‍රම සම්පාදක හා ආර්ථික කටයුතු
පිළිබඳ අමති සහ ප්‍රවෘත්ති හා ගුවන්
විදුලි අමති)

(කෙලරව ධ. ජේතනාසක—පී.රා.ත.ම.
අමෙඡඡරුම පාතුකාඡු, වෙඟි විවකාර
අමෙඡඡරුම තිඡඡ අමෙඡු, පොරුඟාතාර
විවකාර අමෙඡඡරුම, තකවල්, ඉලිපරඡු
අමෙඡඡරුම)

(The Hon. Dudley Senanayake—Prime
Minister, Minister of Defence & External
Affairs, Minister of Planning & Economic
Affairs and Minister of Information &
Broadcasting.)

Mr. Chairman, I must confess that I was not here throughout the discussion that took place on this Vote, but since the hon. Member for Beliatta in his speech made an appeal as regards future colonization policy and since I myself have been acquainted for quite a time with colonization in general, I wish to say a few words about the changes of policy. In the first instance, let us realize that these colonization schemes were started over 30 years ago; they were started in the thirties with Minneriya and from time to time changes have been made. One profits by one's mistakes.

So, as you go on you find that alterations have to be made. Various people at various times have had to study these schemes to find out what improvements are necessary and to make recommendations in order that the country might derive the greatest benefit from these schemes. On a study of these schemes one has to definitely come to certain conclusions.

I think all hon. Members in this House will agree that there is no point in taking one subsistence farmer from one place and creating

[ලැ. ඩබ්ලි ජෝනානාසක]

another subsistence farmer in another place. What are you doing in that way? Are you improving their lot? You are not improving anything. You have subsistence farming in various parts of Ceylon where the cultivator is only able to produce enough for his own needs and a small surplus. Do you want to create the same conditions in the colonies after a great deal of expenditure by Government on reservoirs and so on? Or would you rather have a farmer whose income is over and above his and his family's wants, who will adopt new methods of cultivation, who will use modern machinery such as tractors, and who will have specialized training, if possible, before he gets on to the land? I think all hon. Members in this House will agree that that is the desirable thing.

If you look at countries that are not only self-sufficient but even export their agricultural produce, be it grain or other produce, you will see that they have had farmers whose per capita output has been very much more than their mere wants. Such farmers have a surplus to feed the rest of the population. Farmers will never produce this surplus if you just cut up land that is irrigable into small bits and go on settling people on them, and you will never get the best out of that land.

With that objective in view certain major changes in colonization policy have been made. Hon. Members must realize that today 70 to 75 per cent of the people are engaged directly or indirectly in agriculture. As we develop, that percentage must drop. We shall have less and less engaged in agriculture but the per capita output becoming more and more, and we shall have more people free for other activities.

One major change that we decided upon was in regard to the type of colonist that we should choose. That is the first change. Hon. Members are well aware that in the past people were chosen as colonists not

for their propensity to produce food but for their propensity to produce children. As you know, the first requirement was that the person must be landless. Some people may have become landless through no fault of their own. Some people may have become landless definitely through their own fault. Out of the landless, the people with the biggest families got preference. Those men are not necessarily the men who can put land to the best use. We have these young people trained in agricultural schools, farm schools, and practical farm schools. They come with a certain amount of knowledge of agricultural techniques which will enable them to get much better use of the land. Their approach will be better than that of the other farmers. I want to remind the hon. Members that the idea is not to choose persons from a different class. No. It will be the same class of people, from the villages, young persons who are conversant with agriculture, the modern methods of agriculture, and those who have received a training at these practical farm schools. Then there are certain other persons, who have the practical experience and who have justified themselves for selection by being in actual practice in the various areas and by taking part in the food production contests.

As I mentioned earlier, during my circuits in certain areas, I came across a school boy of 18 years who had won the paddy production contest in his area. I think it is Deliwela in the constituency of Rambukkana. This school boy has produced 192 bushels of paddy per acre of the H8 variety. Now, this is the type of person we should have. That boy has been given ten acres in Walawe.—[Interruption]. He is well away? He deserves to be well away. So that, you will find that you get a much bigger return and the decision has been made to give all *govi rajas* land because they have proved themselves able cultivators, who have not to be spoon-fed the whole time, who will not be just scraping

about their land, who will adopt better methods of cultivation. That is the reason for the change of the agricultural policy.

Each family must produce a surplus, a big surplus, over its wants. Then only can we hope not merely to be self-supporting but even export if there is a surplus produced. That is why I want to tell the hon. Member for Beliatta the reason for the change.

Sometimes the allotments in Walawe may have been held up. There are people from my own constituency who were chosen, but who are not getting land because the policy has been changed, not as regards the areas but as regards the type.

රත්නායක මයා.

(திரு. ரத்னாயக்க)

(Mr. Ratnayake)

Is the unit of allocation going to be the same in all colonization schemes ?

ගරු ඩඩ්ලි සේනානායක මයා

(கௌரவ டட்ளி சேனாநாயக்க)

(The Hon. Dudley Senanayake)

Only for Walawe just now. It depends on the nature of the soil. Hon. Members will remember that when colonization schemes were started thirty years ago a unit was five acres of paddy land and three acres of highland—eight acres in all for each colonist. Even when I was Minister of Agriculture a colonist got eight acres. Afterwards, it came down to one acre and two acres.

එච්. ජී. ඒ. කාරියවසම් මයා. (බෙන් තර-ඇල් පීටිය)

(திரு. எச். ஜி. ஏ. காரியவசம்—பெந்தா-எல்பிற்றிய)

(Mr. H. G. A. Kariyawasam—Bentara-Elpitiya)

ගරු සහාපතිතුමනි, මේ අවස්ථාවේදී වචන ස්වල්පයක් කපා කිරීමට අවසාව ලැබීම ගැන මා සතුටු වෙතවා. විශේෂ යෙන්ම ඉඩම් ඇමතිතුමාගේ ඉඩම් ප්‍රතිපත්තිය

පත්තිය පිළිබඳව පොළොන්නරුවේ ගරු මන්ත්‍රීතුමා (ලීලාරත්න විජේසිංහ මයා.) කරන ලද ප්‍රකාශය නැත්නම් එතුමා ඉදිරි පත් කළ අදහස් මා විසින් අනුමත කරන බව ප්‍රථමයෙන්ම කියන්නට ඕනැ. බෙන්තර-ඇල් පීටිය කොට්ඨාශයේත්, පොදු වශයෙන් ගාලු දිස්ත්‍රික්කයේත්, මහජනතාව ඉඩම් ප්‍රශ්න නිසාම අද විශාල කරදරයකට පත් වී සිටින බව මා විශේෂ යෙන්ම සඳහන් කරන්නට කැමතියි. ඒ ප්‍රදේශයේ ඉඩම් බෙදාදීමේ ප්‍රතිපත්තිය වී ඇත්තේ තම තමන්ට කිට්ටු කිට්ටු ඉඩම් බලයෙන් අල්ලා ගැනීමට ගම්මුත්ට ඉඩ දී ඊට පසු ඔවුන්ට එම ඉඩම් බදු ගෙවීමේ ක්‍රමයට පවරා දීමයි. එයයි දැනට කර ගෙන යනු ලබන්නේ. එමෙන්ම ඉඩම් මැන, අවසාන ගම් සැලැස්මවල් සාදා නිරවුල් කර දී නැති ගම් කීපයක්ම තවමත් එහි තිබෙනවා. මා කීප වරක්ම මේ ගරු සභාවේදී ගරු ඇමතිතුමාට කියා තිබෙනවා විශේෂයෙන්ම ඉඩම් නිරවුල් කර දීම සඳහා ඉක්මනින් කටයුතු කරන්නා කියා. එහෙත් තවමත් එය ඉටු වී නැහැ. අද රටේ සිදු වන විශාල අපරාධවලින් අඩක් පමණම සිදු වන්නේ මේ ඉඩම් ඇමති තුමාගේ ඉඩම් ප්‍රතිපත්තියේ ඇති දුර්වල කමින් බව මා මේ අවස්ථාවේදී කියන්නට ඕනැ. ඉඩම් දීම පිළිබඳව තවමත් පවතින්නේ අර පැරණි යල්පැන ගිය ක්‍රමය මයි.

මේ රටේ සාමාන්‍ය සමාජයේ සිටින අපට නිදහස ලැබුණා යයි කියනවා. නිදහස් ලංකාව යයි කියනවා. එහෙත් මේ රටේ සිටින සාමාන්‍ය දුප්පත් ගොවි ජනතාවට තමන්ගේ ඉඩම්වල නිදහසේ කටයුතු කර ගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නිලධාරී පත්තියට යටත්ව කටයුතු කරගෙන යන්නටයි ඔවුන්ට සිදු වී තිබෙන්නේ. මේ ගැන මා මීට ප්‍රථමත් ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කර තිබෙනවා. ඒ අවස්ථාවේදී මේ වගේම උදාහරණ කීපයකුත් ඉදිරිපත් කර මා කරුණු පෙන්වා දුන්නා. ගාල්ලේ කුච්චේ රියේ සිටින නිලධාරී මහත්වරුන් මහ ජනතාවට සලකන්නේ කොයි අන්දමේ අමාත්‍යාංශ තත්ත්වයකින්ද කියා ගරු ඇමතිතුමාට එදා මා විසින් හොඳ හැටි පැහැදිලි කර දුන්න. ඒ අවස්ථාවේ නම් මා අරගෙන ගරු ඇමතිතුමා එය ලියා

[කාරියවසම් මයා.]

ගත්තා. වහාම ඒ ගැන ක්‍රියා කරනවාය කියලත් කීව. එහෙත් අද වන තුරුත් කිසිවක් කර නැහැ. අදත් ඒ අන්දමට ඒ නිලධාරියාගේ ක්‍රියා කලාපය මහජන තාවට හිරිහැර කරදර වන අන්දමටම කර ගෙන යන බව කියන්නට ඕනැ. ඒ සම්බන්ධව මගේ අප්‍රසාදය මේ අවස්ථාවේදීත් ගරු ඉඩම් ඇමතිතුමා වෙත පළ කරනවා. එදා හිත කකියවන අන්දමට මේ ගැන මා ප්‍රකාශ කරන විට ඇමතිතුමා පැන අර ගෙන ලොකු උනන්දුවක් පෙන්වා ලියා ගත්තා. බොහොම ඉක්මනින් ඒ ගැන කටයුතු කරනවාය කියලත් කීව්වා. මේ ඇමතිතුමාත් අනිකුත් ඇමතිවරුත් වගේම ලියා ගැනීම පමණයි කරන්නේ. ඉන් පසුව ඒ ගැන කිසිවක් කරන්නේ නැහැ. අපේ දුප්පත් ගම්මු ඉතා අමාරු වෙන් බොහොම දුකසේ මේ ඉඩම් වගා කරගෙන සිටිනවා. එහෙත් මේ ඉඩම් නිලධාරීන් තම තමන්ගේ හිතවතුන් යවා බලහත්කාරයෙන් එම ඉඩම් කොල්ලකා ගෙන තිබෙනවා. එය වහාම නතර කරන්න ය කියා ගරු ඇමතිතුමාගෙන් මේ අවස්ථාවේදී මා නැවතත් ඉල්ලා සිටිනවා.

හිංගඟ යෝජනා ක්‍රමය අනුව සුළු සුළු වාරිමාර්ග කටයුතු දැන් කරගෙන යනවා. එවැනි කටයුතු කිරීමේදී විශේෂඥ මත අනුගමනය කරනවා මෙන්ම සාමාන්‍ය මහජනයා සමගත් සාකච්ඡා කර ඔවුන්ගේ අදහසුන් ලබාගෙන කටයුතු කරනවා නම් ඒවා ඊට වඩා සාර්ථක කර ගන්නට පුළුවන් වෙනවා. මා දන්න කරුණක් ගැන කියන්නට කැමතියි. ගංවතුර වැළැක්වීමේ වැඩ පිළිවෙළ යටතේ අගලියේ වේල්ලක් තනනු ලැබුවා. එම වේල්ල තවත් අගල් 6 ක් ඉස්සුවා නම් බලාපොරොත්තු වූ කාර්යය ඉටු කර ගන්නට තිබුණා. එහෙත් දැන් එම වේල්ලට සිදු වී තිබෙන්නේ කුමක්ද? වේල්ල කැඩී ගොස් එයින් වැඩක් නැති තත්ත්වයක් ඇති වී තිබෙනවා. ගංවතුර වැළැක්වීමට දැරූ පුරුණය අසාර්ථක වී තිබෙනවා. ඒ නිසා ඒ කරුණ ගැනත් සොයා බලන ලෙස ගරු ඇමතිතුමාට මා මතක් කරනවා.

පූ. භා. 11.30

එමෙන්ම බෙන්තර ගඟ යෝජනා ක්‍රමය යටතේ වතුර පොම්ප කිරීමේ

ක්‍රමයක් ඇති කර තිබෙනවා. ඒ දෙද්දුව යෝජනා ක්‍රමය රත්තොටුවිල දක්වා ඉහළටම ගෙනයෑමට ඉක්මනින්ම කටයුතු කරන්න ය කියා ගරු ඇමතිතුමාගෙන් මා ඉල්ලා සිටිනවා.

ගරු සී. පී. ද සිල්වා
(கௌரவ சி. பி. டி சில்வா)
(The Hon. C. P. de Silva)

තවත් පොම්ප දෙකක් දෙපොළක සවි කිරීමට යෝජනා කර තිබෙනවා. එකක් රත්තොටුවිල; අනික වෙනත් තැනක.

කාරියවසම් මයා.
(திரு. காரியவசம்)
(Mr. Kariyawasam)

බොහොම ස්තුතියි, එය ඉක්මනින් ක්‍රියාත්මක කරනවා නම්.

එමෙන්ම ගරු ඇමතිතුමාගෙන් තවත් ඉල්ලීමක් කරන්නට ඕනැ. බෙන්තර-ඇල්පිටිය කොට්ඨාශයේ පමණක් නොවෙයි මුළු ගාලු දිස්ත්‍රික්කයේම අනාගතය රඳා පවතින්නේ ඔය වාරිමාර්ග ක්‍රම උඩයි. හිංගඟ යෝජනා ක්‍රමයත්, බෙන්තර ගඟ යෝජනා ක්‍රමයත් ඉක්මණින් ක්‍රියාත්මක කළේ නැත්නම් තමුත් නාත්සේලාගේ වගා ව්‍යාපාරය සඳහා ආධාර කරන්නට අපට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ; අපේ ප්‍රදේශයේ කර්මාන්ත දියුණු කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. 1960 දී මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත් වී ආ හැටියේම ගරු ඉඩම් ඇමතිතුමාගෙන්—එදා සිටියේත් මේ ඇමතිතුමාමයි—ඉල්ලා සිටියා, හිංගඟ යෝජනා ක්‍රමය වහාම ක්‍රියාත්මක කරන හැටියට. ඒ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනවා නම් ගාලු දිස්ත්‍රික්කය පමණක් නොව මුළු දකුණු පළාතම සශ්‍රීක කරන්නටත්, කර්මාන්ත දියුණු කිරීම සඳහා විදුලිබලය ලබා දෙන්නට පුළුවනි. එහෙත් එය ක්‍රියාත්මක කිරීම දවසින් දවසම අතපසු වන බවයි, අපට පෙනෙන්නට තිබෙන්නේ. ඉඩම් ඇමතිතුමා ගාලු දිස්ත්‍රික්කයේ වැසියෙක්. ගාලු දිස්ත්‍රික්කයේ වැසියකු වශයෙනුත්, ප්‍රදේශයේ මහජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරයා වශයෙන් ඉල්ලා සිටිනවා, මේ යෝජනා

[කේ. වයි. එම්. විජේරත්න බණ්ඩා මයා.]
 මන්ත්‍රීවරුන් මහජනතාව රැවටීමට මේ විවේචන කරනවාය කියා එතුමන් ලා අපට දෝෂාරෝපනය කළා. නමුත් මා ගරු ඇමතිතුමාගෙන් එක ප්‍රශ්නයක් අසනවා. සොරනාතොට කොට්ඨාශයේ තිබෙන මේ බදු ඉඩම් සඳහා නමුත්තාන්සේ එකම ජල යෝජනා ක්‍රමයක් වත් ආරම්භ කර තිබෙනවාද? නැහැ. ඒකයි තත්ත්වය. එමනිසා තමයි මේ ගරු සභාවට අවුත් අප මේ කරුණු ඉදිරිපත් කරන්නේ. මේ අවස්ථාවේදී ඉදිරිපත් නොකළහොත් අපට ඒ කරුණු ඉදිරිපත් කරන්නට තවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඇමතිතුමාට චෝදනා කිරීමේ අදහසින් අප මේ කරුණු ඉදිරිපත් කරනවා නො වෙයි. ගම්බද දුප්පත් ජනතාවට සහනයක් සලසා දීමේ අදහසින් අප මේ කරුණු නමුත්තාන්සේ ඉදිරියේ තබන්නේ.

ගරු සභාපතිතුමනි, මා කලින් සඳහන් කළ බදු ඉඩම් තිබෙන ගම් රාශියක් තිබෙනවා. තල්දෙන, සොරනාතොට, පුස්සාල්ලකන්ද සැතපුම, බෝගහ මඩිත්ත, කුට්ටියකොළ ඔය ආදී වශයෙන් ගම් රාශියක් තිබෙනවා. මගේ කොට්ඨාශයට යාබද කොට්ඨාශය නියෝජනය කරන ගරු පාර්ලිමේන්තු ලේකම්තුමා මගේ කොට්ඨාශයේ පවතින තත්ත්වය ගැන හොඳට දන්නවා. මේ බදු ඉඩම් තිබෙන්නේ බොහොම උස කඳු බෑවුම්වලයි. ඒ කඳු උඩට ජලය ගන්නට ක්‍රමයක් නැහැ. ලීදක් භාරන්නට නම් රජයෙන් රුපියල් 300 ක් දෙනවා. නමුත් ඒ මුදලින් ඒ කඳුවල ලීදක් භාරන්නට බැහැ. මා මේ ප්‍රශ්නය ගැන පළාතේ දිසාපතිතුමාත් සමග සාකච්ඡා කළා. එවැනි ස්ථානයක ජල යෝජනා ක්‍රමයක් සඳහා රුපියල් 2,500ක් වැය කරන්නට පමණයි දැනට දිසාපති තුමාට අවසරය තිබෙන්නේ. එය රුපියල් 5,000 දක්වා වැඩි කරන මෙන් මා මේ අවස්ථාවේදී විශේෂ ඉල්ලීමක් කරනවා.

අවුරුදු පතා අයවැය ඇස්තමේන්තු සකස් කර මේ ගරු සභාවට ඉදිරිපත් කරන නමුත් අවුරුද්ද අවසන් වන විට ඒ මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් ආපසු භාණ්ඩාගාරයට ආදී යනවා. වියදම් කරන්නට බලාපොරොත්තු වන තරම් මුදල් විය

දම් නොකරන නිසා මේ මුදල් ඉතිරි වෙනවා. අවුරුද්ද තුළ කරන්නට අදහස් කළ වැඩ කටයුතු අනපසු වි ඊළඟ අවුරුද්දේදී කරන්නට තැබීමයි එහි ප්‍රතිඵලය වන්නේ. මෙවැනි තත්ත්වයක් ඇති විමට හේතුව මොකක්ද? ප්‍රදේශයේ අඩුපාඩු කම් සොයා බලා ඒවා නිසි අන්දමට සකස් කරන්නට පුළුවන්කමක් දිසාපතිතුමාට නැහැ. යෝජනා වඩ කටයුතු හා සම්බන්ධ කඩදාසි ආදිය කොළඹ ඉඩම් කන්තෝරුවට ඇවිල්ලා ආපසු එන විට ආදායම් වෂීයන් ගෙවී අවසානයයි. මේ ප්‍රමාදකාරී තත්ත්වය නිසා ප්‍රදේශය වෙනුවෙන් වෙන් කරනු ලබන මුදල් ප්‍රදේශයේ දියුණුව සඳහා වියදම් කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

ඉඩම් හිඟය නිසා කාලයක් මුළුල්ලේ දුක් විදින ජනතාවක් ඉන්න තල්දෙන ප්‍රදේශයේ ජනතාවට තවමත් සහනයක් ලැබෙන බවක් පෙනෙන්නට නැති විම අපේ කණගාටුවට කාරණයක් බව සඳහන් කරන්නට ඕනෑ. තල්දෙන මහත්මයාටත් රඹුක්පොත මහත්මයාටත් අයිති ඉඩම් අක්කර පන්සියයක් පමණ එහි තිබෙනවා. කිසිම වගාවක් සඳහා යොදවන්නේ නැතිව ඒ ඉඩම් ඔහේ නිකම් තිබෙනවා. ඒ ඉඩම්වලින් විශාල ප්‍රයෝජනයක් දුප්පතා ජනතාවට ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඒවා එසේ නිකම් තිබෙන්නට හැරීම අපරාධයක් හැටියට කලජනා කරන්නට ඕනෑ. මේ කාලයේ හැටියට මුදලක් ගෙවා හෝ රජය මගින් මේ ඉඩම් ලබාගෙන දුප්පත් මිනිසුන්ට දෙනවා නම් එය අගනා දෙයක් බව කියන්නට කැමතියි. ඒ සම්බන්ධයෙන් 1965 සිට යෝජනා ඉදිරිපත් කරනවා. එහෙත් අද වන තුරු නිසි පියවර ගෙන නැහැ.

තල්දෙන ප්‍රදේශයේ තිබෙන ඉඩම් අක්කර පන්සියය රජයට ගැනීමෙන් ඒවා අයිති උදවියට වන හානියක් නැහැ. ඒ අයට අක්කර දහස් ගණන් තිබෙනවා. මා මේ කාරණය ගැන මේ අන්දමට කථාවක් කරන්නේ තල්දෙන මහත්මයා කෙරෙහි වත් රඹුක්පොත මහත්මයා කෙරෙහිවත් මා තුළ පවතින විරුද්ධවාදීකමක් නිසා නොවෙයි. දුප්පත් අයට—ඉඩම් නැතිකම නිසා කාලයක් තිස්සේ දුක් විදින අයට— ප්‍රයෝජනයක් ගැනීමට මෙන්ම රටටත්

සෙනක් සැලසීමට අවස්ථාවක් ඇති කර මින් මුදල් ගෙවා හෝ මේ ඉඩම් රජයට ගෙන දුප්පත් ජනතාවට බෙදා දෙන්නැයි මා කියනවා.

විදුලි බලය පිළිබඳවත් අදහස් ප්‍රකාශ කරන්නට ඕනෑ. ඒ ගැන කරුණුවෙන් ක්‍රියා කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. නොයෙක් නොයෙක් ප්‍රදේශ වලට වැඩි වැඩියෙන් විදුලි බලය ලබා දෙන බව නිතරම පාහේ අපට පුවත්පත් මගින් දැනගන්නට ලැබෙනවා. ඒ පුවත් දකින විට මට පුදුමයි. යම් යම් වැඩ පිළිවෙළවල් යටතේ යම් යම් ප්‍රදේශවලට විදුලි බලය ලබා දෙන අවස්ථා ගැන අසන්නට ලැබෙනත් අපේ ප්‍රදේශයේ බොහොමයක් තැන් වලට විදුලි බලය ලබා දිය හැකි වුවත් තව මත් ලබා දීමට උනන්දුවක් දක්වා නැහැ. කන්දේගෙදර, මාලිගාතැන්න, උඩුව යනාදි ප්‍රදේශ ගණනාවකට විදුලි බලය සපයන බවට ගරා ඇමතිතුමාගේ මාර්ගයෙන් ලියමනක් ලැබුණා. අපට දැන් ඒ ලියමනෙන් පමණක් සැහීමකට පත් වන්නට සිද්ධ වෙලා තියෙන්නේ. ජල විදුලි යෝජනා ක්‍රම යටතේ බොහෝ වතු වලට විදුලි බලය සපයා දී තිබෙන්නේ අපේ ගම් මැදින් බව තමුන් තාන්සේ දන්නවා. මා සදහන් කළ ගම් සියල්ලක්ම මැදින් විදුලි කම්බි ඇද තිබෙනවා. ඉතින් ඒ ගම්වල ඉන්න උදවියට පමණක් විදුලි බලය ලබා දෙන්නට තමුන් තාන්සේ මේ තරම් පසුබට වන්නේ මොන කාරණයක් නිසාදැයි මට නම් තේරෙන්නේ නැහැ. ඒ මන්දැයි මම එතුමාගෙන් ප්‍රශ්න කරන්නට කැමතියි.

ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් කපන පාරවල් ගැන ඊළඟට සදහන් කරන්නට තියෙනවා. තල්දෙන සිට අංගොඩ දක්වා පාරක් කපනවා.

ගරු සී. පී. ද සිල්වා
(කෙරුම ජී. ඒ. ඩී. සිල්වා)
(The Hon. C. P. de Silva)

උඩරට ගැමි පුනරුත්ථාපන යෝජනා ක්‍රමය යටතේ ?

විජේරත්න බණ්ඩා මයා.
(කීරු. බිඤ්ජාත්ත පණ්ඩා)
(Mr. Wijeratne Banda)

නැහැ, ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ. දැන් අවුරුදු දෙකක් තිස්සේ වැඩ කරනවා. තවම හැතැප්ම දෙකක්වත් කපා නැහැ. බෝක්කුවක් නම් කපා තිබෙනවා. එයින් එහාට වැඩක් සම්පූර්ණ වන අන්දමට කෙරී නැහැ. ඒ නිසා පළමුවැනි හැතැප්මෙන් පවා ප්‍රයෝජනයක් නැහැ. පළමුවැනි හැතැප්මට වියදම් කළ මුදලත් විනාශ වෙලා තියෙනවා, වැඩ වික හරියට කෙරී නැති නිසා. ඒ නිසා මා ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ පාරේ හැතැප්ම කාලක් වුණත් වැඩ සම්පූර්ණයෙන් කරන ලෙසයි. පාරේ පස් කපා අවුරුදු පහක් ගියාට පස්සේ ඉතිරි වැඩ කරන්නට බලා ගෙන සිටිමෙන් අවැඩක් මිස වැඩක් නම් සිදු වන්නේ නැහැ. කඳු පල්ලම් සහිත ප්‍රදේශ නිසා වැස්සට සේදී යෑමෙන් පාරවල් විනාශ වෙනවා. ඒ නිසා, පාරක් කපනවා නම්, ඒ කපන කෙටි දුර ප්‍රමාණයේ හෝ වැඩ වික සම්පූර්ණයෙන් කළ යුතුයයි නියෝගයක් කරන්න. එසේ කළොත් මේ අපරාධය සිදු වන්නේ නැහැ. නැත්නම් පාරෙන් වැඩක් නැහැ.

අනුනව අවුරුද්දේ බද්දට දුන් ඉඩම් වල ගෙවල් තනන අයට ඒ සඳහා ගෙවන්නේ රුපියල් එක් දාහක් පමණයි. රුපියල් දාහකින් ගෙයක් හදන්නට පුළුවන් කමක් නැහැ. ඉඩම් නැති අන්තිම දුප්පතාට පවා රජයෙන් ඉඩම් අක්කරයක් දී ගෙයක් තනා ගැනීම පිණිස රජයෙන් රුපියල් දාහක් වාර කීපයකදී ලැබෙන ආකාරයට ගෙවනවා. සිමෙන්ති මිල, කම්කරුවන්ගේ පඩිනඩි ප්‍රමාණය, හුණු ආදියේ මිල ගැන කල්පනා කළොත් රුපියල් දෙදාහකින්වත් ගෙයක් තනා ගන්නට බැරි බව පෙනී යනවා ඇති. එහෙම නම් දාහකින් කරන්නේ කොහොමද? ඒ නිසා අඩු වශයෙන් තවත් රුපියල් පන්සියයකින්වත් බදු හිමියන් හදන ගෙය සඳහා ගෙවන මුදල වැඩි කරන්නැයි ඉල්ලමින් මගේ වචන ස්වල්පය මම අවසන් කරනවා.

சி. சி. அப்துல் மஜீத் மஹ். (பொது
வீல்)

(ஜனாப எம். ஏ. அப்துல் மஜீத்—பொத்து
வில்)

(Mr. M. A. Abdul Majeed—Pottuvil)

I would like to bring to the notice of the Hon. Prime Minister and the Hon. Minister of Land the fact that the activities of the R. V. D. B. have brought this Government into disrepute. The Hon. Prime Minister, the Hon. Minister of Land and the Hon. Minister of Agriculture came to Addalaichenai and opened the drainage pumping scheme. In the first place, the old *purana* paddy lands, the best in the P. P. R. Scheme, were inundated by the acts of omission and commission of the Gal Oya Development Board and the R. V. D. B. About 2,000 acres of good paddy land went under water. After the inauguration of that pumping scheme about 400 acres of paddy land in the Nintavur Electorate were brought under cultivation. Then, like a bolt from the blue, the pumps were removed. The people say, "My God! Here is a scheme that was inaugurated by the Hon. Prime Minister". What answer can we give? That is one matter.

பி. ஊ. 11.45

Again, the Hon. Prime Minister appointed a committee to probe the working of the R. V. D. B. Every one of you tell us that this country is experiencing a financial crisis, that we are scrapping the bottom of the barrel. But the way in which millions of rupees are being wasted on the R. V. D. B. and at Gal Oya must engage our serious attention, and we must see whether this country can afford it. For instance, in 1966-67 about Rs. 20 million was spent, but only capital goods worth about Rs. 3 million have been bought. Then, again, in Gal Oya we have thousands of workers who from 1963 have not been doing any work. We started some work on the Pannalagama Tank. Believe me, when this permanent cadre of labourers was available there, casual labourers were recruited.

Sir, you would think that a pioneering scheme of the R. V. D. B., which has been given considerable autonomous power, would be like a beehive, but if you go to Gal Oya you will see that there is absolutely no work that the officers there do. They have not been doing any work; they have become like the drones in the beehive. And now cliquism has started. They do not work but go about in cliques, and they have become more political and communal minded than the politicians. That is how they spend their time.

There is another matter I would like to raise. This too is due to the fault of the G. O. D. B. In the left bank area one of the best tracts of land in the P. P. R. scheme is called the Karavahupallam, which was formed over thousands of years by the silting of the Gal-oya. About 2,000 acres got inundated because the R. V. D. B. did not do anything about drainage. Even the old drainage channels are silted up. We have been repeatedly saying that about 2,000 acres of good, alluvial paddy land could be reclaimed without much cost. I know that the Hon. Minister has given instructions to devise a scheme for this. I shall be glad if he will take early action to implement it.

I want to bring to his notice another matter. The villages of Irakkamam and Walapattanchenai are in the undeveloped area of the Gal Oya Development Board. These villages were in the jungle. They were settled by the old Kandyans on the Panikkars, the people who noosed elephants for the Maligawa and for the king. The improvement of these two villages was abandoned in 1949 because they came within the undeveloped area. Up to now these two villages have been neglected; nothing has been done by this autonomous body. In 1957 they devised a scheme of village expansion. That scheme of village expansion has still not been implemented.

Then, there is a matter where the Hon. Prime Minister himself had taken certain steps. On the instructions of the Hon. Minister of Land,

certain persons who were displaced from the sugar plantation at Warnadu wattai were given land at Kondavetuwan in 1965. While they were clearing the land, some others encroached on it. The government agent wanted directions from the Ministry. The hon. Parliamentary Secretary, who was Acting Minister, held a conference in January, and they decided to give alternative land in an area which is not suitable for sugar cane. Eight months passed. The Land Commissioner repeatedly wrote to the R. V. D. B. They have not even had the courtesy to reply.

I know the Assistant General Manager (Land Settlement) is sleeping over it.

I will give you another example. The Prime Minister was saying that educated young farmers should be given a place in the country. The Chairman gave a directive that a young farmers' club at Sammanthurai should be given land at Kasantheevu in Erakamam on temporary permits. The money was recovered. One year has passed. The Land Officer says that the permits are with the Assistant General Manager (Land Settlement) for signature.

ஓர் உறுதிபெற்றவர்

(கௌரவ அங்கத்தவர் ஒருவர்)

(An hon. Member)

Must be a long signature !

உ. அ. அப்துல் மஜீத்

(ஐ. அ. எம். ஏ. அப்துல் மஜீத்)

(Mr. M. A. Abdul Majeed)

Nearly a year has passed but the Assistant General Manager has still to sign the permits.

I had a little interest in the G.O.D.B. because when I was a university undergraduate I was doing sociology and I was asked to cover this. My humble opinion is this. When we had a resident manager, an administrative secretary and a chief clerk in that office all the development work was done—all the settlement of the left bank.

Now we have A.G.Ms, Deputy A.G.Ms and whatnot, and absolutely no work is being done. Can we afford this waste? If you are just giving employment to people, at least give jobs to young graduates. Why should we have fossils there?

No wonder when an officer takes nearly a year to sign some documents the young farmers say, "What is the use? The Prime Minister comes here and says this but we have no results." Really this type of inaction on the part of officials causes embarrassment to the Government.

There is the question of the restoration of Kachchikudichchaaru tank. It is an old tank. The G. O. D. B. gave the money to the Irrigation Department and requested them to do the work. They spent about Rs. 67,000 on that scheme. You can still find the metal piled there. Then they left the scheme. I understand that they did so due to lack of machinery.

I brought this to the notice of the Minister who then directed the G. O. D. B. to do this work. They failed to do it. Then the work was handed over to the Irrigation Department. It was given No. 1 priority in the work of Amparai District D. A. C. The Irrigation Department finalized all the estimates and everything was itemized and the work was to have been done by them. Then the R. V. D. B. stepped in and said that that comes within their area of authority and that the Irrigation Department should leave it alone.

There is a limit to this type of thing. We have already spent money on this. If the tank is restored there would be an immediate benefit because the area comes under *manavari* or rain-fed cultivation.

My humble request to the Hon. Minister is that if it comes within the area of the R. V. D. B. instructions be given that this work be commenced immediately under the second phase. I am personally happy that the Hon. Prime Minister has selected his Junior Minister for Planning and Economic Affairs (Senator J. Amaratunga) to be in charge of the

[එම්. ඒ. අබ්දුල් මජීබ් මයා.]

phase. I know that he will do a good job of work, and I would appeal to the Hon. Minister to see that we are informed of the works that they are supposed to carry out in the second phase. They must be estimated and itemized.

All these years they have been playing with millions. They come to the D. A. C. and say: these are the items of work we propose to do this year. Months later when the Chairman of the D. A. C. asks for a report on the progress of the works, the reply given is that they have dropped the items.

Is this the type of pioneering work for which this body was created? It was created to do a job of work, not to make waste. In 1966-67 out of Rs. 20 million only Rs. 3 million was capital expenditure. What is the ratio? Can even a country like the U. S. A. afford this type of expenditure?

Lastly, Sir, I found that in this House the charge has been made against the Hon. Minister of Land, Irrigation and Power that he is personally vindictive. Sir, I rarely speak in this House, but I am a fairly senior Member having completed almost eight years as a Member. My observation has been that, whatever other failings the Hon. Minister might have, he is never vindictive. I have had occasion to deal with him in the Valley. Last year the M. P. for Amparai was a Government Member and I am an Independent Member. I found that the Minister was very fair in his dealings. I know the interest that he takes in the colonization areas of the Amparai electorate; also the interest taken by the Hon. Prime Minister. I do not think that when that charge was made against the Hon. Minister it was in good taste at all.

I thank you.

එල්. සී. ද සිල්වා මයා. (බලපිටිය)

(කිලි. எல். சி. டி சில்வா—பலப்பிட்டிய)

(Mr. L. C. de Silva—Balapitiya)

I remember the Hon. Minister during the last Budget Debate solemnly promised that he would take some steps to make timber that was in short supply readily available. He even went to the extent of promising this House that he would open a number of timber depots in a number of important towns. I am sorry to see that as far as I am aware the Hon. Minister has not gone ahead with this.

I am aware that he started the State Timber Corporation a couple of months ago but I wonder whether that corporation is anything different or better than what the Forest Department had been up till then. As far as the Southern Province is concerned, the Timber Corporation has merely taken over the contracts which had been entered into by the Forest Department and the corporation is continuing to exploit the forests on the same basis.

The Hon. Minister is aware that as far back as 1957 or 1958 a Canadian team of experts who examined the Ceylon forests stated that we could produce 30 million cubic feet of timber annually, but we are now in 1968 and in not a single year have we produced 6 or 7 million cubic feet. That is why there is such a shortage of timber for the furniture industry, the match industry, the plywood industry and even the colonist today cannot obtain his requirements of timber from the government timber depots.

Therefore, the setting up of the Timber Corporation has not solved the problem. We thought the Timber Corporation would function on a different basis. My own feeling is that the Timber Corporation will function better if it is handed over to the Ministry of Industries. I think the Hon. Minister of Industries is expected to lay the foundation stone

for a second Plywood Factory at Avissawella on the 14th or 15th of this month. As it is the present Plywood Factory is unable to work to capacity. It needs about 1.5 million cubic feet of timber annually but the Forest Department and the private suppliers were able to supply only half its requirements. Now we are venturing out to construct a second Plywood Factory the timber requirements of which will be about 4 million cubic feet.

I believe the Plywood Corporation has sent out a proposal to the Cabinet to take over the Tanneliya and Sinharaja forests for exploitation of timber. I do not know whether these two forest reserves can meet the requirements of the plywood industry. The plywood industry is not the only industry that needs timber. There are the furniture industry, the building industry, the match industry, which have to be looked after. Therefore serious steps should be taken. Merely forming a corporation for purposes of taking over a system which has existed is not going to help. Unless you mechanize the haulage and the logging, you will never be able to provide the required timber.

ශ්‍රී ඩී. පී. ද සිල්වා

(කෙළරව ජී. ජී. ඩී. සිල්වා)

(The Hon. C. P. de Silva)

And build forest roads.

එල්. සී. ද සිල්වා මයා.

(ශ්‍රී ජී. ඒ. ඩී. සිල්වා)

(Mr. L. C. de Silva)

Yes. But the mileage of forest roads constructed by the department annually is not even two or three at the most. Therefore you have to get ahead. I have no objection to the corporation being under your Ministry, but if the corporation is under the Ministry of Industries and Fisheries there will be better co-ordination between consumers and suppliers.

Then, the corporation as set up today would create further problems. You have merely formed a corporation. Nobody knows where they

stand. Who are the authorities for granting permits for the removal of timber? Questions like that have not been settled.

ශ්‍රී ඩී. පී. ද සිල්වා

(කෙළරව ජී. ජී. ඩී. සිල්වා)

(The Hon. C. P. de Silva)

The same people.

එල්. සී. ද සිල්වා මයා.

(ශ්‍රී ජී. ඒ. ඩී. සිල්වා)

(Mr. L. C. de Silva)

The Department? Then there will be duplication. You will have a departmental officer and you will also have an officer of the corporation.

ශ්‍රී ඩී. පී. ද සිල්වා

(කෙළරව ජී. ජී. ඩී. සිල්වා)

(The Hon. C. P. de Silva)

Reforestation and conservation of forests will remain with the Forest Department, while exploitation and economic development will be with the corporation.

එල්. සී. ද සිල්වා මයා.

(ශ්‍රී ජී. ඒ. ඩී. සිල්වා)

(Mr. L. C. de Silva)

My question is, what about the removal of the timber?

ශ්‍රී ඩී. පී. ද සිල්වා

(කෙළරව ජී. ජී. ඩී. සිල්වා)

(The Hon. C. P. de Silva)

On permits.

එල්. සී. ද සිල්වා මයා.

(ශ්‍රී ජී. ඒ. ඩී. සිල්වා)

(Mr. L. C. de Silva)

The corporation will not give the permits. The permits will be issued by the department. So, really you will have to detail departmental officers at every exploitation point.

ශ්‍රී ඩී. පී. ද සිල්වා

(කෙළරව ජී. ජී. ඩී. සිල්වා)

(The Hon. C. P. de Silva)

They are necessary in order to protect the forests and the reserves.

உலர். சி. டி. சில்வா உரை.

(திரு. எல். சி. டி. சில்வா)

(Mr. L. C. de Silva)

To mark out the trees and so on?

உலர். சி. டி. சில்வா

(கௌரவ சி. பி. டி. சில்வா)

(The Hon. C. P. de Silva)

Even in the corporation.

சபாபதி

(அக்கிராசனர்)

(The Chairman)

Order, please! The hon. Member's time is up.

டி. டி. சி. சில்வா உரை.

(திரு. டி. சி. சில்வா)

(Mr. de Zoysa Siriwardena)

Can you not allow the Member to speak for just another ten minutes?

சபாபதி

(அக்கிராசனர்)

(The Chairman)

I am sorry, I put it to the House to give an extra half an hour for the discussion of these Votes, and there was no agreement. Now I cannot do it.

டி. டி. சி. சில்வா உரை.

(திரு. டி. சி. சில்வா)

(Mr. de Zoysa Siriwardena)

If the Hon. Minister agrees to give of his time,—

சபாபதி

(அக்கிராசனர்)

(The Chairman)

The other Members are not here. The Sitting is suspended till 2 o'clock.

உடனடியாக 2 மணிவரை நிறுத்தப்பட்டு, மீண்டும் ஆரம்பமாயிற்று.

அதன்படி அமர்வு பி. ப. 2 மணிவரை இடைநிறுத்தப்பட்டு, மீண்டும் ஆரம்பமாயிற்று.

Sitting accordingly suspended till 2 P.M. and then resumed.

உலர். சி. டி. சில்வா உரை.

(திரு. எல். சி. டி. சில்வா)

(Mr. L. C. de Silva)

Mr. Chairman, I was on the question of the timber shortage. If the Hon. Minister now agrees to the proposal of the Plywood Corporation, for them to exploit the Sinharaja and Kaneliya Reserves, that would in effect mean two corporations because the Plywood Corporation will have to market elsewhere the hard woods in those reserves. The Plywood Corporation needs only certain species of timber. So if you allow those two reserves to them, what happens to the other timber in those same reserves? In effect, it will be a duplication of work. There will be really two timber corporations.

உலர். சி. டி. சில்வா

(கௌரவ சி. பி. டி. சில்வா)

(The Hon. C. P. de Silva)

The Timber Corporation is there.

உலர். சி. டி. சில்வா உரை.

(திரு. எல். சி. டி. சில்வா)

(Mr. L. C. de Silva)

Yes, the Timber Corporation is there, but if you hand over Sinharaja and Kaneliya to the Plywood Corporation to be exploited along with the Rumanian team, what happens?

உலர். சி. டி. சில்வா

(கௌரவ சி. பி. டி. சில்வா)

(The Hon. C. P. de Silva)

I have not handed over Sinharaja at all.

உலர். சி. டி. சில்வா உரை.

(திரு. எல். சி. டி. சில்வா)

(Mr. L. C. de Silva)

Whatever you hand over, because the Plywood Corporation will have to market elsewhere the hard wood timber in those reserves.

That is why I said earlier that there should be some better co-ordination between these two corporations or between the two Ministries.

Really what I would suggest is that the whole thing be examined from the point of view of consumer demand, the need for timber for the various industries and exploitation undertaken on that basis.

Then, coming to the question of reforestation, at the moment the policy of the department is to reforest teak, mahogany and eucalyptus. They are concentrating mainly on those. But really I think the action should be on soft woods because with the highly developed plywood and chipboard industry in this country, the need for hard wood may not be as high as it is now.

ශ්‍රී ඩී. පී. ද සිල්වා

(කෙළරව ජී. ජී. ඩී. සිල්වා)

(The Hon. C. P. de Silva)

I agree with you. I have given the same order. I find they are slow in carrying it out, but I shall force them to do it.

එල්. සී. ද සිල්වා මයා.

(ශ්‍රී ජී. ඒ. ඩී. සිල්වා)

(Mr. L. C. de Silva)

That is the point. The action should be on soft timbers, fast growing timbers, and with the developed plywood and chipboard industry, the demand for hard wood may not be as high as it is now.

ශ්‍රී ඩී. පී. ද සිල්වා

(කෙළරව ජී. ජී. ඩී. සිල්වා)

(The Hon. C. P. de Silva)

What do you think of Albizzia ?

එල්. සී. ද සිල්වා මයා.

(ශ්‍රී ජී. ඒ. ඩී. සිල්වා)

(Mr. L. C. de Silva)

Why not? Certainly.

ශ්‍රී ඩී. පී. ද සිල්වා

(කෙළරව ජී. ජී. ඩී. සිල්වා)

(The Hon. C. P. de Silva)

I shall ask them to do it.

එල්. සී. ද සිල්වා මයා.

(ශ්‍රී ජී. ඒ. ඩී. සිල්වා)

(Mr. L. C. de Silva)

Yes, something that grows very fast. That is what we need. Otherwise, we will come to a stage when we will have no timber at all and we will have to import all our timber.

ශ්‍රී ඩී. පී. ද සිල්වා

(කෙළරව ජී. ජී. ඩී. සිල්වා)

(The Hon. C. P. de Silva)

I fully agree with you. I shall get them to do it.

එල්. සී. ද සිල්වා මයා.

(ශ්‍රී ජී. ඒ. ඩී. සිල්වා)

(Mr. L. C. de Silva)

Thank you.

Then the other question I should like draw the Minister's attention to is the regularization of encroachments. Although it had been the declared policy of the Government to regularize encroachments by landless peasants, I find that there has been some discrimination in certain areas. I brought this to the Minister's notice even last year on two or three occasions.

In the case of the Polonnawa Reserve, I admit it was a plantation of mahogany at one time but the department felled the mahogany of the required girth class. Other people illicitly felled whatever was left, and there is not even a mahogany pole in Polonnawa now. Polonnawa, as the Hon. Minister knows, is an extent of about 200 acres in a fast developing area, and there is a very big demand for land. One hundred and eighty families have settled down in Polonnawa, and the Forest Department has time and again tried to eject these people, I suppose, on the orders of the Hon. Minister. While I agree with the Hon. Minister that it was a crime for the mahogany plantation to have been cut down, there is no point in lamenting over it now. The people who have settled down there are landless peasants who had nothing to do with the destruction of that plantation, and

[එල්. සී. ද සිල්වා මය.]

I would request the Hon. Minister to be kind enough to regularize those encroachments.

ශ්‍රී සී. පී. ද සිල්වා

(කෙළරව ජී. පී. ඩී. සිල්වා)

(The Hon. C. P. de Silva)

They are not the people who cut the jungle?

එල්. සී. ද සිල්වා මය.

(ශ්‍රී උ. ආල්. ජී. ඩී. සිල්වා)

(Mr. L. C. de Silva)

They had nothing to do with it. After others cut the jungle, these people marched in there, put up shanties and started growing food crops. They have been there for almost 16 months, and I would request the Hon. Minister to go into this matter and instruct the G. A. to regularize the encroachments of those people who deserve to be there. If there is anybody undeserving of allotments under the normal rules of the department, they could certainly be ejected.

One last matter about rural electrification. I am one of those Members who have always taken up the position that rural electrification, once done, should be handed over to the local authority. I believe, the hon. Parliamentary Secretary to the Minister of Local Government will agree with me, because, revenue from electricity is one of their biggest sources of income.

ශ්‍රී සී. පී. ද සිල්වා

(කෙළරව ජී. පී. ඩී. සිල්වා)

(The Hon. C. P. de Silva)

That is not the policy which we are advised to follow. They say that in the interests of electrification as an industry, it is an unwise step to hand over the schemes to the local authorities.

එල්. සී. ද සිල්වා මය.

(ශ්‍රී උ. ආල්. ජී. ඩී. සිල්වා)

(Mr. L. C. de Silva)

I suppose that is the advice you get from the World Bank and various other people who do not advise in the

best interests of this country. Rural electrification schemes have been undertaken in various parts of the country. As the Hon. Minister knows, in my own constituency, the rural electrification scheme covers both the Induruwa V. C. and the Kosgoda V. C. areas. From Induruwa up to the limits of the Balapitiya Town Council we have electricity, but we do not have street lamps on the main road.— [Interruption.] Will the Hon. Minister undertake to do that without any charge being recovered from the local authority?

ශ්‍රී සී. පී. ද සිල්වා

(කෙළරව ජී. පී. ඩී. සිල්වා)

(The Hon. C. P. de Silva)

In fact, I have directed the Electrical Department to work out the tariffs, and they will provide street lights in areas where there is electricity without charging the expenditure to the local authority.

එල්. සී. ද සිල්වා මය.

(ශ්‍රී උ. ආල්. ජී. ඩී. සිල්වා)

(Mr. L. C. de Silva)

No local authority is prepared to bear the expenditure of lighting their streets when they have no revenue from electricity. Therefore, if the Electrical Department is going to take the revenue from rural electrification, it should be the responsibility of the department to provide street lamps out of the revenue they get.

ශ්‍රී සී. පී. ද සිල්වා

(කෙළරව ජී. පී. ඩී. සිල්වා)

(The Hon. C. P. de Silva)

I agree.

එල්. සී. ද සිල්වා මය.

(ශ්‍රී උ. ආල්. ජී. ඩී. සිල්වා)

(Mr. L. C. de Silva)

I trust the Hon. Minister will take steps to implement it, particularly on the main highways. For instance, going down from Colombo to Galle we come to a stretch of about 15 miles which is unlit.

ශ්‍රී ඩී. පී. ද සිල්වා
(කෙළරව ජී. පී. ඩී. සිල්වා)
(The Hon. C. P. de Silva)

We are going to light up from Ambalangoda to Galle.

එල්. සී. ද සිල්වා මයා.
(තිල. ආල්. ජී. ඩී. සිල්වා)
(Mr. L. C. de Silva)

If you are not handing over the schemes to the local authorities you have to do that.

I want to refer to just one other matter about rural electrification. The Hon. Minister will remember that the department took over the electricity scheme that was approved for the Karandeniya Village Council. The Local Loans and Development Fund was prepared to give them the money, the plants were ready, and the scheme had been approved. The Minister rushed in and directed the Electrical Department to write to the Local Loans and Development Fund stating that the loan was not necessary because the scheme was being taken under rural electrification. Then, when the Bentara Elpitiya by-election came in October, 1966, the Hon. Minister went there with Hon. Prime Minister and inaugurated the scheme.—[*Interruption*]. You inaugurated that scheme and lit some lamps there. Well, those lamps are still being lit, but so far the Karandawela Village Council area has not got electricity. Two years have elapsed since the inauguration of that scheme. If the Karandawela Village Council was asked to continue with the scheme with their own funds and with the loan they were promised by the L. L. D. F., by now the people in the Karandawela area would have got electricity. But just because you wanted to score a political point you rushed in and took this over.—[*Interruption*]. The Hon. Minister and I happen to be from the same area. So both of us know the geography of this place well enough. The bazaar you lit up is owned and occupied by people in Bentara-Elpitiya. That is why it was done. Whatever it is, with

all your electricity schemes and so on you did not succeed in the Bentara-Elpitiya by-election. The S.L.F.P. got that seat. Two years have elapsed since the inauguration of this scheme. I would, therefore, request the Hon. Minister to expedite the work of this scheme or else hand it over to the Karandeniya Village Council, which has already money approved for this purpose, so that they can proceed with this scheme.

I must lodge my strong protest with the Hon. Minister in regard to his attitude towards the opening of rural electricity schemes. I am aware that the Hon. Minister has directed the department to have functions in areas represented by Government M. P.s whenever rural electricity schemes are inaugurated.

ශ්‍රී ඩී. පී. ද සිල්වා
(කෙළරව ජී. පී. ඩී. සිල්වා)
(The Hon. C. P. de Silva)

No. I have directed the department to have functions all over.

එල්. සී. ද සිල්වා මයා.
(තිල. ආල්. ජී. ඩී. සිල්වා)
(Mr. L. C. de Silva)

Not all over. No functions are held in our constituencies.—[*Interruption*]. Well, I must be told to organize. I am glad to organize a function and receive the Hon. Minister.

ශ්‍රී ඩී. පී. ද සිල්වා
(කෙළරව ජී. පී. ඩී. සිල්වා)
(The Hon. C. P. de Silva)

Have you had any function in your area?

එල්. සී. ද සිල්වා මයා.
(තිල. ආල්. ජී. ඩී. සිල්වා)
(Mr. L. C. de Silva)

No. The schemes were inaugurated, but no functions were held. You have directed the department to have functions only in areas represented by Government M. P.s. I lodge my strong protest against that type of

[එල්. සී. ද සිල්වා මයා.]
discriminatory attitude. If you want to have functions give directions to have functions all over.

ශ්‍රී ඩී. පී. ද සිල්වා
(කෙනරා ජී. ජී. පී. සිල්වා)
(The Hon. C. P. de Silva)
We are having functions all over.

එල්. සී. ද සිල්වා මයා.
(කීරු. ආච. ජී. පී. සිල්වා)
(Mr. L. C. de Silva)
Well, if that is so let not my constituency be ignored. I hope the Hon. Minister will attend to all the matters that I have raised.

එස්. බී. ලේනවා මයා. (කකිරාව)
(කීරු. ආච. පී. ලේනවා—කෙකිරාව)
(Mr. S. B. Lenawa—Kekirawa)
ගරු සභාපතිතුමනි, මේ වැය ශීර්ෂය යටතේ මට කලා කරන්නට අවස්ථාවක් ලැබීම ගැන මා විශේෂයෙන්ම සන්තෝෂ වෙතම. වෛ. ජලය අඩුකම නිසා උතුරු මධ්‍යම පළාතේ අපට අපේ කුඹුරු හරියා කර වැඩ කර ගන්නට පුළුවන්කමක් නැහැ. අපි පාර්ලිමේන්තුවට පත් වූ දවස් වල පටන්ම මහවැලි ගඟ එයාට හරවා ගන්නට ප්‍රයත්න දැරුව. ලබන වර්ෂයේදී මහවැලි ගඟ හැරවීමේ වැඩ කටයුතු සඳහා මුදල් වෙන් කරගෙන තිබීම ගැන ගරු අගමැති තුමාට ගරු ඉඩම්, වාරිමාලී හා විදුලි බල ඇමතිතුමාට මා ස්තූතිවන්ත වෙතම. අපි කොහොම වැඩ කළත් යල මහ දෙකේම අපට වැඩ කර ගන්ට පුළුවන් වෙන්නෙ කුඹුරු අක්කර 2,50,000 ක් පමණයි. එහෙත් මහවැලි ගඟ හැරවීමෙන් පසු මේ කුඹුරු අක්කර 2,50,000 ඇතුළු අක්කර ලක්ෂ 6 1/2 ක් අපට අස්වද්දා ගන්නට පුළුවනි. මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වීමෙන් පසු අපට පුළුවන් ඉතා ආඩම්බරයෙන් ලංකාවට වුවමනා සහල් වලින් විශාල ප්‍රමාණයක් සපයා දෙන්න. ඒ නිසා උතුරු-මධ්‍යම පළාත්වාසීන් වෙනුවෙන්, තවත් පළල් වශයෙන් කියනව නම් රජරට වාසීන් වෙනුවෙන්, අපි මේ පියවර ගැනීම ගැන ජාතික රජයට ස්තූතිවන්ත වෙතම.

අ. ආ. 2.15
වැඩ බැඳීම සම්බන්ධයෙන් ගරු ඇමති තුමාට සෑම අතින්ම වගේ නොයෙකුත් ආධාපලි එල්ල වුණා. මීට ප්‍රථමයෙන් වැඩ ගැන කලා කළ මන්ත්‍රීතුමන්ලා කලා කළ භාෂාවෙන් මා ඒ ගැන කලා කරන්නට කැමති නැහැ. වැඩ බැඳීම හැම දෙනාටම කරන්නට පුළුවන් දෙයක් නොවෙයි. මේක ඉතා වදගත් ශාස්ත්‍රයක්. කුඩා වැඩ හා ලොකු වැඩ බැඳීම ශාස්ත්‍රානුකූලව කළ යුතුයි. සිංහල රජ කාලයෙන් පසු උඩ වලවේ වැව තැනීම ලංකාවට ඉතා ප්‍රයෝජනවත් කටයුත්තක් නිසා අපි ඒ ගැන සන්තෝෂ වෙතම. එහි වැඩ කටයුතු කළේ ආර්. කහවිට මහත්මයාගේ සභාපතිත්වයෙනුයි එතුමා ඇතුළු එහි වැඩ කළ සෑම තරුතිරමකම සේවකයින්ට ලංකාවාසීන්ගේ කෘතඥතාව හිමි විය යුතුයි. මේ වැඩ යටතේ අක්කර 28,000 ක වි ගොවිතැනත්, අක්කර 20,000 ක උක් වගාවත්, අක්කර 32,000 ක කපු ආදී වෙනත් ගොඩ වගාවන්ට යොදවන්න පුළුවන්කම තිබෙනව. මේ අනුව බලන විට සහල් නිපදවීමෙන්, රෙදි විවීම සඳහා යොදා ගන්න කපු වලින්, අතිකුත් ගොඩ බෝගවලින් ලංකාවට විශාල ප්‍රයෝජනයක් අත්වන නිසා උඩවලවේ ව්‍යාපාරය සම්පූර්ණ කර දීම ගැන ජාතික රජයේ ගරු ඉඩම් ඇමති තුමාට ගංගා නිමිත භූමි සංවර්ධන මණ්ඩලය මගින් ඒ කටයුත්ත භාරව ක්‍රියා කළ කහවිට මහත්මයා ඇතුළු එහි සේවක පිරිසටත් අපේ කෘතඥතාව හිමි වෙතම.

රීලභට මා කියන්නට යන්නෙ ශ්‍රී ලංකා සිති සංයුක්ත මණ්ඩලය ගැනයි. මෙම සංයුක්ත මණ්ඩලය 1965 අවුරුද්ද තෙක් කටයුතු කරගෙන ගියේ පාඩුවටයි. කන්නලේ උක් වගාව මා දෙතුන් වරක් දැක තිබෙනව. උක් වගාවට යොදාගෙන තිබෙන ඒ භූමි භාගය නම් හොඳ යයි කියන්නට බැහැ. කෙසේ වෙතත් 1965-66 වර්ෂයේදී මේ සංස්ථාවට රුපියල් ලක්ෂ 67 ක ලාභයක් ලැබුණ. 1966-67 වර්ෂයේදී රුපියල් ලක්ෂ 72 ක ලාභයක් ලැබුණ. ගල්ඔය උක් වගාවෙන් මෙතෙක් පාඩු සිදු වී තිබෙනව. මේ තාක් කල් විශාල වශයෙන් පාඩු සිදු වුණා. 1966 දී ලක්ෂ 99 ක පාඩුවක් සිදු වී තිබෙනව. එහෙත්, 1968 දී ඒ පාඩුව ලක්ෂ

3 දක්වා අඩු කර තිබෙන නිසා, සී. ආර්. කරුණාරත්න මහත්මයාගේ ප්‍රධානත්වයෙන් දැන් මේ ස්ථාන හරියකාර නඩත්තු වන බව පෙනී යනවා. මා හිතන හැටියට, තව වික කලකදී මෙය ලාභ අතට හැරෙනවා ඇති. එම නිසා අප ඇත්ත වශයෙන්ම මේ සංයුක්ත මණ්ඩලයට ස්තුතිවන්ත විය යුතුයි.

පිහිටුවන ලද “ඉරිගේෂන් ස්කීම්” එකට මොනවා වුණදැයි අනුරාධපුරයේ ගරු මන්ත්‍රීතුමා (කේ. බී. රත්නායක මයා.) ප්‍රශ්නයක් ඇසුවා. එවැනි “ස්කීම්” එකක් ඇති කෙළේ සුළු වැඩ හා මධ්‍යම ප්‍රමාණයේ වැඩ බැඳ ගන්නට ක්‍රමයක් නොතිබුණු නිසායි. සාමාන්‍යයෙන් එවැනි වැඩ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව බාර ගන්නේත් නැහැ. රුපියල් 15,000 කට වැඩි ප්‍රමාණයක වැය කළ යුතු වැඩ සම්බන්ධව කටයුතු කළ යුත්තේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවයි. මේ “සබ් ඩිවිෂන්” එකෙන් ඉතා සුළු කාලයකදී අප බලාපොරොත්තු නොවූ තරම්, මධ්‍යම ප්‍රමාණයේ වැඩ රාශියක් බැඳ ගන්නට පුළුවන් වුණා. ඇත්ත වශයෙන්ම මේ වැඩ යටතේ එක අඟලකවත් බිම් ප්‍රමාණයක් මටවත් ඉඩම් ඇමතිතුමාටවත් අග මැතිතුමාටවත් ඇත්තේ නැහැ. අක්කර 200,300,400,500 ආදී වශයෙන් විශාල බිම් ප්‍රමාණයක් කුඹුරු කර ගන්නට මේ වැඩ නිසා අපට පුළුවන් වුණා. අප අදහස් කර සිටින්නේ එම ඉඩම්, වයස 18 ත් 35 ත් අතර, ඉඩකඩම් නැති තරුණයන්ට දීමටයි. බෙල්ලන්කඩවල හෙවත් බෙල්ලන්ගලේ නමැති වැවේ ඉඩම් බෙදා දීමට දැනටමත් නියම වී තිබෙනවා. දිසාපතිතුමා එය දැන් ක්‍රියාත්මක කරගෙන යනවා. මේ “සබ් ඩිවිෂන්” එකේ වැඩ ඉවර වුණායිත් පසු අනෙක් ආසනවලත් එවැනි වැඩ පිළි වෙළක් ගෙනයන්නට පුළුවනි. විරුද්ධ පාර්ශ්වයේ ගරු මන්ත්‍රීවරුන් බොහෝ දෙනකුගේ කථාවලින් අපට පෙනී ගියේ රටේ සිදු වන දේ ගැන එතුමන්ලාට අවබෝධයක් නැති බවයි. වැඩ බැඳීම සම්බන්ධව එතුමන්ලා ඇමතිතුමාට දොස් පරොස් කීව්වා. වැඩ නොබැඳ තිබුණා නම් එතුමන්ලා කාට දොස් කියනවද යන්නයි ඊළඟට මතු වන ප්‍රශ්නය. ඒ ඒ ආසනවල වැඩ කර ගැනීම අපගේ වැඩක් මිස ඇමතිතුමාගේ වැඩක් නොවේය යන්නයි මගේ නම් පිළිගැනීම.

බලහත්කාරයෙන් ඉඩම් අල්ලා ගැනීම අපගේ ප්‍රදේශයේත් විශාල වශයෙන් කෙරෙනවා. මගේ ආසනයේ ආදායම් පාලක නිලධාරී කොට්ඨාශ 3ක් තිබෙනවා. ඒ එක් එක් ආදායම් පාලක නිලධාරියකු විසින් මේ සුළු කාලය තුළදී අඩු ගණනේ ඔප්පු 400කට අධික ගණනක් දී තිබෙන බව එම නිලධාරීන් මා වෙත වාර්තා කර තිබෙනවා. මේ විධියට ඉඩම් දීමේදී ඇමතිතුමාට හුඟක් කරදර සිදු වුණ බව අපට පෙනී යනවා. ඉඩම් මිනින්නට මිනින්නේදෝරුවත් සිටියේ නැති නිසා ඔවුන් පුහුණු කර ගන්නට සිදු වුණා. ඉන් පසු ඒ ඉඩම් සෝදිසි කරන්නට සිදු වුණා. ඒ අමාරුකම් සියල්ලක්ම මගහරවා ගෙන මේ සුළු කාලය තුළදී මෙපමණ ඉඩම් ප්‍රමාණයක් බෙදා දීම ගැන මා ජාතික රජයට කෘතඥ වෙනවා. ගොවි හමුදාවේ වැඩ හොඳ වුවත් ඒ ළමයින්ගෙන් වැඩ ගැනීම හොඳ නැතැයි අනුරාධපුරයේ ගරු මන්ත්‍රීතුමා (කේ. බී. රත්නායක මයා.) ඊයේ ප්‍රකාශ කළා. රක්ෂා නොමැති තරුණයන්ට ගොවි කම් පුහුණුවක් දෙන අතරම යම් යම් ප්‍රයෝජනවත් වැඩ කරවා ගැනීම ගොවි හමුදාව පිහිටුවීමේ පරමාර්ථයයි. හොඳ වැඩ කර ඇතත් ඒ ළමයින්ගෙන් වැඩ ගැනීම හොඳ නැතැයි කියනවානම් ඒ කුමන කථා වක්දැයි මා දන්නේ නැහැ. වැඩ පුහුණු වක් නොදී හොඳ වැඩ කරවා ගන්නේ කොහොමද? අපේ රටේ කාලකණ්ණි වුණේ අපේ රටේ තරුණයන්ට සුදුසු කාලයේදී සුදුසු දේ පුරුදු පුහුණු නොකළ නිසයි. ගොවි හමුදාව පිහිටු වීමෙන් සැහෙන ප්‍රයෝජනයක් සැලසී තිබෙන බව කල්පනා කොට ඒ ඒ ගම්වල තිබෙන සුළු වැඩවල වැඩ සඳහා ඒ ඒ ගමේ සිටින ගැහැණු පිරිමින් යෙදවීමේ වැඩ පිළි වෙළක්ද සකස් කරනවා නම් විශාල ප්‍රයෝජනයක් සැලසෙනවා ඇති. සුළු වැඩවල වැඩ භාර වී තිබෙන්නේ මෙම අමාත්‍යාංශයට නොවන බව නම් ඇත්තයි. නියම කොන්ත්‍රාත්කාරයකු සුළු වැඩවල වැඩ භාර ගන්නේ නැහැ. රුපියල් තුන්දාහේ, හාර දාහේ, පන්දාහේ කොන්ත්‍රාත් වැඩවලට පිට කොන්ත්‍රාත්කාරයකු එන්නේ නැහැ. ගමේ කොන්ත්‍රාත්කාරයකුම ඉදිරිපත් වී ඒ වැඩේ භාර ගන්නට ඕනෑ. එහෙත් ගමේ කොන්ත්‍රාත්කාරයකුට ඒ වැඩේ හරි හැටි කරන්නට අමාරු බව රජ රට ප්‍රදේශයෙන්

[එස්. ඩී. ලේකව මයා.]

පැමිණ සිටින ගරු මන්ත්‍රීවරුන් දන්නවා ඇති. ඒ අය, වැඩ කොන්ත්‍රාත් ගන්නවා. එහෙත් ඒවා කරන්නේ නැහැ. ඒ නිසා ඒ පිළිබඳව අපට නිතරම කරදර ඇති වෙනවා. එසේ හෙයින් ඒ ඒ ගමේ සිටින ගැහැණු පිරිමි දෙපක්ෂයෙන්ම වැඩට සුදුසු අයවලුන් තෝරාගෙන, ඒ අය ලවා සුළු වැඩවල වැඩ කරවා ගැනීමට ක්‍රියා කරනවා නම් ඒ සුළු වැඩ පිළිබඳ ප්‍රශ්න නිරාකරණය කර ගන්නට පුළුවන් වෙනවා. කාල වේලාව නොමැති නිසා මීට වඩා කපා කරන්නට මා අදහස් කරන්නේ නැහැ. මට මෙම සුළු කාලය හෝ දීම ගැන ගරු සභාපති තුමාට මගේ කෘතඥතාව පිරිනමනවා.

සී. පී. ජේ. සෙනෙවිරත්න මයා.

(කිලු. ජී. ජී. ජේ. සෙනෙවිරත්න)
(Mr. C. P. J. Seneviratne)

ගරු සභාපතිතුමනි, ගරු ඇමතිතුමාට සහාය දීමේ වස් මෙම සාකච්ඡාවේදී ඉදිරිපත් වුණු කරුණු ස්වල්පයක් ගැන පමණක් සුළු වේලාවකින් පිළිතුරු දෙන්නට මා බලාපොරොත්තු වෙනවා. ඊයේ මෙම අමාත්‍යාංශය යටතේ මුලින්ම සාකච්ඡා ආරම්භ කළ අනුරාධපුරයේ ගරු මන්ත්‍රී තුමා ගොවි හමුදාව ගැන කරුණු ස්වල්පයක් සදහන් කළා. පක්ෂයක් වශයෙන් උත්තරාප්‍රදේශ ගොවි හමුදාවට විරුද්ධව ගැබැසී, ගොවි හමුදාව කර නිබේන වැඩ පිටික නම් අනර්ඝල. ගොවි හමුදාව කර නිබේන වැඩ අනර්ඝ බව කියමින් සත්‍යය සත්‍ය ලෙස ප්‍රකාශ කිරීම ගැන මා ඒ ගරු මන්ත්‍රීතුමාට ස්තූතිවන්ත වෙනවා. ගොවි හමුදාවේ වැඩ හොඳ නම් ගොවි හමුදාව නරක් වන්නේ ඇයි? ගොවි හමුදාවත් එක්ක නිබේන තරඟ මොකක්ද? මේ තර්කය හරි පිළිවෙලට බැලුවොත්, ගොවි හමුදාව කරන වැඩ හොඳ නම් ගොවි හමුදාවත් හොඳ වන්නට ඕනෑ.

ගොවි හමුදාවට වියදම් කරන මුදල වැඩි බව පෙන්වන්නටද එතුමා විර්ය කළා. තවත්තුව සදහා 350 දෙනකු සිටින කඳවුරකට මාසයකට රුපියල් 36,000ක් වියදම් වන බවත්, කඳවුරු භාගයකට මාසයකට රුපියල් 15,000ක් වියදම් වන බවත් මීට පෙර ප්‍රශ්නයක්ට පිළිතුරු වශයෙන් කියන්නට යෙදුණා. මා පලමුවෙන්ම

කියන්නට කැමතියි, ඔය විධියට අසන ප්‍රශ්නයකට පිළිකරු දෙමින් වියදම ගැන ප්‍රකාශයක් කරන්නේ දළ වශයෙන් බව. දළ වශයෙන් වියදම බැලුවත් 36,000ක් 350ත් බෙදුවාම එක පුද්ගලයකුට වැටෙන්නේ රුපියල් 100යි. අනුරාධපුරයේ මන්ත්‍රී තුමා (රත්නායක මයා.) මිනිත්තු දෙකක් ගත කර ගණන් හදා බැලුවා නම් එය අවබෝධ වෙයි. රුපියල් 100කින් පුළුවන්ද, මාසයක් කම්කරුවකු තවත්තු කරන්නට? ඒ අතින් බැලුවත් රුපියල් සියය මහා වියදමක් නොවෙයි. ඇතැම් ව්‍යාපාර වල මාසයකට කරන වැඩ ප්‍රමාණයත් උත්තරාප්‍රදේශ ගොවි හමුදාවට වඩා වැඩි වන්නේ නැහැ. මම තව පොඩ්ඩකින් ඔප්පු කරන්නම් ගොවි හමුදාව සදහා රජය විසින් වෙන් කරන ලද සෑම ශතයක්ම රජය බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් වියදම් කර ප්‍රතිඵල ලබාගෙන තිබෙන බව.

අ. භා. 2.30

රජය ගොවි හමුදාව ආරම්භ කිරීමට අදහස් කළේ වැදගත් කරුණු දෙකක් මුල් කරගෙන බව තමුත්තාත්සේට මතක ඇති. තමුත්තාත්සේ දන්නවා, අපි කවුරුත් දන්නවා, විරුද්ධ පාශ්චයේ මන්ත්‍රීවරුන්ගෙන් කියවුණේ ඒකයි, වාරිමාගී පිළිබඳ වැඩ කෙරෙන්නේ බොහොම ප්‍රමාදවයි. වාරිමාගී දෙපාර්තමේන්තුවට වර්ෂයක් පාසා වෙන් කරන මුදල්, මීට පෙර එම වර්ෂය තුළදී සතුවු දායක ලෙස වියදම් කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. ඊට වැදගත් හේතු තිබුණා. මුදල් නීති, කොන්ත්‍රාත් කරුවන්ගේ අඩුපාඩු, ටෙන්ඩර් කැඳවීමට වේලාව ගත වීම, වියලි කලාපයේ මාස 5 ක් 6 ක් ඉබෝරය පවතින විට කොන්ත්‍රාත් කරුවන්ගේ කම්කරුවන් වැඩට නොපැමිණීම වැනි නොයෙකුත් කරුණු ඊට හේතු වුණා. ඒ නිසා වැඩ ප්‍රමාද වුණා. ගොවි හමුදාව ඇති කිරීමෙන්, එක අතකින් ඒ අඩුපාඩුව සම්පූර්ණ කිරීමට අප අදහස් කළා. අනික් කාරණාව මේකයි.

ඊයේ වැලිමඩ ගරු මන්ත්‍රීතුමා (පර්සි සමරවීර මයා.) කීවා වගේ කණිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ හෝ ඊට වඩා උසස් විභාග සමත් වී රක්ෂාවක් සපයා ගැනීමේ වරප්‍රසාදයක්

නොලැබූ තරුණයන් පන්තියක් මේ රටේ සිටිනවා. ඒ සමගම 5, 6, 7 සමත් වී රක්ෂාවක් සොයා ගැනීමට නොහැකි ගම්බද තරුණයන් පිරිසකුත් සිටිනවා. එවැනි තරුණයන් ඔවුන්ගේ අනාගතය ගොවි වෘත්තියට හරවා ගැනීමට කැමති නම් ගොවි හමුදාවට බැඳී ඒ මාගීය පාදා ගැනීමට අවස්ථාවක් දීමට අප අදහස් කළා. ඒ කරුණු දෙක උඩයි, අප ගොවි හමුදාව පිහිටෙව්වේ. ගොවි හමුදාවේ තරුණයන් වර්ෂ 2 ක් සේවය කළ පසු 3 වැනි වර්ෂයේ සිට ඒ සෑම තරුණයකුටම කුඹුරකුත්, ඉඩම්කුත් ලබා ගැනීමට හිමි කරුවන් කිරීමට රජය වෙනුවෙන් ගරු අගමැතිතුමා තීරණය කර අවසාන බව මා කියන්නට කැමතියි. ඒ කාර්යය සම්පූර්ණ කිරීමට තවත් වැදගත් පියවරක් අර ගෙන තිබෙනවා. ඒ මාර්ගයේ ගමන් කිරීමට සතුටු ගොවි හමුදා හටයන්ට, කෘෂිකම් දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව නවීන ගොවි කර්මාන්තය ගැන පාඩම් මාලාවක් දිගෙන යනවා. ඒ පාඩම් මාලාව දිගෙන යන අතරම, ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහය ඇතිව ඒ තරුණයන්ට සමාජ සංවර්ධනය ආදී දේ ගැන පාඩම් මාලාවකුත් දිගෙන යනවා. දැනට ප්‍රමාද වී තිබෙන වාරි මාර්ග වැඩ කොටස අවුරුදු දෙක තුනක කාලයක් තුළ මේ තරුණයින් නිම කර අවසාන වූ විට ඒ අයට කෘෂිකර්මය ගැන වැදගත් අධ්‍යාපනයක් දී—සමාජයේ වැදගත් තැනක් ගන්නට පුළුවන් අධ්‍යාපනයක් දී—ඒ අයගේ ජීවිතය සාර්ථක කර ගැනීමට පුළුවන් වන අන්දමට කටයුතු සලස් වනවා. ඒ අභිප්‍රායෙන් යන ගමනේ දී මූලික වශයෙන් රුපියල් 3,60,00,000 ක් වෙන් කර 15,000 ක් තරුණයන් ගොවි හමුදාවට බදවා ගැනීමට අප අදහස් කළත් අපට පුළුවන් වී තිබෙන්නේ 9,000 ක් බදවා ගැනීමට පමණයි. මුදල් රෙගුලාසි නිසාත් ඇතැම් ප්‍රමාද සිදු වී තිබෙනවා. ඒ අතරම විශ්ලී කලාපයේ ගොවි හමුදාව පදිංචි කරවීම සඳහා කඳවුරු බැඳීමත් සිදු වන්නේ ප්‍රමාදවයි. කොන්නාත් කරුවන් හත්, අට දෙනෙකු වැඩ කර මාස දෙක තුනකින් මෙහා කඳවුරක් ඉදි කරන්නට බැහැ. ඒ නිසා බලාපොරොත්තු වූ 15,000 තවම සම්පූර්ණ කර ගන්නට බැරි වී තිබෙනවා. අනුරාධපුරයේ ගරු මන්ත්‍රීතුමා

(රත්නායක මයා.) කීවා වාගේ, මේ ගොවි හමුදාව පටන් ගත්තේ 1967 මාර්තු 30 වැනි දායි. දැන් ගොවි හමුදාවට 17 මාසයක් සම්පූර්ණ වී තිබෙනවා. සාමාන්‍ය ගණන බැලුවොත්, දවසකට සේවකයන් 4,000 ටත් 5,000 ටත් අතර ගණනක් ගොවි හමුදාවේ සේවය සඳහා යොදවා තිබෙනවා. අද ඒ ගණන 9,000 දක්වා ඉහළ නැග තිබෙනවා. ලංකාව පුරා දැන් ගොවි හමුදා කඳවුරු 27 ක් තිබෙනවා. ඒ අනුව බලන විට, ලංකාවේ 27 පොළක ඇති ගොවි හමුදා කඳවුරුවල 9,000 ක් දෙනා වැඩ කරනවා. ඔවුන් දෙයාකාරයක වැඩ කරනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ඇළ, වේලි, වැව් බැඳ කරගෙන ගිය යෝධ වාරිමාර්ග ව්‍යාපාරවල ප්‍රමාද වී තිබෙන ඇළවල් කැපීම් හා කොන්ක්‍රීට් බැම් බැඳීම, එක් කොටසක් කරනවා. අනෙක් කොටස, අළුතින් කුඩා වැව් සම්පූර්ණයෙන්ම තනා රජයට භාර දෙනවා. ඒ දෙයාකාරයට වැඩ කරමින් ලබන මාස කන්නය වන විට අක්කර 16,658 ක් වූ වපසරියක් සඳහා වාරිමාර්ග සම්පූර්ණ කර ගොවි හමුදාව විසින් රජයට භාර දෙනු ලබනවා. මේ අක්කර 16,658 ප්‍රමාණය, මේ මාස කන්නයට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් භාර දීමට බලාපොරොත්තු වූ කොටසට අතිරේක ප්‍රමාණයක්. අප ගොවි හමුදාව පිහිටෙව්වේ, ඒ සඳහායි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අරඹා එහි මූලික කටයුතු කරනු ලැබූ තබ්බේව, රාජාංගන ව්‍යාපාරය, ත්‍රිකුණා මලය, මිනිපේ තුන් වැනි කොටස, මොර වැව වැනි යෝධ වැව්වල ඇළවල් හා සුළු ඇවල් කැපීම, කොන්ක්‍රීට් බැම් බැඳීම ආදිය ගොවි හමුදාව විසින් කරනු ලබනවා. ඒවාගේම ලුණු වැව, සවරංගල වැව, ඇල් හේන වැව වැනි කුඩා ගම්වල තිබෙන වැව්ද ගොවි හමුදාව විසින් තනනු ලබනවා. සවරංගල වැව අක්කර 80 යි. ලුණු වැව අක්කර 400 යි. ඇල්හේන වැව අක්කර 150 යි. ඒවායේ සම්පූර්ණ වැව් බැම්බීම බැඳීම, ඇළවල් කැපීම, පැන්නුම් බැඳීම ගොවි හමුදාව මාර්ගයෙන් සම්පූර්ණ කර ලබන මාස කන්නයේදී රජයට භාර දෙනවා. ඒ විධියට ගොවි හමුදාව මගින් සම්පූර්ණ කළ, අක්කර 16,658 ක වපසරියක් සඳහා වූ වාරිමාර්ග ලබන මාස කන්නය වන විට රජයට භාර දීම ඉලක්ක

[සෙනෙවිරත්න මයා.]

කය කරගෙන තිබෙනවා. එයින් අක්කර 11,096 ක ප්‍රමාණය මේ සැප්තැම්බර් මාසය අවසාන වන විට නිම වෙනවා. ඉතුරු අක්කර 5,562 ලබන දෙසැම්බර් මාසයේදී සම්පූර්ණ කර රජයට භාර දෙනවා. එවිට ලබන දෙසැම්බර් මාසය වන විට අක්කර 16,658 ක් අළුතෙන්ම සම්පූර්ණ කර ගොවි හමුදාව විසින් රජයට භාර දෙනවා. එසේ වාරිමාර්ග පහසුකම් සපයන අක්කර 16,658 ක ප්‍රමාණයේ ගොවීන් පදිංචි කර, අස්වැද්දීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා හැටියට දැනටමත් ඒ ඒ දිසාපති වරුන්ට නියෝග දී ඉවරයි. දැන්, ඒ වැඩ කෙරීගෙන යනවා.

ඊළඟට, ගොවි හමුදාවට ගිය වියදම් බලමු. මූලික වශයෙන් ගොවි හමුදාවේ වියදම් සඳහා රුපියල් 3,60,00,000ක් පාර්ලි මේන්තුවෙන් වෙන් කළා. ඒ මුදල වෙන් කළේ, තරුණයන් 15,000 ක් බඳවා ගැනීමටත්, රථවාහන ගැනීමටත්, කඳවුරු ඉදි කිරීමටත්, අවශ්‍ය නිල ඇඳුම් සැපයීමට හා වෙනත් බඩබාහිරාදිය ගැනීමත් සඳහායි. ඒ අවස්ථාවේ සකස් කළ සැලැස්මෙන් අප බලාපොරොත්තු වුණේ, මුල් අවුරුද් දේදී සියයට 45 ක හෙවත් රුපියල් 1,60,00,000 ක ආදායමක් පමණයි. ලොරි හා වෙනත් රථවාහන සඳහා අවුරුදු 10 ක වියදමින්, තාවකාලික ගොඩනැගිලි සඳහා අවුරුදු දෙක තුනක වියදමින් අත්හැරලයි, ඒ ආදායම බලාපොරොත්තු වුණේ. එදි නෙදා වියදම් යනාදිය වෙන් කර ගණන් බැලූ පසු රුපියල් 360 ලක්ෂයකින් පළමු වන වර්ෂය තුළදී අප බලාපොරොත්තු වුණේ රුපියල් 160 ලක්ෂයක ආදායමක් පමණයි. අපට අද ඉතා සන්තොෂයෙන් කියන්නට පුළුවන්කම ලැබී තිබෙනවා ගොවි හමුදාව සියයට 35 ආදායම් ඉලක්කය සියයට 40ත් පත්තා ගොස් තිබෙන බව. අන්තිම රුපියල දක්වා නොවෙයි, දළ වශයෙන් ගණන් බලා මෙම තත්ත්වය පැහැ දිළි කර දෙන්නට මා කැමතියි. 1968 ජූලි මාසය අවසන් වන විට ගොවි හමුදාව සඳහා වැය වී ඇති සම්පූර්ණ එදිනෙදා වියදම රුපියල් 51,38,506 යි. ඒ ඒ මාසය අවසානයේදී ලැබුණු ආදායම සහ ලැබෙන්නට තිබෙන ආදායම රුපියල් 29,36,370 යි. එයින්ම පෙනෙනවා 18 මාසයක් තුළ එදිනෙදා වියදම් අනුව ගණන් බැලූ විට සියයට 50 කට වැඩි ආදායමක්

ලැබී තිබෙන බව. සියයට 50කට වැඩි ආදායමක් තබන්නට බැරි බව මා කීවේත් සියයට 40 කට වැඩි ආදායමක් ලබාගෙන තිබෙනවායැයි මා කීවේත් එකී මූලික වියදම්වලින් සුළු මුදලක් රථවාහන යනාදිය සඳහාත් වෙන් කළයුතු හෙයිනුයි. ඒකයි පවතින තත්ත්වය.

අනුරාධපුරයේ ගරා මන්ත්‍රීතුමාට (රත්නායක මයා.) එම ගණන් හිලවී කොහෙන් ලැබුණාදැයි කියන්නට මා දන්නේ නැහැ. මෙම වැඩ කටයුතු කර ගෙන යාමේදී අපි ප්‍රගතිය ගැන සොයා බලන්නේ මේ ආකාරයටයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් වාරිමාර්ග ඉංජිනේරුවරයෙක් සහ වාරිමාර්ග කාර්මික සහකාර නිලධාරීන් 10 දෙනෙක් ගොවි හමුදාවට බඳවා දී තිබෙනවා. ඒ උදවිය දිනපතා වැඩ කරන අන්දම මා විස්තර කර දෙන්නට කැමතියි. සෑම උදයකදීම සේවක මහතුවන් 300 කට 350 කට පමණ වැඩ බෙදා දෙන අතර සෑම සවසකම එම උදවිය කරන ලද වැඩ ගැන තක්සේරු වක්ද කරනවා. එසේම සතියකට වරක් මූලස්ථානය කරා ප්‍රගති වාර්තාවක්ද එවනවා. නැවතත් මසකට වරක් ප්‍රගති වාර්තාවක් සපයනවා. එහෙත් හැමදාම ප්‍රගති වාර්තාවේ සියයට 10 ක, 15 ක අඩුවක් තිබෙනවා. මාස තුන හතරක් වැඩ කර ඉවර වුණායින් පසුව තමයි එම වැඩවල වටිනාකම මැන ගතහැකි වන්නේ. පස් වැඩ යනාදිය කරන විට සියයට සියයක්ම වැඩ ප්‍රමාණ මනින්නට ලැබෙන්නේ නැති බව තමුත්තාත්සේලා දන්නවා ඇති. ඔය පිළිවෙලට අනුව බැලූ විටයි, අපට රුපියල් 51,38,506 ක් වැය කරන විට 29,36,370 ක ආදායමක් ලැබී තිබෙන්නේ. අපට මෙම වැඩ කොටස සාර්ථක අන්දමින් කර ගන්නට බොහෝ සෙයින් උදව් වුණේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග කාර්මික සහකාර සහායයි.

ඒ ඒ උප කොට්ඨාශවලට අනුව දෙපාර්තමේන්තුවේ කාර්මික සහකාරවරුන් පත් කරන්නට වෙනවා. යම් කොට්ඨාශයකට කාර්මික සහකාරයන් එක් අයකු හෝ දෙදෙනකු හෝ පත් කළ විට ඒ අයට සිදු වන්නේ යම්කිසි සුළු වැඩක් හෝ දෙකක් සම්බන්ධයෙන් කටයුතු කරන්නටයි. කොන්ත්‍රාත්කරුවන්ගේ ක්‍රමයට අනුව සහ වෙක්රෝල් ක්‍රමයට තමයි වැඩි වශ

යෙන් ඒ අය වැඩ කටයුතු කරන්නේ. එසේ හෙයින් පරීක්ෂාව සඳහා යන්තරව සිදු වන්නේ සතියකට වරක් හෝ දෙකක් පමණයි. එහෙත් ගොවි හමුදාවට වාරිමාර්ග අංශයෙන් එවන ලද කාර්මික සහකාර නිලධාරීන් දිනපතාම වාගේ සේවකයන් 300 කට 350 කට පමණ වැඩ පවරා දී ඒ උදවිය වැඩ කරන ආකාරයද බලාගෙන ඉන්නවා. එපමණක් නොවෙයි, ප්‍රගති වාර්තාද සකස් කරන නවා. මේ අනුව බලන විට ඒ උදවිය වැදගත් වැඩ කොටසක් කරනවා යැයි අපට සන්තොෂ වන්නට පුළුවනි. ඉදිරියේදීත් ඒ අන්දමින් අප කටයුතු කරගෙන යන බව කියන්නට සතුටුයි. මෙම කරුණු වලට අනුව අනුරාධපුරයේ ගරු මන්ත්‍රීතුමාගේ දැනගැනීම සඳහා මා විශේෂයෙන් කියන්නට කැමතියි ගොවි හමුදාව සඳහා වැය කළ මුදලින් යතයක් වත් අපතේ ගොස් තැනි බව. ගොවි හමුදාවෙන් අප බලාපොරොත්තු වූවාටත් වැඩි ආදායමක් ලැබී තිබෙනවා. ඒ ආදායම දැන් මා කියූ පිළිවෙලට රුපියල් වලින් යනවලින් පමණක් අගය කිරීම සුදුසු නැහැ. අක්කර 16,658 ක් අප දෙන්නට බලාපොරොත්තු වන බව මා සඳහන් කළා. ගොවි හමුදාව නොපිහිටුවීම නම් අපට ඔය අක්කර 16,658 ලැබෙන්නේ නවත් අවුරුදු දෙකකට තුනකට පසුවයි. නමුත් දැන් සාමාන්‍ය කාලසීමාවට වඩා ඉක්මණින්, අවුරුදු දෙකකට හෝ තුනකට කලින්, ඒ ඉඩම් අක්කර 16,658 දෙන්නට පුළුවන් වී තිබෙනවා. මේ අක්කර 16,658 යල් කන්නයත් මාස් කන්නයත් වැඩ කරන විට සාමාන්‍යයෙන් මේ රටේ අක්කරයකින් ලබා ගන්නා බුසල් 65, 70 ගණනෙ නොවෙයි අක්කරයකට බුසල් 50 ගණනෙ තක්සේරු කර බැලූවත් අපට වර්ෂයකට රුපියල් 1,74,90,350 ක ආදායමක් ලැබෙනවා. එසේ නම් 18 මාසයක් තිස්සේ ගොවි හමුදාව වෙනුවෙන් අප රුපියල් 51,00,000 ක් වැය කර තිබුණත්, කෙලින්ම නොවුවත් ඒ ගොවි හමුදාව මාර්ගයෙන් කලින් ලැබුණු ඉඩම් ගොවිතැන් කිරීමෙන් ලැබෙන වී වලින් තැන්නම් අස්වැන්නෙන් අපට වර්ෂයකට රුපියල් 1,74,90,350 ක ආදායමක් ලැබෙනවා නේද? ආත්ත ඒ පිළි

වෙලටයි අප මේ වැඩ කටයුතුවල කාර්මික භාවය ගැන කල්පනා කළ යුතුව තිබෙන්නේ.

එපමණක් නොවෙයි. ගොවි හමුදාව මාර්ගයෙන් නවත් නොයෙකුත් වැඩ කරන්නට අප අදහස් කරනවා. මා කලින් සඳහන් කළා වාගේ ගොවි හමුදාව පළමුවන වර්ෂයේ පස් කැපීමේ වැඩවල යෙදී සිටියා. ඊටපසු කොත්කීටි වැඩ, වැව් වල පැන්නුම් ආදිය සම්පූර්ණ කිරීමේ වැඩ වල යෙදී සිටියා. මේ අවස්ථාවේදී ගොවි හමුදාව මගින් තබාගත්වේ කියුබ් 800 ක පමණ විශාල වැඩක් කරගෙන යනවා. ඉදිරියට මේ ගොවි හමුදාව කෘෂිකාර්මික ව්‍යාපාරවලත්, ජනපද ව්‍යාපාරවලත් පාරවල් සෑදීමේ වැඩවලත් ඒවාගේම වෙනත් අවශ්‍ය ගොඩනැගිලි තැනීමේ වැඩවලත් යොදවන්නට අප බලාපොරොත්තු වෙනවා. මෙසේ කටයුතු කරගෙන යාමේදී අපේ වැඩ බලාපොරොත්තු වන දිනට සම්පූර්ණ කර ගන්නට අවස්ථාව ලැබෙනවා. ඒවාගේම අපේ තරුණයින් ටත් හොඳ පුහුණුවක් ලැබෙනවා. ඒ පුහුණුවත් දී අවසානයේදී එනම් තුන්වන අවුරුද්දේදී අප මේ තරුණයින් නවීන ගොවීන් භාවයට ගොවි ජනපදවල පදිංචි කරවනවා. ඒකයි මේ රජයේ ප්‍රතිපත්තිය.

අ. භා. 2.45

ගරු සභාපතිතුමනි, ගොවි හමුදාව පිළිබඳව මීට වඩා විස්තරයක් කිරීම අවශ්‍යය කියා මා කල්පනා කරන්නේ නැහැ. දෙමිපේ ගරු මන්ත්‍රීතුමා (ඒෆ්. ආර්. ඩයස් බණ්ඩාරනායක මයා.) සුළු වාරිමාර්ග පිළිබඳව ඊයේ වැදගත් අදහස් කීපයක් ප්‍රකාශ කළා. අප ඒවා පිළිගන්නවා. ඒ සමගම දොමිපේ ගරු මන්ත්‍රීතුමාගේ දැනගැනීම සඳහා මා වචනයක් කියන්නට සතුටුයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ අවුරුද්දේ වරිමාර්ග පහසුකම් සහිතව දෙන්නට බලාපොරොත්තු වන අක්කර හැට දහසෙන් අක්කර දහසය දහසක්ම ඔය ගොවි හමුදාව මාර්ගයෙන් සුළු වැව් දියුණු කිරීමෙන් සුදුනම් කළ ඒවායි. වර්ෂයක් තුළදී මේ වැඩ අවසාන කරන්නට පුළුවන් වෙනවා. එතකොට දෙවන වර්ෂයේ මුල් භාගයේ පටන් වියදම් කළ මුදලට ආදායම ලැබෙනවා. ගොවි හමුදාව

[සෙනෙවිරත්න මයා.]

මාර්ගයෙන් ඉතා ඉක්මණින් වැඩ කර ගෙන යන එවැනි එක් ව්‍යාපාරයක් ගැන පමණක් මා සඳහන් කරන්නම්. මගේ කොට්ඨාශයේ දැනට කරගෙන යන නාගදීප මහවැව ව්‍යාපාරය ගැන බලන්න. එම ව්‍යාපාරය යටතේ අක්කර 4,000 ක් කුඹුරු බවට පරිවර්තනය කරන්නට අදහස් කරනවා. ඒ සමගම තවත් උස්බිම් අක්කර 800 කට අතිරේක ආහාර වගා කිරීම සඳහා ජල පහසුකම් සැපයීමට අදහස් කරනවා. එපමණක් නොවෙයි. නාගදීප ව්‍යාපාරයට පහළින් පිහිටා තිබෙන මාපාකඩ වැවත් එමගින් දියුණු කර තවත් අක්කර 1,800 කට වාරිමාර්ග පහසුකම් සැලැස්වීමට අදහස් කරනවා. නාගදීප වැව පැරණි වැවක් නොවෙයි. මේ ව්‍යාපාරය පටන් ගත්තේ මහියංගනයේ මහවැලි ගඟට සැතපුම් හතකට පමණ එහායින් තිබෙන හපොලඔය හරහා බැම්මක් බැඳීමෙනි. මේ ව්‍යාපාරයේ වැඩ ගංගා නිමිත භූමි සංවර්ධන මණ්ඩලය මගින් හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර තවම දොළොස් මාසයක්වත් ගතවුණේ නැහැ. තමුත් දැන් ඒ වැවේ වැඩ සම්පූර්ණ බව මා ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. එපමණක් නොවෙයි. දෙපාර්තමේන්තු හතක කිට්ටු සම්බන්ධතාවයක් ඇතිව මේ වැඩ කර ගෙන ගිය නිසා දොළොස් මාසයක් අවසාන වන්නටත් ප්‍රථමයෙන් අපට වාරි මාර්ග පහසුකම් සහිතව ප්‍රථම වරට මේ ව්‍යාපාරය යටතේ පවුල් 1,000 ක් පදිංචි කරවීමටත් පුළුවන් වී තිබෙනවා. ඒ වැඩ කටයුතු දැන් කෙටි ගෙන යනවා. කිසිම කරදරයක් නැතිව ලබන මාස කන්තය සඳහා පළමුවැනි අක්කර 2,000 ට වාරි මාර්ග පහසුකම් ලබා ගැනීමට කටයුතු සලසා දීමට අපි බලාපොරොත්තු වෙනවා. මහ බැම්ම හා මහ ඇල ගංගා නිමිත සංවර්ධන මණ්ඩලය මගින් කරගෙන යන අතර අතුරු ඇලවල් සියල්ලක්ම ගොවි හමුදාව මගින් කරගෙන යනවා. ඒ සඳහා ගොවි හමුදාවේ තරුණයින් 800 ක් පමණ යොදවා සිටිනවා. ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිසාපතිනමාගෙන් සම්බන්ධතාවය ඇතිව කවිවේරි මාර්ගයෙන් ගොඩ ඉඩම් එළිකිරීම සහ පිවිටීමේ වැඩත් ජානපදිකයින් තෝරා එහි පදිංචි කරවීමත් කරගෙන යනවා. මානක දෙපාර්තමේන්තුව උදේ රූ නොබලා ඒ අක්කර

4,000 මැනීමේ කටයුතු කරගෙන යනවා. ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව අර ජානපදිකයින්ට අවශ්‍ය පොදු ගොඩනැගිලි වල වැඩ කටයුතුවල යෙදී සිටිනවා. දැන මත් තාවකාලික ගොඩනැගිලි කීපයක් ඉදි කර ඉවරයි. ඒ අනුව ක්‍රම සම්පාදක දෙපාර්තමේන්තුවත් ඇතුළුව දෙපාර්තමේන්තු 7 ක් කිසිම කරදරයක් නැතිව සතිපතාම ප්‍රගතියක් වාර්තාකරන නිසා මෙවැනි යෝද ව්‍යාපාරයක් පටන්ගෙන පළමුවැනි 12 මාසය ඉවර වන්නටත් පෙර 1 වැනි අක්කර 2,000 හෝ ජානපදිකයින් 1,000 ක් පදිංචි කිරීමට පුළුවන්වීම ගැන අපට සන්තෝෂ වන්නට පුළුවන්. එහි ප්‍රතිඵල වශයෙන් අපට කියන්නට පුළුවන් මොකක්ද? නාගදීප ව්‍යාපාරය වැනි ව්‍යාපාර පටන්ගෙන එය කරගෙන ගියා. එහි සම්පූර්ණ වියදම රුපියල් ලක්ෂ 230 යි. එයින් වාරිමාර්ග කටයුතු සඳහා ලක්ෂ 12 යි. 1971 වන විට එයින් රුපියල් ලක්ෂ 120 ක්ම විවලින් ආපසු ගන්නට පුළුවන්. තත්ත්වය එහෙම නම් ලබන අවුරුද්දේදී මධියංගන ප්‍රදේශයට තවත් ව්‍යාපාරයක් ඉල්ලුවාට වරදක් නැහැ. යම් ව්‍යාපාරයකට වෙන් කළ මුදලින් කොටසක්වත් අවුරුදු දෙක තුනක් ඇතුළත අපි ආපසු දෙනවා නම්. එසේ ආපසු දුන් මුදලින් කොටසක්වත් තවත් ව්‍යාපාරයක් සඳහා දීමේ ඇති වරදක් නැහැ. ගරු මුදල් ඇමතිතුමා මේ අවස්ථාවේ මෙහි නැතත් මා එය කියන්නට ඕනෑ.

ගරු සභාපතිතුමනි, ගංගා නිමිත සංවර්ධන මණ්ඩලයේ කම්කරුවන් ගොස් පසුගිය හාර මාසයේම ඉතා සන කුට අවිවේ දවසකට තුන් හුස්මක් පැය අටෙන් අටට මුළු දවසම යන්ත්‍රවලින් වැඩ කර නවා. අකුරුස්සේ ගරු මන්ත්‍රීතුමා (වෛද්‍යාචාර්ය එස්. ඒ. වික්‍රමසිංහ) ඊයේ කීවා අපේ වැඩ අපටම කර ගන්නට පුළුවන්, පිටින් කාර්මිකයින් හා විශේෂඥයින් ගෙන්වීම අවශ්‍ය නැත කියා. බය වන්නට එපා අපේ පිළිගැනීමත් එයමයි. එහෙත් අකුරුස්සේ ගරු මන්ත්‍රීතුමා පසුගිය අවුරුදු හත අටක කාලය තිස්සේම මේ ගරු සභාවේදී කළ කටා දෙස බලන විට පෙනී යන්නේ කුමක්ද? එතුමා හැමදාම කිවේ අධිරාජ්‍යවාදී රටවලින් අපට ආධාරත් එපා විශේෂඥයින් එපා කියලයි. රුසියාව මෙන්ම ජපානයේදී රටවල් අපට ආධාර

දෙන්නට ලැහැස්තියෙන් සිටිනවා. ඒවා ලබා නොගන්නේ ඇයි කියලයි එතුමා ඇහුවේ. ඊයේ එතුමා කළ කටාවේදී එය විකක් වෙනස් කර අපට පරණ අධිරාජ්‍යයන් ඕනෑ නැහැ, අපට අපේ රටේ අයම වාදයන් ඕනෑ නැහැ, අලුත් අධිරාජ්‍යවාද හොදයි කියා කීවා. එය අහන්නටත් බොහොම සන්තෝෂයි. ඒ පොදු සංශෝධන වාදී අදහස කවදා ඇති වුණද කියා දන්නේ නැහැ. ප්‍රමාද වී හෝ ඒ අදහස ඇතිවීම අපේ රටට යහපතක්. හෙට අනිද්දා අපත් සමග යන්නට එතුමා ලැහැස්ති වෙනවාද කියා මා දන්නේ නැහැ. එසේ වුණොත් තවත් හොදයි. ප්‍රමාදවී හෝ ඒ ප්‍රතිසංශෝධනවාදී අදහස ඇති වීම අපට ලොකු සන්තෝෂයක්.

ගරු සභාපතිතුමනි, අපි අදහස් කරන්නේ අපේ කම්කරුවන් බොහොම හොදයි කියලයි. ඒ කම්කරුවන් කියන නිලධාරීන් ගැන අපේ ලොකු විශ්වාසයක් තිබෙනවා. ඒ නිසා අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු ලේකම්වරයා හැටියට මේ අවස්ථාවේදී ගොවි හමුදාවේ කොමසාරිස්තුමා ඇතුළු නිලධාරීන්ටත් සේවකයින් 9,000 ටත් මා ස්තූති කරනවා. විශ්ලී කලාපය ගැන දන්නා කලාවාව මන්ත්‍රීතුමා (ආර්. බී. රත්නමලල මයා.) වැනි අය දන්නවා ඇති බැස්ස නොමැති මේ හය මාසයේ කොන්ත්‍රාත්කරුවන් නම් කුවදුවත් ඔය ව්‍යාපාරවල කටයුතු නොකරන බව. අවශ්‍ය වැඩවල වැඩ කටයුතු පවා ප්‍රමාද වුණේ ඒ නිසයි. එහෙත් අද පාලනයක් තිබෙන විනයක් තිබෙන යම්කිසි සමාජයක් මගින් වැඩ කරන නිසා වැස්ස නැති හය මාසය තුළත් තමුත්තාත්සේලාගේ වැඩවල ප්‍රගතිය සඳහා දිනපතාම වැඩ කටයුතු කෙරෙන බව කියන්නට ඕනෑ. අන්න ඒකයි ගොවි හමුදාවේ මූලික ප්‍රතිපත්තිය. ඒ වැඩ දිගටම කරගෙන යනවා. එයින් මේ රටේ මුදල්වලට පාඩුවක් වේය කියා කිසිම බියක් ඇති කර ගන්නට එපා. ගොවි හමුදාවේ තරුණයන් ඉතා වැදගත් වැඩ කොටසක් ඉටු කරගෙන යනව.

ගරු සභාපතිතුමනි, මේ වැය ශීර්ෂයටතේ ගරු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ අදහස් ගැන මට මීට වඩා යමක් කියන්නට නැහැ. එහෙත් තවත් එක කාරණයක් ගැන පමණක් වචනයක් කියන්නට තිබෙනවා. ඊයේ මුල්කිරිගල ගරු මන්ත්‍රීතුමා (ජෝර්ජ් රාජපක්ෂ මයා.) ඇමතිතුමාට තද

වචන පාවිච්චි කරමින් කපා කිරීම ගැන මේ අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු ලේකම් හැටියට මගේ කනගාටුව ප්‍රකාශ කරනව. මුල්කිරිගල ගරු මන්ත්‍රීතුමා දැන් මේ ස්ථානයේ නැහැ. මුල්කිරිගල ගරු මන්ත්‍රීතුමා කිරි පණුගාය හැදිල නැගිටිටදැයි මා දන්නේ නැහැ. එතුමාට කිරිපණුගාය හැදිල වගේ තරහ ගියේ රාජ්‍ය කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු ලේකම්තුමාගේ ඉල්ලීම පිට මුරුතවෙල ව්‍යාපාරය පටන් ගත්තා යයි කිව්ව නිසා නේද? මොකක්ද උන්තැහේට තරහ වෙන්ට තිබෙන කාරණය? සත්‍යයක් ප්‍රකාශ කරන විට ඊට කන් දෙන්නට එතුමාට අමාරුද? උන්තැහේ පසුගිය ආණ්ඩුවේ පාර්ලිමේන්තු ලේකම් වරයකු හැටියට සිටි කාලයේත් මේ කටයුතු භාරව සිටියේ මේ ඇමතිතුමාමයි. ඇයි ඒ කාලයේ එතුමාට මේ ව්‍යාපාරය ආරම්භ කර ගන්නට බැරි වුණේ? එහෙම බැරි වුණා නම් ඒ උන්තැහේගේ අදක්ෂතාව නිසයි. ඒ ගැන තමන් කනගාටු වෙනවා මිස ඇමතිතුමාට බැන වැදීම ශීලාවාරකමක් නොවෙයි. උන්තැහේ කපා කරන විට මා මේ සභාව තුළ හිටිය. අපට තමවැනි සිද්ධීන් ගැන විකක් පළපුරුදුකම් තිබෙනව. මේ විධියේ සභාවකදී ඔය විධියට උඩ පැනල කැ ගහන උදවිය එහෙම කරන්නො කාරණා දෙකක් නිසයි. එක්කො ඉස්කෝලෙ යන කාලයේදී ලමණින්ගෙන් ඕනෑවට වඩා ගැහුම් කැව කෙනෙක්. එසේ නැත්නම් ගෙදරින් එන කොට තෝන මහත්මයාගෙන් ගුටි කා ආව කෙනෙක්. එතුමාට එයින් කෝක වුණදැයි මා දන්නේ නැහැ.

වී. බී. ඉලංගරත්න මයා. (කොලොන්නාව)

(ති.රු. ඩී. ඩී. இலங்கரத்ன—கொலொன்(னாவ)
(Mr. T. B. Ilangaratne—Kolonnawa)
කොහොමද දන්නේ? අත්දැකීමෙන්ද?

සෙනෙවිරත්න මයා.
(ති.රු. செனெவிரத்ன)
(Mr. Seneviratne)

මට ඒ කපාව ඇහෙන විට ලජ්ජ හිතුව. මෙවැනි ශීලාවාර සභාවක එතුමා කපා කළ අන්දම ඉතා වැරදියි. බොහොම කැතයි. ගරු සභාපතිතුමනි, මට මේ අවස්ථාවේදී කපා කරන්නට මේ සුළු වෙලාව ලබා දීම

[සෙනෙට්‍රන් න මය.]

ගැන නමුත් නාන්සේට ස්තුතිවන්ත වෙමින් මගේ කථාව මෙයින් අවසාන කරනව.

රාජා කුලතිලක මයා. (තෙල්දෙණිය)
(திரு. ராஜ குலத்திலக்க—தெல்தெனிய)
(Mr. Raja Kulatilake—Teldeniya)
ගරු සභාපතිතුමනි,—

සභාපති
(அக்கிராசனார்)
(The Chairman)

I do not think I can allow any other Member to speak. There are six more speakers from the Government and four from the Opposition. So, you must pardon me. It is impossible for me to allow any others to speak.

තුඩාවේ මයා.
(திரு. துடாவ)
(Mr. Tudawe)

ගරු සභාපතිතුමනි, විරුද්ධ පාර්ශ්වයේ සංවිධායකතුමා විසින් මගේ නම දී තිබුණේ 4 වෙනි අංකයටයි. මම පැය 8 ක් තිස්සේ මෙතැන රැඳී සිටි නමුත් නමුත් නාන්සේ මට කථා කරන්ට අවස්ථාවක් දුන්නේ නැහැ. මම ඊයේ සභාවේ ගණපූරණය තැනි බව පෙන්වා දුන් නිසා ඊට දඬුවමක් වශයෙන් තමයි, නමුත් නාන්සේ එක එක්කෙනා සොයාගෙන කථා කරන්ට ඉඩ දුන්නේ. ඒ ගැන මගේ කණගාටුව ප්‍රකාශ කරනව. යම් අවස්ථාවක සථාවර නියෝගවලට පටහැනීම මේ සභාව පවත්වගෙන යනව නම් ඒ සෑම අවස්ථාවක දීම ඒ බව පෙන්වා දීමට මා හැමවිටම නිර්භයව ඉදිරිපත් වන බව නමුත් නාන්සේට කියන්නට කැමතියි. නමුත් නාන්සේ නියෝග කඩන විට එය පෙන්වා දීමට දඬුවම් කිරීමක් වශයෙන් තමයි, මට කථා කරන්ට ඉඩ හුදුදුන්නේ. ඒ ගැන මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරනව.

සභාපති
(அக்கிராசனார்)
(The Chairman)

එහෙම නොවෙයි. තෙල්දෙණියේ ගරු මන්ත්‍රීතුමාට පසුව මම නමුත් නාන්සේටයි අවස්ථාව දෙන්නට බලාපොරොත්තුවෙන්

හිටියේ. එහෙත් වෙලාවක් නැහැ. කරුණා කර බලන්න, දැන් වෙලාව 2.55 ඩී. 3.30 ට මේ වැය ශීඝ්‍ර අවසාන කරන්නට ඕනැ.

තුඩාවේ මයා.
(திரு. துடாவ)
(Mr. Tudawe)

මම නමුත් නාන්සේගෙන් අහන්නේ, විරුද්ධ පාර්ශ්වයේ අපේ සංවිධායකතුමා නමුත් නාන්සේට සපයන ලේඛනය අනුව ක්‍රියා නොකර නමුත් නාන්සේට ඕනැ විධියට අවසර දෙන්නේ ඇයි කියයි.

සභාපති
(அக்கிராசனார்)
(The Chairman)

මට ඕනැ විධියට කරන්ට පුළුවනි. එහෙත් විරුද්ධ පාර්ශ්වයේ සංවිධායක මහත්මයා අද මා සමඟ කිව්ව, මේ විවාදයේදී වැඩිපුර කථා නොකළ මන්ත්‍රීවරුන්ට පළමුවෙන් අවස්ථාව දී පසුව අනික් අයට අවස්ථාව දෙන්න කියා.

පී. බී. විජයසුන්දර මයා. (කිරිඇල්ල)
(திரு. பி. பி. விஜயசுந்தர—கிரியல்ல)
(Mr. P. B. Wijesundara—Kiriella)

ගරු සභාපතිතුමනි, ඉතා ගෞරවයෙන් මේ අවස්ථාවේදී නමුත් නාන්සේට මතක් කරන්ට කැමතියි, චාරිත්‍රයක් වශයෙන් සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු ලේකම් වරුන් වාචික ප්‍රශ්න අහන්නේ නැතුවා වගේ, යම්කිසි අමාත්‍යාංශයක් පිළිබඳව සාකච්ඡා වන විටත් ඒ අමාත්‍යාංශය භාර ඇමතිතුමාත්, පාර්ලිමේන්තු ලේකම් තුමාත්, අගමැතිතුමාත් හැරුණු කොට වෙනත් අමාත්‍යාංශවල පාර්ලිමේන්තු ලේකම්වරුන් එවැනි විවාදවලට සහභාගි වන අවස්ථා අඩු බව. මෙවර අය වැය කාරකසභා අවස්ථාවේදී පාර්ලිමේන්තු ලේකම්වරුන් ඒ චාරිත්‍රය කඩමින් අපේ විරුද්ධ පාර්ශ්වයේ කාලය වැඩි වශයෙන් ලබා ගන්න. ඒ නිසා මීට පසුවත් එවැනි අවස්ථාවලට ඉඩ නොතබන ලෙස නමුත් නාන්සේගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනව.

ගරු කුලතිලක මහා.

(ශ්‍රී ඉ. රාජා කුලතිලක)

(Mr. Raja Kulatilake)

ගරු සභාපතිතුමනි, තෙල් දෙණිය අසුන නියෝජනය කරන මන්ත්‍රීවරයා වශයෙන් කලකට පසු ඉඩම්, වාරිමාර්ග හා විදුලි බල අමාත්‍යාංශයේ වැය ශීර්ෂ යටතේ වුවන ස්වල්පයක් ප්‍රකාශ කරන්නට ඉඩ ප්‍රස්තාවක් ලැබීම ගැන මා සතුටු වෙතම. මේ රටේ සංවර්ධනය කෙරෙහි විශේෂයෙන් බල පාන අමාත්‍යාංශයක් හැටියට ඉඩම්, වාරිමාර්ග හා විදුලි බලය පිළිබඳ අමාත්‍යාංශය සදහන් කරන්නට අපට පුළුවනි. තවද, මේ රටේ උපන් මෙන්ම නූපන් ජනතාවටත් බල පාන ඉතා වැදගත් අමාත්‍යාංශයක් තමයි මෙය ඒ වගේම අපේ ජාතික ධනයෙන් ඉතා විශාල මුදල් සම්භාරයක් අවුරුදු පතා වැය කරන අමාත්‍යාංශයක් හැටියටත් මේ අමාත්‍යාංශය හඳුන්වන්නට පුළුවනි. ඇත්ත වශයෙන්ම අප නියෝජනය කරන තෙල් දෙණිය මැතිවරණ කොට්ඨාශය වැනි ප්‍රදේශවල වැඩි වශයෙන් වාසය කරන ජනතාවට ඉඩම් නොමැතිකමත්, ජල පහසු කම් නොමැතිකමත්, වාරිමාර්ග නොමැති කමත්, විදුලිය පහසුකම් නොමැතිකමත් බෙහෙවින් බල පානවා. ඒ නිසා අපේ ප්‍රදේශවල ජනතාව බෙහෙවින් දුක් විඳිනවා.

මා සදහන් කළ අඩුපාඩුකම් සපුරාලීම සදහා අප විසින් ඉදිරිපත් කරන ලද දුක් ගැනවිලි මෙන්ම යෝජනාද බොහෝයි. ඒ කරුණුවලින් එකක්වත් මේ අවස්ථාව වන තුරුම අපේ ආසනවලට නිසි සේවාවක් ලැබෙන ආකාරයට සලකා බලා කටයුතු කරනු නොලැබ තිබීම අපගේ බලගතු කණගාටුවට හේතු වී තිබෙන බව මේ වැදගත් අවස්ථාවේ සදහන් කරන්නට සිද්ධ වෙලා තිබෙනවා.

වාරිමාර්ග පහසුකම් ඇති කර දීමෙන් මේ රටේ සංවර්ධන වැඩ කටයුතුවලට හොඳ රුකුලක් දෙන්නට පුළුවන් බවත්, සංවර්ධන වැඩ කටයුතු ඉතා උසස් ලෙස කරන්නට පුළුවන් බවත් මා නොකිව්වාට කෘතභක්ත භාවයක් ඇති මේ ගරු ඇමතිතුමා හොඳාකාර දන්නවා. ඒ වගේම ගරු ඇමතිතුමාගේ නිලධාරී මණ්ඩලයත් ඒ ගැන මැනවින් දන්නවා. ඒ නිසා මේවා ගැන දිගින් දිගටම හැම අවුරුද්දකදීම මතු කරමින් කියා පෑවේ නැතුවම

එතුමන්ලා නොදන්නා දේවල් නොවන බව මගේ විශ්වාසයයි. අවුරුදු දහයක් දෙළහක් තරම් වූ දීර්ඝ කාල සීමාවක් තුළ මේ රටේ ඉතා වැදගත් අමාත්‍යාංශය භාරව කටයුතු කර සිටින අපේ ගරු ඇමතිතුමා මෙන්ම නොයෙකුත් ඇමතිවරුන් සමඟ නොයෙකුත් අංශයන් භාරව දීර්ඝ කාලයක් තිස්සේ රජයේ වැඩ කටයුතු කිරීමෙන් ලත් මනා පළපුරුද්දක් ඇති රාජ්‍ය නිලධාරීන්ද අපේ ප්‍රදේශයින්ගේ ප්‍රශ්න ගැන හොඳින් දන්නවා. ඒ නිසා ඒ වගකිවයුතු නිලධාරීන් තමන්ගේ හැම හැකියාවක්ම යොදා මේ කටයුතු සාර්ථක ලෙස විධිමත් ලෙසත් කර දෙනු ඇතැයි අප කවුරුත් බලාපොරොත්තු වෙතම. එහෙත් මෙතෙක් ඒ කටයුතු හරියාකාර සිදු නොවීම ගැන අපි බොහෝ සෙයින් දුක් වෙතම. මේ අමාත්‍යාංශය ගැන අපේ පොදු ජනතාව ශෝකයෙන් මෙන්ම කෝපයෙන්ද සදහන් කරන්නේ තමන් බලාපොරොත්තු වන සේවය තමන් බලාපොරොත්තු වන තරම් හොඳින් ඉටු නොවන නිසයි. ඒ නිසා සත්‍යය නොවලභා කිවයුතුව තිබෙනවා.

අ. භා. 3

සංවර්ධන සැලැස්ම උසස් ප්‍රතිඵල ලැබෙන ආකාරයට ක්‍රියාත්මක නොවන්නට විශේෂ හේතු දෙකක් තිබෙනවා. එයින් එකක් නම් අප ජීවත් වන මේ යුගයට ගැලපෙන නවීනතම සැලැස්මක් මේ අමාත්‍යාංශයට සංවර්ධනය සදහා නොමැතිකමයි. එය වැදගත් දෙයක්. අනෙක මුදල් තාක්ෂණයයි. ඒ වගේම ශ්‍රම තාක්ෂණයයි. තාක්ෂණය කොයි අතින් සිදු වුණත් තරකයි. නැති තාක්ෂණය ඉතාම විනාශකාරී දෙයක් බව කියන්නට ඕනෑ. කරුණු දෙකක් තිසයි මා එසේ කියන්නේ. අපේ රටේ සංවර්ධන කටයුතු පස්සට ගොස් තිබෙන්නේ වැදගත් කරුණු දෙකක් තිසයි. එක්තරා ප්‍රමාණයක විශේෂ ප්‍රයත්නයක් දරා විශේෂ පියවරක් අරගෙන මේ රජය එක්තරා ප්‍රමාණයක සංවර්ධනයක් කිරීම ගැන අප කවුරුත් සන්තෝෂය ප්‍රකාශ කරනවා. එහෙත් ඒ සදහා ගන්නා මහන්සියේ තරමට හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. තමුත්තාත්සේලා ගුවන් විදුලියෙන් ගොවි හඬ ප්‍රකාශයට පත් කරනවා. ගොවියා නගා සිටුවන බව ගුවන් විදුලි

[කුලතිලක මහ.]

යෝ තමුන් නාන්සේලා හඬ නගා කිය නවා. මේ ගරු සභාවේදීත් කියනවා. එහෙත් ඒ කියන තරමට නම් වැඩ කෙරෙන්නේ නැති බව කියන්නට ඕනෑ. කියන තරමට සංවර්ධනයක් කෙරෙන්නේ නැහැ. මහන්සි වෙනවාය කියන තරමට ප්‍රතිඵල ලැබීත් නැහැ. ඒ බව කරුණු සහිතව ඔප්පු කරන්නට පුළුවනි. වැඩි මනත් කාලය නැති නිසා මට ඒ කාරණය දීර්ඝ ලෙස විස්තර කරන්නට හැකියාවක් නැහැ. ඒ නිසා කෙටියෙන් කරුණු කීපයක් පමණක් ඉදිරිපත් කරන්නටයි මා කල්පනා කරන්නේ.

සංවර්ධන සැලැස්ම වහාම විධිමත් අත් දමට සකස් කරන්නට ඕනෑ. එය පැරණි වැඩවසම් යුගයේ සැලැස්මකට වඩා විශේෂ නවීනතම මුහුණුවරක් ඇතිව සකස් කරනු ලැබිය යුතුයි. ඒ සම්බන්ධයෙන් උනන්දු වන ලෙස ඕනෑකමින් මා ඉල්ලා සිටිනවා. වාරිමාර්ග ක්‍රමය ගැන විශේෂ සැලකිල්ලක් දැක්වීම අප ජීවත් වන මේ යුගයේ හැටියට, අපේ වටාපිටාවේ හැටියට, අපේ ජීවන ක්‍රමයේ හැටියට ඉතා අවශ්‍යයි. ආරෝහණ වාරිමාර්ග ක්‍රමය— Left Irrigation ගැන වැඩි උනන්දුවක්, දැඩි උනන්දුවක් දැක්වීමට කාලය දැන් පැමිණ තිබෙනවා. ගමක් ගමක් පාසා මේ ක්‍රමය ඇති කරන්නට ඕනෑ. මීට වඩා වේග වත්ව ඒ අංශයේ වැඩ කටයුතු කෙරෙන්නට ඕනෑ.

තමුන් නාන්සේගේ අමාත්‍යාංශය සාමාන්‍යයෙන් හඳුන් වනු ලබන්නේ විදුලි බල අමාත්‍යාංශය යන නාමයෙනුයි. ඒ නිසා තමුන් නාන්සේගේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු කෙරෙන්නට ඕනෑ විදුලි බලයෙන් වාගේ තමයි. නැති බැරිකම්, අඩුලුහුඬුකම් ගැන නිතර නිතර කථා කරන්නට ඉඩ තැබිය යුතු නැහැ. අපේ මේ රට වැනි කුඩා රටක්, කදිම රටක්, ලස්සන රටක්, හොඳ පරිසරයක් ඇති, හොඳ වටාපිටාවක් ඇති රටක් හිතන්නට අමාරුයි. මෙහි වාතාවරණය, පසුබිම ගැන කල්පනා කරන්නට ඕනෑ. එවැනි රටක වැඩ කටයුතු මේ තරම් ප්‍රමාද වීම ගැන කනගාටු වෙනවා. අපේ ගංගාවලින් අපේ ජනතාවට නියම ප්‍රයෝජනය ලැබෙන ආකාරයට වැඩ කරන්නට ඕනෑ.

විද්‍යාත්මක ක්‍රම ඇති කරන්නට ඕනෑ. ආරෝහණ ජල සම්පාදන ක්‍රමයෙන් හැම ආසනයටම හැම ගමකටම ජලය ලබා ගන්නට වැඩ කරන්නට ඕනෑ. ඒ ගැන කල්පනා කරන ලෙස මනක් කරන්නට කැමතියි. තමුන් නාන්සේලාට හුඟක් මැෂින් ආදිය තිබෙනවා. වැක්ටර් ආදියත් තිබෙනවා. ඒවා ප්‍රයෝජනවත් ලෙස යොදා ගන්නට පුළුවනි. අඩි 25ක් පමණ උසින් තිබෙන ගොවි බිම්වලට ජලය පොම්ප කරන්නට පුළුවනි. ජලය නොමැතිව බෙහෙවින් දුක් විදින ජනතාවට—විශේෂයෙන් තෙල්දෙතිය වැනි ප්‍රදේශවලට—විශාල සේවයක් කරන්නට මේ අමාත්‍යාංශයට පුළුවනි. තෙල්දෙතියේ ජනතාව ගොවිතැනට හොඳයි. ඒ අය ඒවාට හොඳට හුරුපුරුදුයි. ඒ අය තුළ ගොඩ ගොවිතැන මෙන්ම මඩ ගොවිතැන කෙරෙහිත් විශාල ආශාවක් තිබෙනවා. බොහෝ කාලවලදී ඒ අය ඉඩෝරය නිසා යන එන මං නැති තත්ත්වයට වැටෙනවා. ඒ නිසා ඒ අය බෙහෙවින් දුක් විදිනවා; දුකින් පෙළෙනවා. “ලිප්ට් ඉරිගේෂන්” ක්‍රමය ගැන “Some Water Supply Scheme in Kandy with intakes in Mahaweli Ganga” නමැති පොතේ කොටසක් මා දැන් තමුන් නාන්සේ ඉදිරියෙහි තබන්නට අදහස් කරනවා. මහනුවර දිසාපති තුමා විසින් වැඩ පිළිබඳ අධ්‍යක්ෂතුමා වෙත යවන ලද වාර්තාවක කොටසක් එහි දැක්වෙනවා. මා කී අදහස එයින් තමුන් නාන්සේට වඩාත් පැහැදිලිව තේරුම් යනවා ඇති.

“As I am aware the proposed Lift Irrigation Scheme at Aruppola, with electric power, is the first of its kind in Ceylon, and it is very desirable that all efforts be directed in making it a success so that other similar schemes may be devised in due course. In the circumstances I shall be grateful if you will kindly request your Water Works Branch to work in consultation with the Divisional Irrigation Engineer in the Central Province and locate the site for the pumps and design the sump well for the Scheme. Later when funds have been provided, the construction of the sump well can please be undertaken by your Water Works Branch.”

මේ අංශය පිළිබඳ විශේෂඥයන් මෙතරම් දුරට ක්‍රියාකර තිබියදීත් එම වැඩ පිළිවෙළ තවමත් ආරම්භ නොකිරීම ගැන දුක් වෙනවා.

මුඩුබිම් පණත යටතේ ස්වකීය ඉඩම් අහිමි වූ අපේ ප්‍රදේශයේ ගොවි ජනතාව ඉඩම් නැතිකමින් දුක් විදින නිසා තරුණ ගොවි පොළවල් වශයෙන් හෝ සමූහ ගොවි පොළවල් වශයෙන් හෝ ඔවුන්ට ඉඩම් දී රටේ සංවර්ධනයට ඔවුන්ගේ සහ යෝග්‍ය ලබා ගන්නා ලෙස පසුගිය වර්ෂ කීපය මුළුල්ලේම අප ඉල්ලා සිටින නමුත් මෙතෙක් ඒ ඉල්ලීම ඉෂ්ට නොවීම ගැනත් අප දුක් වෙනවා. මේ කාරණය කෙරෙහි ගරු ඇමතිතුමාගේ විශේෂ අවධානය යොමු කොට, සංවර්ධන ව්‍යාපාරවලට සහ යෝග්‍ය දෙන මේ යුගයේදී රටට ප්‍රයෝජනයක් වන අන්දමටත් අපේ ගොවි ජනතාවට සේවයක් වන අන්දමටමත් කටයුතු කිරීම සඳහා මේ අයට ඉඩම් ලබා දෙන ලෙස මා ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ධනපති කොමිෂනාරිවලටත් පුද්ගලයන්ටත් ඉඩම් දීමට තමුන්තාත්සේ ලාට සැලැස්මක් තිබෙනවා නම් ඉඩම් නැති ගොවි ජනතාවට ඉඩම් දීමේ සැලැස්මක් නැත්තේ මන්දැයි මා දැනගන්නට කැමැතියි. වාරිමාර්ග යෝජනා ක්‍රමවලින්ද අපේ ආසනවලටත් යම් ප්‍රයෝජනයක් ලබා දෙනවා අතැයි මා මේ අවස්ථාවේදී විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා.

විදුලි ඵලියෙන් තම ගෙවල් හා මාර්ග ආලෝක කර ගැනීමට අපගේ ප්‍රදේශවල ජනතාවත් කැමැතියි. එහෙත් තවම අපට ඒ වරප්‍රසාද ලැබී නැහැ. මගේ බලවත් ඇච්චිල්ල නිසා මේ ලගදී මගේ ප්‍රදේශයේ උඩස්පත්තුවට සුළු විදුලිබල ක්‍රමයක් ලැබී තිබෙනවා. තෙල්දෙනියගම, වැවේගම, හෙනගහුවල, කරලියද්ද, අළුත්වෙල, රඹුක්වැල්ල යන ගම්වලටත් විදුලි බලය සපයා දෙන ලෙස මා ගරු ඇමතිතුමාගෙන් මේ අවස්ථාවේදී ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මැදමහනුවර අවට ගම්වලටත් ග්‍රාමීය විදුලිබල යෝජනා ක්‍රමය යටතේ විදුලිබල පහසුකම් ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

වනාරක්ෂක දෙපාර්තමේන්තුව පිළිබඳව මෙහිදී නොයෙක් මත ප්‍රකාශ වුණා. වැගල නමින් කැලයක් අපගේ ප්‍රදේශයේ තිබෙනවා. එය වටිනා ගස්කොළන් වලින් යුත්, ජල සම්පත රකින, ඉතා ප්‍රයෝජනවත් කැලයක්. දඩයම ප්‍රිය කරන පිරිසක් නොබෝදා එහි ගොස් ඔවුන්ගේ

මුව දඩයම සඳහා මුළු කැලයටම ගිනිතබා විනාශ කොට, වටිනා ගස්කොළන්වලටත් ජල සම්පතටත් හානි පමුණුවා තිබෙනවා. මා ඒ පිළිබඳව පළාතේ ඒජන්තතුමාට පැමිණිලි කළ නමුත් වරද කළවුන්ට දඩු වම් කිරීමට ඒජන්තතුමා ප්‍රමුඛ නිලධාරී පිරිසට බැරි වුණා. මේ විධියට වන සම්පත විනාශ වීමට කරුණු යෙදී තිබියදී එය ආරක්ෂා කිරීමට ක්‍රමානුකූල වැඩ පිළිවෙලක් යෙදී නොතිබීම ගැන අපගේ කණගාටුව ප්‍රකාශ කරනවා.

අපේ ප්‍රදේශවල ජනතාව ඉඩම් හිඟ යෙන් පෙළෙනවා. තෙල්දෙනිය කොට්ඨාශයේ ක්‍රීඩා භූමියක් සඳහාත් වෙනත් ගොඩනැගිලි සඳහාත් ඉඩම් ඉල්ලා තිබෙනවා. ගරු ඇමතිතුමා යටතේ තිබෙන ඉඩම් දෙපාර්තමේන්තුව ඒ කාරණා ගැන ඉක්මනින් පැහැදිලි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීම ගැන කනගාටු වන අතරම හැකි තරම් ඉක්මනින් අපේ ඉල්ලීම ඉටු කර දෙන ලෙස මා ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ඉඩම් හිඟය නිසාත්, වාරිමාර්ග පහසුකම් නොමැති නිසාත්, විදුලි බලය නොමැති නිසාත් අපේ ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව බෙහෙවින් දුක් වෙනවා. මේ අංශ තුනම භාරව සිටින්නේ මේ ගරු ඇමතිතුමායි. එබැවින් මේ අංශ තුනට සම්බන්ධ සේවාවන් නොමසුරුව අපේ ගම්වැසියන්ට ලබා දීමට ගරු ඇමතිතුමා පෙරට වඩා දැඩි උත්තර්දුවකින් ක්‍රියා කරනවා අතැයි මා බලාපොරොත්තු වෙනවා; මේ යුගයේදීවත් තම යුතුකම් හරි හැටි ඉෂ්ට කර දීමට එතුමා ක්‍රියා කරතැයි බලාපොරොත්තු වෙනවා. දැන් තමුන්තාත්සේ ලාට පුරෝහිතකම් කරන පිරිස නොවෙයි, තමුන්තාත්සේ ලාට පාලන බලය පවරා දුන්නේ; පොදු ජනතාවයි. ගරු ඇමතිතුමා ඇතුළු නිලධාරී මණ්ඩලය ඒ කාරණය හිතට ගත යුතුයි. ආත්මාර්ථය සඳහා තමුන්තාත්සේ ලා වට කරගෙන සිටින හෙන්වයිගන් තල්ලු කර දමා යුතු කම් ඉටු කිරීමට ඉදිරිපත් වන්නැයි කියමින් මගේ වචන ස්වල්පය අවසන් කර

ගරු සී. පී. ද සිල්වා

(கௌரவ சி. பி. டி சில்வா)

(The Hon. C. P. de Silva)

ගරු සභාපතිතුමනි, ගරු මන්ත්‍රීවරුන් මෙම ඍකවිඡාවේදී ප්‍රයෝජනවත් කරුණු කීපයක් ඉදිරිපත් කළා. මේ අතර තම තමන්ගේ කොට්ඨාශයන් සම්බන්ධයෙන් පසුගිය අවුරුදුවලදී ඉදිරිපත් කළ කාරණා පිළිබඳව ක්‍රියා නොකළ බව ගරු මන්ත්‍රී වරුන් දෙතුන් දෙනකු ප්‍රකාශ කළා. එහෙත් ගරු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන සෑම කාරණයක්ම සටහන් කරගෙන, අදාළ දෙපාර්තමේන්තුවට ඒවා පිළිබඳව සාධාරණ පිළිතුරු සපයන්නට නොහැකි නම්, මට පෞද්ගලික වශයෙන් ඒවා ඉදිරි පත් කරන ලෙස මා නිලධාරීන්ට දන්වා තිබෙනවා. කෙසේ වුණත් පසුගිය අවුරුද්දේ බෙන්තර-ඇල්පියට් වැනි කොට්ඨාශවල යම් යම් දේවල් කරන්නට බැරි වුණා නම් මා ඒ ගැන කතාහැටු වෙනවා.

ගරු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන සියලුම පැමිණිලි සටහන් කර ගැනීමට දැන් සහකාර ලේකම්වරයකුට නියම කර තිබෙනවා. ඒ සහකාර ලේකම්තුමා අදාළ දෙපාර්තමේන්තුවලින් ඒ ඒ කාරණා සම්බන්ධයෙන් රපෝර්තු ලබාගෙන පැමිණිලි ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන්ට ඒවා ගැන දන්වා ලියුම් යවන්නට ඕනෑ. සතුවුදායක පිළිතුරක් යවන්නට නොහැකි කාරණා මට ඉදිරිපත් කරන ලෙස මා දන්වා තිබෙනවා. ඉදිරියට ඇති අවුරුදු දෙක තුළදී තම තමන්ගේ කොට්ඨාශවල කළ යුතු හදිසි වැඩ සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් ඒ සහකාර ලේකම්තුමාට දන්වා එවනවා නම් මා සතුවු වෙනවා. පසුගිය අවුරුදු දහය දොළහේදී යම්කිසි සේවයක් නොකෙරුණා යයි සිතාත්, ඉදිරි අවුරුදු දෙක තුළදී හදිසියෙන් කළ යුතු වැඩ ගැන සහකාර ලේකම්තුමාට දන්වා එවන්න. එසේ දන්වා එවූ විට මුදල් තත්ත්වය අනුව කරන්නට පුළුවන් වැඩ ඇත්නම් ඒවා ගැන ක්‍රියා කරනවා ඇති. බැරි වැඩ කරන්නම නම් ඉදිරිපත් වන්නේ නැහැ.

ගෙයක් සාදා ගැනීමට දෙන රුපියල් 1,000 ප්‍රමාණවත් නැතනයි සමහර ගරු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළා. මා ඒක පිළි ගන්නවා. රුපියල් 1,000 කින් ගෙයක

වැඩ කරන්නට බැහැ. 1962 සිට මෙම මුදල දෙන්නට තීරණය කළා. තවත් සැහෙන කාලයක් යන තුරු ඒ ගණන වැඩි කරන්නට නම් පුළුවන් තත්ත්වයක් නැහැ. ඊ ලඟට, බලපිටියේ මන්ත්‍රීතුමා (එල්. සී. ද සිල්වා මයා.) ප්‍රශ්න කළා, කැල දෙපාර්තමේන්තුවත් දැව සංස්කෘති මණ්ඩලයත් ඒකාබද්ධ කොට පවත්වා ගෙන යන්නේ නැත්තේ මන්ද කියා. ඇත්තවශයෙන්ම මෙය අංශ දෙකක්. කැල දෙපාර්තමේන්තුවට පැවරී ඇති රාජකාරිය නම් කැල ආරක්ෂා කිරීම සහ අලුතෙන් කැල වැවීමයි. දැව සංස්ථාවට පැවරී ඇත්තේ ඊට වඩා වෙනස් කාර්යයක්. එම නිසා මේ අංශ දෙක වෙනම පවත්වා ගෙන යාමට අදහස් කරනවා. දැව කපන්නා වාගේම දැව වවන්න ඕනෑ; කැල ආරක්ෂා කරන්න ඕනෑ. ඒ සදහා ගත හැකි සෑම පියරක්ම ගන්නවා. එම නිසා ආණ්ඩුවේ අදහසක් නැහැ, කැල දෙපාර්තමේන්තුව දැව සංස්ථාව හා සම්බන්ධ කරන්න. කැල කපන තරමට වැවීම අවශ්‍ය බව පිළිගන්නවා නම් ඒ සදහා ක්‍රමවත් වැඩ පිළිවෙළක් අනුගමනය කිරීම අවශ්‍ය බව අමුතුවෙන් සදහන් කරන්න ඕනෑ නැහැ. තේක්ක අක්කරයක් වැව්වාම අවුරුදු 25 ක් 30 ක් ගත විමෙන් පසුව මුකලාන් අක්කර හතලිහකින් පමණ ලබා ගන්නා දැව ප්‍රමාණයක් ලබා ගත හැකි බව මෙම වාර්තාවේ දැක්වෙනවා. ඒ අන්දමට වඩා ගැනීමට හැකි වුණොත් අක්කර හතලිස් ලක්ෂයක පමණ වූ කැලවලින් මෙතෙක් කපා ගෙන ඇති දැව ප්‍රමාණය සම්පූර්ණයෙන්ම නැවතත් වගා කළ හැකියි. මේ අනුව අක්කර හතලිස් ලක්ෂයක කැලවලින් යම් ප්‍රමාණයක් දැව කැපෙනවා නම්, ඒ කැපෙන දැව ප්‍රමාණය අක්කර එක් ලක්ෂයක් වගා කළොත් අවුරුදු විසි පහක් තිහක් ඇතුළතදී ලබා ගත හැකියි.

අ. හා. 3.15

දැනට විශේෂයෙන්ම වගා කර ගෙන යන්නේ තේක්ක, මැහොගනි ආදී වර්ග වලට අයත් ගස්. මට දෙපාර්තමේන්තුවෙන් ලැබී ඇති සංඛ්‍යා ලේඛන අනුව ගිය වර්ෂ අවසාන වන විට තේක්ක අක්කර 47,700 ක් වගා කර තිබෙනවා. යුකැලිප්ටස් අක්කර 15,750 ක ප්‍රමාණයක් වගා කර

නිබන්ධන. ජාතික මූල්‍යමය වර්ගයෙන් අක්කර 13,250ක්, මූල්‍යමය වර්ගයෙන් අක්කර 28,800 ක් සහ අනිකුත් දූව වර්ග වලින් අක්කර 6,500 ක ප්‍රමාණයක් වශයෙන් නිබන්ධන. මේ අන්තර්ගත අක්කර එක් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක කැල වශයෙන් නිබන්ධන. මේවා හරිහැටි ආරක්ෂා කර ගෙන වගා කර ගත හැකි වුණොත් දැන් කැලවලින් කපන දූව ප්‍රමාණයට සරිලන ප්‍රමාණයක් වශයෙන් කළ හැකි වෙනවා. ගරු සභාපතිතුමනි, දැනට වගා කර ගෙන යන අන්තර්ගත අවුරුද්දකට අක්කර විසි දහසක පමණ ප්‍රමාණයක් වශයෙන් කිරීමට අදහස් කරනවා. මෙසේ ක්‍රමානුකූලව වගා කර ගත හැකි වුණොත් අපට දූව ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම නිරාකරණය කර ගත හැකි බව තමුන් තාන්සේ පිළිගන්නවා ඇති.

බලපිටියේ ගරු මන්ත්‍රීතුමා පළ කළ එක් අදහසක් අප පිළිගන්නවා. එනම්, මෘදු ලී වර්ග—සොප්ට්වුඩ්ස්—යනමින් වචන්ත ඕනෑ බවයි. මෘදු ලී වර්ග වැඩිමට දෙපාර්තමේන්තුව මෙපමණ කාලයක් වැඩි උනන්දුවක් දැක්වූයේ නැති බව ඇත්ත. එම නිසා මා විශේෂයෙන්ම දෙපාර්තමේන්තුවට නියෝග කළා ඇල්බිසියා වර්ගයට අයත් ගස් වචන්ත. ඇල්බිසියා ගස ඉතා ඉක්මනින් විශාලව වැඩෙන ගසක්. ඒ ගරු මන්ත්‍රීතුමාට කියන්න කැමතියි, ඒ සඳහා මගේ පෞද්ගලික, විශේෂ සැලකිල්ල යොමු කර ඇති බව.

දොම්පේ ගරු මන්ත්‍රීතුමා (ඒෆ්. ආර්. ඩයස් බණ්ඩාරනායක මයා.) සුළු වැව් ගැනත් සඳහන් කළා. එතුමා කියන කාරණයෙහි සත්‍යයක් නිබන්ධන. අපි ඉතාමත්ම පහත් අඩියකට වැටී සිටින ජාතියක් නම් අවුරුදු 15ක 20ක කාලයක් තුළදී සම්පූර්ණ ප්‍රයෝජන ලබා ගත හැකි අන්තර්ගත විශාල වැව් තැනීමෙන් වැඩක් වෙන්නේ නැහැ. කෙසේ වුණත් රජයෙන් නිකුත් කර ඇති පස් අවුරුදු සැලැස්ම තැබූනි පොතේ, අට වන පිටුවේ සඳහන් මෙම සංඛ්‍යා ලේඛනවලට තමුන් තාන්සේ ගේ අවධානය යොමු කරවන්න කැමතියි. ගරු සභාපතිතුමනි, ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ විවිධ යෝජනා ක්‍රම මගින් අක්කර 31,160 ක ප්‍රමාණයක් වශයෙන් කිරීමට අදහස් කරනවා. විශාල වාරිමාර්ග ක්‍රම

වලින් අක්කර 64,806 ක් වශයෙන් කිරීමට අදහස් කරනවා. මධ්‍යම ප්‍රමාණයේ වාරි මාර්ග ක්‍රමවලින් අක්කර 41,111 ක් වශයෙන් කිරීමට අදහස් කරනවා. ගම්බද ප්‍රදේශවල වෙනත් සුළු වාරිමාර්ග ක්‍රමවලින් අක්කර 50,033 ක් වශයෙන් කිරීමට අදහස් කරන අතර ආරෝහන—ලීෆ්ට් ඉරිගේෂන්—වාරිමාර්ග ක්‍රමවලින් හා වෙනත් ක්‍රම වලින් අක්කර 19,050 ක් වශයෙන් කිරීමට අදහස් කරනවා. මේ අනුව අක්කර 2,12,160 ක් වශයෙන් කිරීමට අදහස් කරනවා.

ගරු සභාපතිතුමනි, ඒ ඒ ප්‍රදේශවල දිසාපතිවරුන්ට නියම කර නිබන්ධන, ආදායම් පාලක නිලධාරීන්, ගම්කාර්ය සභාපතිවරුන්, ග්‍රාම සේවකයින් සහ ප්‍රදේශයේ සංඝයා වහන්සේලා යනාදීන් ගෙන් විමසා, ඒ සියළුදෙනාම කැඳවා සාකච්ඡා කර, ප්‍රදේශයේ ඉක්මනින් සකස් කර දිය යුතු වැව් පිළිබඳව වාර්තා දෙපාර්තමේන්තුවට සපයන ලෙස. සියලු දෙනාගේම අදහස් විමසා එසේ සකස් කළ යුතු, ප්‍රතිසංස්කරණය කළ යුතු වැව් ඇත්නම් අමාත්‍යාංශයට දැන්වුවහොත් අන් සියලු කටයුතු නවත්වා හෝ ඒවා පරීක්ෂා කර බැලීමටත් ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සූදානම්ව සිටිනවා. උඩ වලවේ ප්‍රදේශයේ විශාල වැවක් බැඳෙව්වා. මුල්කිරිගල මන්ත්‍රී තුමා ඒ ගැන කිසිවක් කතා කළේ නැහැ. ඒ ගැන කතා කිරීමට එතුමාට කිසිම වුවමනාවක් තිබුණෙත් නැහැ. ගමක සුළු වැවක් බැඳවීම තරකය කියා මා කියන්නේ නැහැ. ඒ විධියට වැව් බැඳෙව්වොත් ආණ්ඩුව මහජනතාවගේ ගෞරවයට හානි වෙනවා. ගමේ මිනිසුන්ට තාගන්න වත් පුළුවන් වන්නේ ඒ වගේ සුළු වැව් නිබන්ධන නම් තමයි. අපි ඒ අදහස භාර ගන්නවා. සුළු වැව් අවශ්‍ය බව අපි පිළි ගන්නවා. ඒජන්තවරුන්ගේ මාර්ගයෙන් ද, ඒ වගේම, ගම්වල නිබන්ධන ග්‍රාමසංවර්ධන සමිති සමාගම් ආදියේ සහයෝගයත් ලබා ගෙන ශ්‍රමදාන ව්‍යාපාර මගින් ද ආණ්ඩුවේ ආධාරත් ලබා ගෙන තොයෙක් තොයෙක් තැන්වල සුළු වැව් බැඳවීමට කටයුතු කර නිබන්ධන. ඒ නිසා මා කියන්න කැමතියි, මේ ආණ්ඩුව විසින් සුළු වැව් බැඳවීම අත් හැර දමා නැති බව.

[සී. පී. ද සිල්වා මයා.]

ගරු සභාපතිතුමනි, මහ වැව් ව්‍යාපාරය ගැනත් වචන දෙක තුනක් කියන්නට කැමතියි. මා දන්නවා එක් කාලයකදී අනුරාධපුරය ප්‍රදේශයේ විශාල වශයෙන් නියඟයක් ඇති වුණා. සම්පූර්ණයෙන්ම ඒ පළාත් වේලිලා ගොස් තිබුණා. අගෝස්තු මාසය අග හරියේදීත්, සැප්තැම්බර් මාසයේදීත් ඒ තත්වය තමයි පවතින්නේ. මේ කාලයේදී ගිහින් බලන්න, හැම කුඩා වැවක්ම වාගේ වේලී තිබෙන බව දකින්න පුළුවනි. ඒ වැව්වල වතුර බිත්දුවක්වත් නැහැ. වතුර ටිකක් හෝ තිබෙන්නේ මහ වැව්වල පමණයි. අන්න ඒ නිසයි, ඒ කාලයේ දී මේ විශාල වැව් බැඳීමට අදහස් කර තිබෙන්නේ. ගරු සභාපතිතුමනි, අගෝස්තු මාසය වන විට වැව් සම්පූර්ණයෙන්ම වාගේ වේලෙනවා. අගෝස්තු මාසය වන විට කුඹුරු වැපිරීම් කළොත් ඔහුට එයින් ප්‍රතිඵලයක් ගන්න ලැබෙන්නේ නැහැ. අගෝස්තු මාසය වන විට කුඹුරු වැපිරීමක් කරන්න බැහැ. කුඹුරු සම්පූර්ණයෙන්ම වේලී යනවා. වැව් වල වතුර ඇත්තේත් නැහැ. මහ වැව්වල පමණයි ටිකක් හෝ වතුර තිබෙන්නේ. පුරාණ කාලයේදී මහ වැව් බැත්දෙව්වේ අන්න ඒ නිසයි. එහෙම නැතිව ලොකුකම පෙන්වන්න නොවෙයි. මා අනුරාධපුරයේ උප ඒජන්ත වශයෙන් කටයුතු කරද්දී මම දැක්කා, ඒ කාලය වන විට එහි සිටි මිනිසුන්ට උගුර තෙමා ගන්නවත් වතුර බිඳක් නොතිබුණු බව. නමුත් අර කලා වැව මිත්තේරිය වැව ආදී විශාල වැව් දෙක තුන නිසා යම්තම් බේරුණා. ඒ නිසා තමයි මහ වැව් බඳවන්නේ. කුඩා වැව් කොයි තරම් තිබුණත් මහජනයා ආරක්ෂා වන්නේ මහ වැව් නිසයි. දැන් මේ ආණ්ඩුව මගින් ලංකාවේ තිබෙන පැරණි වැව් සියල්ලම වාගේ බඳවා අවසානයි.

වන්නම ඕනෑ. ඒ කටයුත්ත ඉටු නොකර, සෑම අවුරුද්දකදීම අගෝස්තු, සැප්තැම්බර් මාසවලදී අනුරාධපුර ජනතාව විදින දුක නවත්වන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ දුක නැති කරන්න වෙනත් ක්‍රමයක් ඇත්තේම නැහැ. රජ රට තිබෙන මේ ප්‍රශ්නය විසඳන්න නම් මහවැලි ගඟ හැරවීම කළ යුතුමයි. ඒ කායඝීය ඉටු කිරීම සඳහා මේ ආණ්ඩුව බොහොම උනන්දුවෙන් කටයුතු කර ගෙන යෑම ගැන අපි සතුටු විය යුතුයි. ඒ සම්බන්ධ සම්පූර්ණ detailed estimates ලබන මාසය අගදී පමණ ලැබේවි. ඒ සඳහා අවශ්‍ය මුදල්ද වෙන් කර අවසානයි.

ඊළඟට ගරු සභාපතිතුමනි under-ground water ගැනත් වචනයක් කිව යුතුව තිබෙනවා. අපේ අමාත්‍යාංශය මගින් මේ ගැන විස්තරයක් මිට කලින් ප්‍රසිද්ධ නොකිරීම ගැන මා කනගාටු වෙනවා. අප මේ සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස් ලබා ගෙන තිබෙනවා. ඇමෙරිකන් කණ්ඩායමකින් අවවාද ලබා ගත්තා. දෙවනුව රුසියන් කණ්ඩායමකින් අවවාද ලබා ගත්තා. ඊශ්‍රායල් කණ්ඩායමකින් අවවාද ලබා ගත්තා. ප්‍රථමයෙන්ම ඊශ්‍රායල් කණ්ඩායම විසින් අපට අධාර වශයෙන් යන්ත්‍ර වශයක් ලබා දුන්නා. ඊටපසුව අපි ලිං භෑරීම පටන් ගත්තා. මන්තාරමේ සිලවංතුරෙයි කියන ප්‍රදේශයේ ලිදක් හැරුවා. අපි 400 ක් පමණ යටට හැරූ විට වතුර ලබා ගන්න පුළුවන් වුණා. නමුත් ඒ වතුර වලට ටිකක් ලුණු මිශ්‍රව තිබුණා. ඊළඟට පුත්තලම දිස්ත්‍රික්කයේ ලිං කිහිපයක්ම හැරුවා. ගරු සභාපතිතුමනි, මේ සම්බන්ධ වාර්තාවක් තිබෙනවා. එය තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. මා එයින් කොටසක් කියවන්නම්.

“ 15 bore-holes were drilled in the area of Vanathavillu along with 7 production tube wells, 4 observation satellite holes and 4 deep core drillings.”

ලිං 7 ක වතුර තිබෙනවා. පොළොවේ සිට අපි 300 ටත් 500 ටත් අතරේයි මේ ලිං වල වතුර තිබෙන්නේ. ඒ තරම් යටිතල වතුර ලැබුණේ. එසේ යටින් වතුර එන පිළිවෙළ කෙසේද කියා මා විස්තර කරන්න යන්නේ නැහැ. අඟල් හයේ හෝ අටේ කුඩා පයිප්ප ගසා වතුර

ගරු සභාපතිතුමනි, මේ අතරම මතක් කළ යුතු තවත් කරුණක් තිබෙනවා. අනුරාධපුරයේ සිටින ජනතාවට බොහෝ වතුර පොදක් නැතිව ගියත්, පොළොන්නරුව ප්‍රදේශයට ගොස් බලන විට වැව් පිරෙන්නටම වතුර තිබෙනවා. ඒ ප්‍රදේශ වල ඕනෑ තරම් වතුර තිබෙනවා. නමුත් අනුරාධපුරයේ ජනතාවට බොහෝ වතුර පොදක්වත් නැහැ. මේ ප්‍රශ්නය විසඳන්න නම් මහවැලි ගඟ අනුරාධපුරය දෙසට හර

පොම්ප කරනවා. ගොවිතැනට හා බිමට ඒ වතුර හොඳ බව ඔප්පු වී තිබෙන නිසා ආණ්ඩුවත් කැබිනට් මණ්ඩලයත් එය අනුමත කර තිබෙනවා. දැන් අපි අදහස් කරගෙන සිටිනවා ඡායු ගොවියකුටම මිටර් එකක් සවි කර ඒ වතුර ගැලුම් 1,000 ගත 40 බැගින් සපයන්න.

ශාපනය ප්‍රදේශයේ මේ පයෙහිඡණය කළ නමුත් එය ඒ තරම් සතුටුදායක නැහැ. සමහර තැන්වල අඩි 15ත් 20ත් වතුර තිබෙන නමුත් සමහර තැන්වල ඇත්තේම නැහැ. අඩි පන්සිය ගණනක් සමහර ස්ථාන හැරුවා; එහි කළු ගල මතු වුණා; ඉන් එහාට වතුර නැහැ. වතුර ලැබුණ තැන්වලත් පාවිච්චි කරන්න පුළුවන් හොඳ වතුර ලැබුණේ නැහැ. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ එම අංශයෙන් දැනට තිබෙන ලිං පිළිබඳව පරීක්ෂා කර ගෙන යනවා. දැනට තිබෙන ලිංවලින් කොපමණ ප්‍රමාණයක් වතුර පොම්ප කරන්න පුළුවන්ද කියා පරීක්ෂා කර ගෙන යන්නේ, වුවමනා ප්‍රමාණයට වඩා ඒවායින් වතුර පොම්ප කළොත් කරදිය මතු වෙන්න පුළුවන් තිසයි.

ඒ වාගේම, කතරගමත් තිස්සමහරාමත් අතර කුඩා කොලනියක් තිබෙනවා. එහාට වතුර ලබාගැනීම ඉතාමත් අමාරුයි. මේ ලගදී ඒ ප්‍රදේශය පරීක්ෂා කරගෙන යන විට බෝගහපලස්ස කියන ස්ථානයේ වතුර ලැබුණා. ඒ වතුර බිමටත් ගොවි තැනටත් පාවිච්චි කරන්න පුළුවන් හොඳ වතුර බව පෙනී ගොස් තිබෙනවා. එම නිසා මේ විධියට ඒ අංශයේ කටයුතු කරගෙන යනවා. මේවා අලුත් ව්‍යාපාර. මා කියන්නේ නැහැ මේවා හදිස්සියෙන් කඩිනමින් කරගෙන යන්නට පුළුවන් ව්‍යාපාරය කියා. මේවා ක්‍රම ක්‍රමයෙන් කර ගෙන යනවා.

අනික් කාරණය කපු වැවිල්ලයි. මන්නාරම් දිස්ත්‍රික්කයේ විල්වතුරේ කියන ප්‍රදේශයේ කපු අක්කර 1,000ක් වැවිමට රාජ්‍ය වැවිලි සංයුක්ත මණ්ඩලයට නියම කර තිබෙනවා. දැනටමත් අක්කර 600ක කපු වවා තිබෙනවා. අක්කර 200ක දැනට වයස අවුරුදු 2යි. දැන් යන්නේ තුන්වෙනි අවුරුද්දයි. අක්කර 400ක වයස අවුරුදු 1යි. දැන් 3ම යන්නේ දෙවෙනි අවුරුද්දයි.

අනික් 400 මේ අවුරුද්ද ඇතුළත වවනවා. සහාපතිතුමනි, මා කියන්න කැමතියි, මේ කපු ගස්වල තවමත් එල හටගෙන නැති බව. ඒ නිසා තවම මේවායින් ආදායමක් නැහැ. ඒවා තවම හැදෙන ගස්. එහෙත් මේ ව්‍යාපාරය සතුටුදායකයි කියා අපට පිළිගන්න පුළුවන්.

ඒ වාගේම මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා ප්‍රදේශයේ තවත් අක්කර 1,000ක කපු වැවිමට භාර දී තිබෙනවා. ඒ ප්‍රදේශයේ පොළව මන්නාරම් දිස්ත්‍රික්කයේ පොළවට වඩා හොඳ නිසා කපු වැවිල්ලත් සමගම රට කපු වවන්නත් අදහස් කර තිබෙනවා. කපු ගස් වැවි මල් ඇවිත් එල හට ගැනීමට අවුරුදු 4ක් පමණ යන නිසා ඒ කාලය අතරතුර අති රේක වශයෙන් රට කපු වවා එහිතුන් ප්‍රයෝජනයක් ලබා ගන්නා විධියටයි ඒ වැඩ පිළිවෙළ සකස් කර තිබෙන්නේ.

කපු වැවිල්ල ගැන මා තවදුරටත් කියන්න කැමතියි. මන්නාරම, ශාපනේ, පුත්තලම, මඩකලපුව ආදී දිස්ත්‍රික්කවල අක්කර 14,764ක් කපු වැවිම සඳහා මහ ජනතාව අතර බෙදා දී තිබෙන බව. 1967 අග දී අක්කර 4,000 ක් වවා අවසානය කියා මට දැනගන්නට ලැබී තිබෙනවා. ප්‍රමාණය අතින් එය සතුටුදායක මදි. සහාපතිතුමනි, මේක අලුත් ව්‍යාපාරයක්, සාමාන්‍ය උදවිය වවන්න නොදන්න ව්‍යාපාරයක්. මෙය මැතකදී පටන්ගත් වැවිල්ලක් මිස මීට ඉහත කපු වතු තිබී නැහැ. මෙයින් ආදාය මක් ලැබේවි යයි කියන නමුත් මට ඒ ගැන දැනීමක් නැහැ. මෙසේ අලුත් ව්‍යාපාර පටන් ගනිමින් අපි කටයුතු කර ගෙන යනවා. මෙම ව්‍යාපාරය පටන්ගෙන තවමත් ගත වී තිබෙන්නේ අවුරුදු 5යි.

ද සොයිසා සිරිවර්ධන මයා.
(திரு. டி. சொய்சா சிறிவர்தன)
(Mr. de Zoysa Siriwardena)
කොපමණ වවා තිබෙනවාද?

ශර් සී. පී. ද සිල්වා
(கௌரவ சீ. பி. டி. சில்வா)
(The Hon. C. P. de Silva)

මම දැන් විස්තර කිව්වා. මේ තුන් වැනි

එෆ්. ආර්. ඩයස් බණ්ඩාරනායක මයා.
(දොම්පෙ)
(திரு. எப். ஆர். டயஸ் பண்டாரநாயக்க—
தொம்பே)

(Mr. F. R. Dias Bandaranaike—Dompe)
තවම පිදිලා තැද්ද?

ගරු සී. පී. ද සිල්වා

(கௌரவ சி. பி. டி. சில்வா)
(The Hon. C. P. de Silva)

හරියට පිදිලා නැහැ. එහෙත් මෙහෙත් පිදිලා තියෙනවා. මේ ඉම්ප්ලිමෙන්ටේෂන් ප්‍රෝග්‍රැම් එකේ සම්පූර්ණ විස්තරයක් තිබෙනවා. මේ වැනියා මන්ත්‍රීවරුන්ට බෙදා දී තිබෙනවා. 5 වැනි අවුරුද්දේදී ආදායම් එන්නට පටන් ගත්තම හොඳ ආදායමක් ලැබෙනවා නම් තවත් අය උනන්දුවෙන් කපු වෙයි.

ගරු සභාපතිතුමනි, ආහාර වගා ව්‍යාපාරය සඳහා අවශ්‍යම දේ දැනට තිබෙන වැව් වලින් සහ වාරිමාර්ගවලින් දැනට වගා කරන කුඹුරුවලට පුළුවන් තරම් වතුර සැපයීමයි. එය වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් කළ යුතු ප්‍රධාන වැඩය හැටියට අප පිළිගන්නවා. අළුත් වැව් බිඳිනවාට වඩා, ලොකු වැව් බිඳිනවාට වඩා ඒක ඉතාමත් අවශ්‍යයි. ඒක අපි කරනවා. ක්‍රෑෂ් ප්‍රෝග්‍රැම් කියන්නේ ඒකයි.

දිය බද්ද ගෙවන කුඹුරු අක්කර ලක්ෂ 4 ක් පමණ තිබෙනවා. එයින් ලක්ෂ 2 ක් තිබෙන්නේ ජනපද යටතේයි. අනික් ලක්ෂ 2 සාමාන්‍ය ගොවීන් ගොවිතැන් කරනවා, යෝධ වැව, තිසා වැව ආදී තැන් වල.

හැම කන්නක් මුලදීම ගොවි මණ්ඩල වල රැස්වීම් තබා වතුර ලබා ගැනීමට ගොවි මහත්වරුන්ට අමාරුකම් තිබෙනවා නම් ඒවා පිළිබඳ ලැයිස්තු හඳුන්වන කියා තියම කර තිබෙනවා. ඒ වාරිතා වාරිමාර්ග ඉංජිනේරු මහත්වරුන්ට ඉදිරිපත් කරන්නටය කියා තිබෙනවා, ඒ සම්බන්ධව වැඩ කටයුතු කිරීමට. හැම කන්නයක් මුලදීම ගොවි මණ්ඩලවලින් ඉදිරිපත් කර ඇති එවැනි වාරිතාත්, ඒ අමාරුකම් සම්බන්ධයෙන් කළ වැඩ පිළිබඳ වාරිතාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ තියෙනවා. මහවිලච්චියේ කිසිම දෙයක් කර නැත නැගහනවා. මේක හරියට කියනවා නම්,

කියා අනුරාධපුරයේ මන්ත්‍රීතුමා (කේ. බී. රත්නායක මයා.) කීවා. මා වාරිමාර්ග අධ්‍යක්ෂතුමාට කීවා, මහවිලච්චියේ ගොවි මණ්ඩලවලින් මොන අමාරුකම් ඉදිරිපත් කර තිබෙනවාද, වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් මොනවා කර තිබෙනවාද කියා වහාම සොයා බලන්නය කියා. ගරු මන්ත්‍රීතුමන් ඒක බලනවා නම් මා කැමතියි.

යල් කන්නයේදී අපට හැම වැව්වලම—විශේෂයෙන් මහා වැව්වල—හුඟක්—අමාරු කම් ඇති වෙනවා. යල් කන්නයේදී වතුර මදි තිසා වැව් පිරෙන්නේ නැති බව තමුත්තාත්තේ දන්නවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව විකක් කලින්—අප්‍රේල් මාසයේදී පමණ—වැවේ වතුර ප්‍රමාණයේ හැටියට, වර්ෂාව බලාපොරොත්තු වන අන්දමට, මේ වැවෙන් ගොවිතැන් කරන්නට පුළුවන් මෙපමණය කියා ගොවීන්ට කියනවා. මහවිලච්චියේ හුරුපු වැව ගැන මා කියන්න කැමතියි. ඒ වැව සම්පූර්ණයෙන්ම පිරුණත් ඒ වැව යටතේ වගා කරන්නට පුළුවන් අක්කර 2,650 ක් පමණක් බවයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් කියන්නේ. මේ යල් කන්නයේදී අක්කර 2,000 ක් වපුරන්නය කියා දෙපාර්තමේන්තුවෙන් කියා තිබෙනවා. නමුත් ගොවීන්ගේ රැස්වීමේදී අක්කර 2,650 ම වැපිරීමට තීරණය කළා. එසේ තීරණය කර බලන්නාකාරකමින් අල්ලා ගත් ඉඩම් පවා වපුරා අක්කර 3,000 ක් වැපුරුවා. අක්කර 2,650 යි, සම්පූර්ණයෙන්ම වපුරන්නට පුළුවන්. මේ යල් කන්නයේදී වපුරන්නය කීව්වේ අක්කර 2,000 යි. බලන්නාකාරයෙන් අල්ලා ගත් ඉඩම් එක්ක අක්කර 3,000 ක් වැපුරුවා. එහෙම වපුරා ගොයම් මැරෙණවාය කියා දැන් මෙහෙ කැගහනවා. මට බැන්නට කමක් නැහැ. ඒක අවුරුද්දකට වතාවක් වෙන දෙයක්. නමුත් මේක සාධාරණද?

අනික් කාරණය මේකයි. වාරි මාර්ග දෙපාර්තමේන්තුව කීවා, මේ වැවට අගෝස්තු මාසය අගදී වතුර දෙන්නට අමාරුයි, මැයි මාසය අගදී වපුරන්නය කියා. නමුත් වැපිරීමත් කල් දැම්මා. අක්කර දාහකුත් වැඩිපුර වැපුරුවා එහෙම කරලා, ගොයම් මැරෙනවාය කියා දැන් කරලා, ගොයම් මැරෙනවාය කියා දැන් මේක හරියට කියනවා නම්,

නගරයේ රේද්ද අස්සෙ දැනෙන දැනට කරනවාය, දැනට කරනවාය කියා කැනගැසීම වගේ වැඩක්. මා මේ ගැන කාටවත් දොස් කියන්නේ නැහැ. නමුත් සහාපතිතුමනි, ඔය කියන තරමට ගොයම් මැරෙන්නේ නැහැ. අපේ වැඩි අප හිතනවාට වඩා හොදයි. අපේ ගොවි මහත්වරුන් අප හිතනවාද වඩා දක්ෂයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව කෙසේ හෝ වතුර බෙදනවා. ඇළවල ගේට්ටු කඩා වතුර ගන්නට සමහරුන් උත්සාහ කරන නිසා, සමහර විට වතුර බෙදන්නට සිදු වන්නේ පොලිසියේ ආරක්ෂාව ඇතිවයි. සතියකට වරක් අළුත් ගේට්ටු සවි කරන්න පවා සිදු වෙනවා, මිනිසුන් වතුර ගැනීම සඳහා ඒවා කඩන නිසා. මා මුලින් කීවා වගේ, අපේ වැඩි හිත වාට වඩා හොදයි. ඒ වගේම අපේ ගොවි මහතුන් බොහොම දක්ෂ ලෙස ගොවි තැන් කරනවා.

මුදල් හිඟකම නිසා, ජනපද ව්‍යාපාරවල අතුරු ඇළවල් කැපීම 1962 දී නතර කළා. 1968 වන තුරු අවුරුදු 6ක්ම අතුරු ඇළවල් කැපුවේ නැහැ. රාජ්‍යගත වැව පිරි ඉතිරෙනවා. එහෙත් ගොවීන්ගේ කුඹුරු වලට වතුර නැහැ. ප්‍රධාන ඇලේ සිට ගොවීන්ගේ කුඹුරුවලට වතුර එන අතුරු ඇළවල් ආණ්ඩුව විසින් කපන්නේ නැත් නම්, ගොවීන්ට තමන්ගේ කුඹුරුවලට වතුර ලබා ගැනීමට පුළුවන්කමක් නැහැ. එම නිසා, වතුර අපතේ යනවා. ඒ නිසා මට බණිනවා. මට නම් බැණවැදුණාට කමක් නැහැ. එහෙත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බැණීම ගැන මා කැමති නැහැ. එක්තරා ඇළක ගේට්ටුව වසා දමීමා යයි, වරක් වාරිමාර්ග නිලධාරීන්ට ගහන්නටත් ගියා. අගමැතිතුමා රාජ්‍යගතයට ගිය අවස්ථාවේදී දුටුවා, සිදු වී තිබෙන දේ. වැව පිරි වාත් දමනවා. ඇළෙන් වතුර යනවා. එහෙත් ගොවීන්ගේ කුඹුරුවලට වතුර නැහැ. ඒ අවස්ථාවේදී තමයි, අතුරු ඇළවල් කපන්න වාරි මාර්ග දෙපාර්තමේන්තුවට බලය ලැබුණේ. ඊට පස්සේ, අපට තිබුණු ආයුධවලින් අතුරු ඇළවල් කපන්නට පටන් ගත්තා. මේ ඇළවල් කැපීම සඳහා බොහෝවිට ගොවි හමුදාව ආධාර කළා. රාජ්‍යගත වැව, කවුඩුලු වැව, පදවිය, මහගොලාව, මිනිපේ තුන් වැනි පියවර යන ස්ථානවල ඇළවල් කැපීමට ගොවි හමුදාව බොහෝවිට උපකාර

කළා. දැන් ඒ ඇළවල් කපා අවසාන වේගෙන යනවා. මගේ පාර්ලිමේන්තු ලේකම්තුමා කීවා වගේ, මේ කාලයේදී පස් කැපීම බොහොම අමාරුයි. එහෙත්, කැත්තේ උදැල්ලේ වැඩ කර ඒ තරම් පළපුරුද්දක් නැති, ගොවි හමුදාවේ තරුණයන් බොහොම අමාරුවෙන් වුණත් ඒ පස් කැපුවා. එස්. එස්. සී. සමන් මේ උගත් තරුණයන් බොහෝ දෙනෙකුට, කැත්තේ උදැල්ලේ වැඩ කිරීම බොහොම අමාරුයි, පළපුරුද්දක් නැති නිසා. එවැනි අමාරුකම් මැද වුණත්, මේ ඇළවල් කැපීමට ආධාර කිරීම ගැන ගොවි හමුදාවේ සේවය කරන ඒ තරුණයන්ට මගේ ස්තූතිය හිමි වෙනවා.

දෙපාර්තමේන්තුව මගින් නවලියමහ වැවත් බැත්තා. ඒ වැව බැත්තේ උඩ වලවේ වැව බැත්ත යන්නුවලින්මයි; ඒ ඉංජිනේරු මහතුන්මයි, ඒ කම්කරුවන් මයි. ඒ වැව බැත්ත කණ්ඩායම ඉතාමත් දක්ෂයි. ඒ විධියටම මුරුතවෙල වැවත් බිඳිනවා. එහෙත් මුරුතවෙල වැඩ කරන්න අමාරුයි. එහෙත් වැඩ කරගෙන යනවා. ඒ වැඩ කරන්නේත් අර යන්නුවලින් මයි; ඒ ඉංජිනේරු මහතුන්මයි; ඒ කම්කරුවන්මයි.

ඉලංගරත්න මයා.
(திரு. இலங்கரத்ன)
(Mr. Ilangaratne)
ඒ ඇමතිතුමා මයි.

ගරු සී. පී. ද සිල්වා
(கௌரவ சி. பி. டி சில்வா)
(The Hon. C. P. de Silva)

ඔව්, ඒ ඇමතිතුමාමයි. කොටින්ම කියනවා නම් උඩවලවේ වැඩ කළ අයමයි. එහෙත් එහි වැඩ කිරීම විකක් අමාරු වී තිබෙනවා. එය සුළු කාරණයක්. අපි ඒ වැව කෙසේ හෝ බිඳිනවා. එයින් අක්කර 3 000 ක් අස්වද්දන්න පුළුවනි. වැකන්ද බිඳින්නට වුවමනා නිසා ඒ උදවිය එම තැන්වලින් අයින් කරන්නට අප කල් පතා කළා. එහෙත් එය කරන්නට බැහැ. මේවා සින්නක්කර ඉඩම් නොවන බව අපි දන්නවා. වැඩි බැම්මට අසු වන හරියේ ඉඩම් තමයි මේවා. වැවට පස් ගන්නා ස්ථානවලත් පදිංචි වී සිටිනවා. වැවට

[ගරු සී. පී. ද සිල්වා]

අයත් වන ප්‍රදේශයේ සිත්තක්කර ඉඩම් කාරයෝත් සිටිනවා. ඒ කියන්නේ රජයෙන් බදු ඉඩම් ලබාගෙන ඒවායේ පදිංචිව සිටින අයයි. ඒවාගේම බලහත්කාරයෙන් ඉඩම් අල්ලාගෙන පදිංචිවී සිටින උදවියත් සිටිනවා. ඒ උදවියට ඔප්පු නැහැ. අපි මේවා සේරම දැන් මැනගෙන යනවා. ඒ අනුව වන්දි ගෙවනවා. ලංකාවේ ක්‍රියාවට යෙදෙන නීතියට අනුව සිත්තක්කර ඉඩම් වලට අපි වන්දි ගෙවනවා. ඒවායේ ගොඩ නැගිලිවලට සහ වැවිලිවලට ගෙවන්නට අපට සිදු වෙනවා. එහෙත් බලහත්කාරයෙන් අල්ලා ගන්නා ලද ඉඩම්වලට ගෙවන්නට බැහැ. ඒවාටත් ගෙවන්න යයි අපෙන් ඉල්ලනවා. ඒවාට ගෙවන්න යයි මා කියන්නේ කොහොමද? එය කරන්නට බැරිය කිව්වම මට බණිනවා. සමහරු හොඳ වචනවලින් සමහරු තරක වචන වලින් බණිනවා. ඒ ඒ අයගේ හැදිවිව පිළිවෙල අනුව තමයි, ඒ ඒ අය කතා කරන්නේ. බලපත්‍ර නැතුව බලහත්කාරයෙන් පදිංචිව වගා කරපු උදවියටත් වන්දි ගෙවන්නලු. ආණ්ඩුවේ නීතියට අනුව සිත්තක්කර ඉඩම් මැන බලා ඒවාට ගෙවන්නට පුළුවනි. දැන් ඒවා මැනගෙන යනවා. රජයේ බදු ඉඩම් සඳහා ගෙවන්නේ පොළවට නොවෙයි; ඒවායේ දියුණුවේ ප්‍රමාණය අනුවයි.

අර අක්කර ප්‍රමාණය සාමාන්‍යයෙන් මුල්කිරිගල ඡන්ද කොට්ඨාශයට දෙන්නය කියා අප නියම කළා. බී. ඔ. පී. ක්‍රමය අපි මුලින්ම හැදුවේ එක්තරා අදහසක් ඇතු වයි. ඒවාත් අරහෙන් මෙහෙන් අල්ලාගෙන තිබෙනවා. ඒවායේ පදිංචිව සිටින්නේ කවුරුන්දැයි පළමුවෙන් පරීක්ෂා කර බලන්නට සිදු වී තිබෙනවා. ඒවායේ පිහිටි ඇල මාර්ගවල වතුර ගලාබස්නා අන්දම පරීක්ෂා කර බලන්නට සිදු වෙනවා. අපි මුලින්ම මාරු කළේ බැම්මට අසුවන පාරේ පදිංචිව සිටින අයයි. ඊළඟට පස් ගන්නා ස්ථානවල සිටින අයයි. සිත්තක්කර ඉඩම් රජයට අත්කර ගෙන ඒවායේ පදිංචිව සිටින්නන් වෙත තැන්වලට මාරු කරන තුරු ඔවුන්ට අවහිර කරන්නේ නැහැ. මහජනයාට හානියක් වන දේ අපි කරන්නේ නැහැ. රජය මගින් කොතෙක් හොඳ වැඩ කළත් ඒවා තරක වැඩ හැටි

යට පෙන්වන්නට සමහරු උදවිය කැමතියි. අපි කැමති නැහැ, කාටත් හිරිහැර කරන්නට.

මුරුතවෙල වැව ප්‍රදේශය තිබෙන්නේ මුල්කිරිගල ඡන්ද කොට්ඨාශයේයි. ඒ අවට අක්කර දහස් ගණනක් සිත්තක්කර පවරා දී තිබෙනවා. සමහර ඒවා බෙලි අත්ත ආසනයට ඇතුළත් වෙනවා. උඩවලවේ ව්‍යාපාරය යටතේ ගම් ප්‍රදේශ අස්වද්දන්නට යන්නේ කෙසේද? එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම තිබෙන්නේ තිස්සමහරාම ඡන්දදායක කොට්ඨාශයේයි. උඩවලවේ ව්‍යාපාරය මුල්කිරිගල කොට්ඨාශයට නැහැ. කුඹුරු ඉඩම් යනාදිය අක්කර 55 දහසක් විතර තිබෙනවා. ඒ ඉඩම්වලින් ටික ටික හැමෝටම දෙන්නට ඕනෑ. වලවේ ගඟ අළුතින් බැන්දාට මොකද ඒ සම්බන්ධයෙන් නොයෙකුත් කාලවලදී පරීක්ෂණ පවත්වා තිබෙනවා. දිවංගත සී. එස්. සේනානායක අගමැතිතුමා සිටියදී පවා මේ ගැන සොයා බලා තිබෙනවා. මෙම ව්‍යාපාරය යටතේ විශේෂයෙන් දකුණු පළාතේ විශාල ප්‍රමාණයක් ජනතාවට ඉඩම් ලබා දෙන්නට වුවමනා බව පිළිගෙන තිබෙනවා. එම මතය හරි බව පෙනෙනවා. ඒ බව අප පිළිගන්නවා. අපි දැන් ඒවා බෙදාගෙන යනවා. • හම්බන්තොට ප්‍රදේශයේ යම් සංඛ්‍යාවකට එම ඉඩම් බෙදා දී තිබෙනවා. ප්‍රමාණය මට හරියටම මතක නැහැ.

මාතර දිස්ත්‍රික්කයේ ගාලු දිස්ත්‍රික්කයේ මොණරාගල දිස්ත්‍රික්කයේ සහ කොළඹ දිස්ත්‍රික්කයේ ගොවි රජවරුන්ට ඔවුන්ගේ දක්ෂතාවයන්ට අනුව ඉඩම් දෙනවා. ඒ ඒ පළාත්වල ඒ ඒ ප්‍රාදේශීය ආදායම් නිලධාරී කොට්ඨාශවල ගොවිතැනින් මූලික වන උදවියට පදක්කම් නැතිනම් තැගි පිරිනැමීමේ පිළිවෙල ගැන අගමැතිතුමා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අය ඒ විධියට ගොවිතැන් කිරීමෙන් අනික් අයට ආදර්ශයක් දෙනවා. එවැනි උදවියටත් ඉඩම් දී ගෙන යනවා. එමනිසා සමහර විට ඉඩම් දීමට තෝරා ගත් අතෙකුත් අයගේ සංඛ්‍යාව අඩු වෙන්නට පුළුවනි. නමුත් මුල්කිරිගල මන්ත්‍රීතුමා (ජෝර්ජ් රාජපක්ෂ මහා.) කිව්වේ කුමක්ද? අවුරුදු 2 හයකට පසු මා තරක වැඩක් කළාය, එනම් මා ගිය මාසයේ පළිගැනීමේ අදහසින් ඒ දිත්‍රික්කයෙන් කට්ටිකරුවන් තෝරා නොගන්නාය කිව්වා. ඒක සම්පූර්ණ බොරුවක්.

සභාපති

(அக்கிராசனர்)

(The Chairman)

බොරුවක ය කියන එක හරි නැහැ.

අ. භා. 3.45

ගරු සී. පී. ද සිල්වා

(கௌரவ சி. பி. டி. சில்வா)

(The Hon. C. P. de Silva)

සම්පූර්ණ අසත්‍යයක්. ඇත්තක් නොවෙයි. එතුමා එක නොදැන කීව්වා නොවෙයි. හොඳට දන්නවා. මුරුතවෙල ව්‍යාපාරය යටතේ අක්කර තුන්දහසක් අස වද දන්නට පුළුවනි. ඒ අනුව මුල්කිරි ගල ප්‍රදේශ වාසින්ට අස්වැද්දිය හැකි අක්කර තුන් දහසක් තිබෙනවා. එමනිසා තමයි මේ අවුරුද්දේදී උඩ වලවේ ව්‍යාපාරය යටතේ පදිංචි කරවීමට අතික් ප්‍රදේශවලින් පවුල් තෝරා ගත්තේ. හන්බන් නොට දිස ත්‍රිත්කයට වඩා මාතර දිස්ත්‍රික්කයේත් ඒවාගේම ගාළ දිස්ත්‍රික්කයේත් ජනගහණය උග්‍රයි. ඒ බව තමුත්තාත් සේලා දන්නවා. එමනිසයි, ඒ ආකාරයට කට්ටිකරුවන් තෝරා ගෙන තිබෙන්නේ. තැනිව මගේ පළිගැනීමක් නිසා නොවෙයි. පළිගන්නවා නම් පළිගන්නේ මුල්කිරිගල මත්ත්‍රිතුමාගේ මුළු කොට්ඨාශයම අස්වැද්දීමෙන් ය කියා මා කීව්වා. තැනිව මුල්කිරිගල මත්ත්‍රිතුමා කියන විධියට නොවෙයි. එතුමාගේ කොට්ඨාශයේ තිබෙන මුරුතවෙල ව්‍යාපාරය යටතේ අක්කර තුන්දහස අස්වැද්දීමේ කටයුතු ඉතා ඉක්මණින් කරනවා. නමුත් ඒ ගරු මත්ත්‍රිතුමා මා පළිගැනීමේ අදහසින් ක්‍රියා කරනවාය කීව්වා. යම් කෙනෙකු කළා කරන්නේ තමන්ගේ සිතෙහි පහළ වන සිතිවිලි අනුවයි. සමහර විට තමන්ගේ මිම්මෙන් අනුත් මනිනවා. මුල්කිරිගල මත්ත්‍රිතුමා තුළ එහෙම ගතියකුත් ඇති. එතුමා ඊයේ කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ඒක එතුමා නොදැන කීවා නොවෙයි. දැන ගෙනයි කීවේ. ඒ අය මොන විධියට වෙස් මාරු කරනවාද කියා මා දන්නේ නැහැ. ඊයේ මොන වෙසකින් ආවාද කියා මා දන්නේ නැහැ. මා ගරු මත්ත්‍රිවරුන්ගෙන් නොයෙක් කරුණු ඉගෙන ගත්තා. මුල්කිරිගල මත්ත්‍රිතුමාගෙන් මා ඉගෙන ගත්තේ මේ ගරු සභාව තුළ තරක විධියට හැසිරෙන අන්දමයි. තමුත් මා නම් කවපවත් ඒ තරම් නින්දිත විධියට මේ ගරු සභාවේ කිරීමට මා සූදානම්.

හැසිරෙන්නේ නැහැ. ගරු සභාපතිතුමනි, මුල්කිරිගල මත්ත්‍රිතුමා ගැන මා ඊට වඩා යමක් කියන්නට අදහස් කරන්නේ නැහැ.

මේ වැඩි බදින කමිකරු මහත්වරුනුත්, ඒවාගේම ඉන්ජිනේරු මහත්වරුනුත් ඉතාම දක්ෂ උදවියයි. ඒ අයට ඕනෑම විධියකට වැඩ කරන්නට පුළුවනි. ඒ සමහර කටයුතුවලට පිටින් ආධාර වුවමනා නැහැ. නමුත් මහවැලි ගඟ හැරවීමේ ව්‍යාපාරය වැනි විශාල ව්‍යාපාරයකට අප පිටින් ආධාර බලාපොරොත්තු වෙනවා. ලෝක බැංකුවෙන් හා වෙනත් රටවලින් ආධාර බලාපොරොත්තු වෙනවා. ලෝක බැංකුවෙන් ආධාර ගන්නට බලාපොරොත්තු වෙනවා. ලෝක බැංකුව පිළිගන්නා රටවලින් හා විශේෂඥයින්ගෙන් අප ඒලැන්, සැලසුම්, වාර්තා ලබා ගන්නට ඕනෑ. එමනිසයි මේ විධියට කටයුතු කරන්නේ. තැනිව අපේ උදවියට අවනම්බු කිරීමේ අදහසින් නොවෙයි. අපේ කමිකරුවන් හා ඉන්ජිනේරු මහත්වරුන් ඉතාම දක්ෂ බව මා දැන් සඳහන් කළා. නමුත් මහවැලි ගඟ හැරවීමේ ව්‍යාපාරය වැනි විශාල ව්‍යාපාරවලදී අපට පිටින් ආධාර අවශ්‍ය වෙනවා.

ගරු සභාපතිතුමනි, ගරු මත්ත්‍රිවරුන් බොහොමයක්ම තම තමන්ගේ කොට්ඨාශවල අඩුපාඩුකම්, අමාරුකම් ගැන සඳහන් කළා. ඒ ගැන මා ඒ ගරු මත්ත්‍රිවරුන්ට ස්තූති කරනවා. විශේෂයෙන්ම ඉඩම් දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කළ යුතුව තිබෙනවා. මේ අමාත්‍යාංශය යටතේ ගරු මත්ත්‍රිවරුන් ඉදිරිපත් කළ සෑම කාරණයක් ගැනම පරීක්ෂා කර බලා සාධාරණ සතුටුදායක පිළිතුරු සැපයීමට මා බලාපොරොත්තු වෙනවා. මේ කරුණු ගැන පරීක්ෂා කරන්නට මා විශේෂ මණ්ඩල පත් කර තිබෙනවා. යම් විධියකින් ගරු මත්ත්‍රිවරයකු ඉදිරිපත් කළ කාරණයක් පිළිබඳව සතුටුදායක පිළිතුරක් දෙන්නට බැරිවුණොත් තවදුරටත් ඒ ගරු මත්ත්‍රිතුමා හමුවී සාකච්ඡා

වී. බී. තෙන්නකෝන් මයා.

(திரு. ஈ. பி. தென்னகோன்)

(Mr. T. B. Tennekoon)

ජල බද්දෙන් හා ඉඩම් බද්දෙන් දුප්පත් ගොවීන් නිදහස් කරනවාද?

ගරු සී. පී. ද සිල්වා

(கௌரவ சி. பி. டி சில்வா)

(The Hon. C. P. de Silva)

ඒක අමාරු ප්‍රශ්නයක්. සියලුම බදු ඉඩම් සිත්තක්කර දුන්නොත් වැඩි කල් නොගොස්ම අපේ ගොවි මහත්වරුන්ට ඒ ඉඩම් අහිමි වෙන්නට පුළුවනි. ඒ එකක්. නමුත් සිත්තක්කරයට දෙන්නටත් ඕනෑ. ඔය තත්ත්වය නිසා මේ ප්‍රශ්නය විසදීම ඉතාම අමාරුයි. එක ආණ්ඩුවක් නොවෙයි ආණ්ඩු තුනක්ම මේ ප්‍රශ්නය ගැන සෑම අංශයකින්ම කල්පනා කර බලා තිබෙන බව මා කියන්නට සතුටුයි. මේ ආණ්ඩුව අවුරුදු 3 ක් පමණ ඔය ගැන කල්පනා කර තිබෙනවා. පසුගිය ආණ්ඩුවත් අවුරුදු 5 ක් පමණ ඔය ගැන කල්පනා කර තිබෙනවා. එහෙත් ඔය ඉඩම් ගොවීන්ට සිත්තක්කර දුන්නොත් ඒ ඉඩම් ණයට උකස් කරන්න ගොවීන්ට පුළුවන්; බද්දට දුන්නොත් ඔය විධියේ ප්‍රශ්න ඇති වෙනවා. කොහො මද මෙය විසදන්නේ? සාමාන්‍ය දුප්පත් ගොවීන් ඒවා උගස් තබන්නට නැත්නම් විකුණන්නට ඉඩ තිබෙනවා. මෙවැනි ප්‍රශ්න නිරාකරණය කරන්නට මේ ආණ්ඩුව පහතක් ඉදිරිපත් කර තිබෙනවා. එය තිබෙන්නේ අද න්‍යාය පත්‍රයේ 12 වැනි අංකයටයි. වඩා ඈතට ගිහිත් නැහැ. නමුත් නාන්සේ ලාගේත් සහයෝගය ඇතිව මේ පහත සම්මත කර ගන්නට ලැබුණොත් මෙවැනි ප්‍රශ්න නිරාකරණය කර ගන්නට පුළුවන් වේවි. මෙය පොදු මහජන ප්‍රශ්නයක් නිසා මෙය දෙපක්ෂය අතර විවාදයකට පරිවර්තනය කරගන්නේ නැතිව දේශපාලන බේදවලින් තොරව මේ පහත් කෙටුම්පත සම්මත කර ගන්නට නමුත් නාන්සේ ලාගේ සහයෝගය දෙන්න.

වී. බී. තෙන්නකෝන් මයා.

(திரு. ஈ. பி. தென்னகோன்)

(Mr. T. B. Tennekoon)

ඒ පහත ගොවොවන් අපේ සහයෝගය දෙනවා.

ගරු සී. පී. ද සිල්වා

(கௌரவ சி. பி. டி சில்வா)

(The Hon. C. P. de Silva)

1967 දී ගරු මන්ත්‍රීතුමා තුළ තිබුණු යම් බලාපොරොත්තුවක් මගේ ක්‍රියාවක් නිසා නැති වුණා නම්, ඒ මගින් එතුමාට පාඩුවක් වුණා නම්, එය පෞද්ගලික කාරණයක්. ඒ සඳහා මේ අන්දමට පළිගන්න යන්න එපා.

ගරු මන්ත්‍රීවරයෙක්

(கௌரவ அங்கத்தவர் ஒருவர்)

(An hon. Member)

අපේ යකාබැදි ඇල්ල?

ගරු සී. පී. ද සිල්වා

(கௌரவ சி. பி. டி சில்வா)

(The Hon. C. P. de Silva)

යකා අල්ලාගන්න වේවි. [බාධා කිරීමක්]

ගරු සභාපතිතුමනි, වැඩි දුරට කථා කරන්නට මා බලාපොරොත්තු වන්නේ නැහැ. ඒ නිසා මන්ත්‍රීවරුන් තම තමන්ගේ ඡන්ද කොට්ඨාශවල ඇති හදිසි අවශ්‍යයෙන්ම කළ යුතු දේවල්—ඒ කියන්නේ ඉඩම්, වාරිමාර්ග හා විදුලි බල අංශවලින් කළ යුතුය කියන දේවල්—සියල්ලක්ම ඉඩම් අමාත්‍යාංශයේ අතිරේක ස්ථිර ලේකම්තුමාට ලියා එවන්න. මා කියන්නේ ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පාර්ශ්වයේත් හැම ගරු මන්ත්‍රීවරයෙකුටමයි. එතුමා ඒ එක් එක් කරුණ ගැන පරීක්ෂා කර බලා අපට මුදල් තිබෙන හැටියට ඒවා කර දෙන්නට මහත්සි ගන්නවා ඇති.

ඉලංගරත්න මයා.

(திரு. இலங்கரத்ன)

(Mr. Ilangaratne)

කන්නලේ සිනි කර්මාන්ත ශාලාව පිළිබදව එච්. ඊ. පීරිස් වාර්තාව පළ කරන බවට මහත්සි ගන්නට කැමතියි.

அரு. ஙீ. ஙீ. டீ ஙீலீலா

(கௌரவ ஙீ. ஙீ. டீ ஙீலீலா)

(The Hon. C. P. de Silva)

ஙீ ஂன பரீகீதா கர் றீனலா.

“55 வன ஙீரீயசேகி 1 வன ஙீமீமனச ஙீடஂ ஙீ. 5,80,202 க ஡ீடீல ஙீபலீனலசவ ஙீதூலநீ கல ஙீதூய” ஙீன பூரீநல விமஙீன ஙீடீநீ, ஙீஂஙீமீமன விச.

55 வன ஙீரீயசேகி 1 வன ஙீமீமனச ஙீப ஙீலீனல சேகி கௌவஙீ ஙீபலசவ நிநில ஙீதூயஙீ நலசீல கர்ந ஙீடீ.

“55 ஂத தலீபபு, 1 ஂத வாக்ரூப்பணம், ஙீ. 5,80,202 ஂட்டவணலயிற் ஙீரீக்கப்படுமக ” ஂனூம் வலன வலடுக்கப்பட்டு ஂற்றுக்கௌள்ளப்பட்டதூ.

55 ஂத தலீபபு, 1 ஂத வாக்ரூப்பணம் ஂட்டவணல யல ஂணலயப் பணலக்கப்பட்டதூ.

Question, “That the sum of Rs. 580,202 for Head 55, Vote No. 1, be inserted in the Schedule”, put, and agreed to.

Head 55, Vote 1, ordered to stand part of the Schedule.

2 வன ஙீமீமனச.—பாலன ஂஙீதூ—பூநஙீவரீநன விசடீல, ஙீ. 34,832

வாக்ரூப்பணம் ஂல. 2.—பரலபாலனச ஙீலவகள்— மீணடு வரூம் ஙீலவ, ஙீபா 34,832

Vote No. 2.—Administration Charges— Recurrent Expenditure, Rs. 34,832

“55 வன ஙீரீயசேகி 2 வன ஙீமீமனச ஙீடஂ ஙீ. 34,832 க ஂடீல ஙீபலீனலசவ ஙீதூலநீ கல ஙீதூய” ஙீன பூரீநல விமஙீன ஙீடீநீ, ஙீஂஙீமீமன விச.

55 வன ஙீரீயசேகி 2 வன ஙீமீமனச ஙீப ஙீலீனல சேகி கௌவஙீ ஙீபலசவ நிநில ஙீதூயஙீ நலசீல கர்ந ஙீடீ.

“55 ஂத தலீபபு, 2 ஂத வாக்ரூப்பணம் ஙீபா 34,832 ஂட்டவணலயிற் ஙீரீக்கப்படுமக ” ஂனூம் வலன வலடுக்கப்பட்டு ஂற்றுக்கௌள்ளப்பட்டதூ.

55 ஂத தலீபபு, 2 ஂத வாக்ரூப்பணம் ஂட்டவணல யல ஂணலயப் பணலக்கப்பட்டதூ.

Question, “That the sum of Rs. 34,832 for Head 55, Vote No. 2, be inserted in the Schedule”, put, and agreed to.

Head 55, Vote 2, ordered to stand part of the Schedule.

6 வன ஙீமீமனச.—ஙீரீயக ஙீவலீனல—பூநஙீவரீநன விசடீல, ஙீ. 55,53,000

வாக்ரூப்பணம் ஂல. 6.—பொருளாதார ஂபலலருத்தல, மீணடுவருஞ் ஙீலவ, ஙீபா 55,53,000

Vote No. 6.—Economic Development— Recurrent Expenditure, Rs. 5,553,000

“55 வன ஙீரீயசேகி 6 வன ஙீமீமனச ஙீடஂ ஙீ. 55,53,000 க ஂடீல ஙீபலீனலசவ ஙீதூலநீ கல ஙீதூய” ஙீன பூரீநல விமஙீன ஙீடீநீ, ஙீஂஙீமீமன விச.

55 வன ஙீரீயசேகி 6 வன ஙீமீமனச ஙீப ஙீலீனல சேகி கௌவஙீ ஙீபலசவ நிநில ஙீதூயஙீ நலசீல கர்ந ஙீடீ.

“55 ஂத தலீபபு, 6 ஂத வாக்ரூப்பணம் ஙீபா 55,53,000 ஂட்டவணலயிற் ஙீரீக்கப்படுமக ” ஂனூம் வலன வலடுக்கப்பட்டு ஂற்றுக்கௌள்ளப்பட்டதூ.

55 ஂத தலீபபு, 6 ஂத வாக்ரூப்பணம் ஂட்டவணல யல ஂணலயப் பணலக்கப்பட்டதூ.

Question, “That the sum of Rs. 5,553,000 for Head 55, Vote No. 6, be inserted in the Schedule”, put, and agreed to.

Head 55, Vote 6, ordered to stand part of the Schedule.

7 வன ஙீமீமனச.—ஙீரீயக ஙீவலீனல—ஂலீனல விசடீல, ஙீ. 7,07,50,030

வாக்ரூப்பணம் ஂல. 7.—பொருளாதார ஂபலலருத்தல ஂக்கப்பொருட் ஙீலவ, ஙீபா 7,07,50,030

Vote No. 7.—Economic Development— Capital Expenditure, Rs. 70,750,030

“55 வன ஙீரீயசேகி 7 வன ஙீமீமனச ஙீடஂ ஙீ. 7,07,50,030 க ஂடீல ஙீபலீனலசவ ஙீதூலநீ கல ஙீதூய” ஙீன பூரீநல விமஙீன ஙீடீநீ, ஙீஂஙீமீமன விச.

55 வன ஙீரீயசேகி 7 வன ஙீமீமனச ஙீப ஙீலீனல சேகி கௌவஙீ ஙீபலசவ நிநில ஙீதூயஙீ நலசீல கர்ந ஙீடீ.

“55 ஂத தலீபபு, 7 ஂத வாக்ரூப்பணம், ஙீபா 7,07,50,030 ஂட்டவணலயிற் ஙீரீக்கப்படுமக ” ஂனூம் வலன வலடுக்கப்பட்டு ஂற்றுக்கௌள்ளப்பட்டதூ.

55 ஂத தலீபபு, 7 ஂத வாக்ரூப்பணம் ஂட்டவணல யல ஂணலயப் பணலக்கப்பட்டதூ.

Question, “That the sum of Rs. 70,750,030 for Head 55, Vote No. 7, be inserted in the Schedule”, put, and agreed to.

Head 55, Vote 7, ordered to stand part of the Schedule.

56 வன ஊழியர்.—ஓய்வூதிய கமிஷனரி

1 வன ஊழியர்.—காரிய உதவிகள் போன்றவை பற்றி
பற்றி பணியைக் கீழ்க்கண்டிருக்கிறார், ரூ. 63,56,132

56 ஆம் தலைப்பு.—காணி ஆணையாளர்

வாக்குப்பணம் இல. 1.—பணியாளரின் ஆளுகையின்
வேதனமும் பிற பணிகளும், ரூ. 63,56,132

HEAD 56.—LAND COMMISSIONER

Vote No. 1.—Personal emoluments and
other allowances of Staff, Rs. 6,356,132

“56 வன ஊழியர்களை 1 வன ஊழியர் ஊதியம்
ரூ. 63,56,132 க்கு உட்பட உட்கட்டப்படும் அடிப்படையில்
கீழ்க்கண்டிருக்கிறார்” என புகார் விண்ணப்பித்து,
பணியைக் கீழ்க்கண்டிருக்கிறார்.

56 வன ஊழியர்களை 1 வன ஊழியர் உட்கட்டப்படும்
அடிப்படையில் கீழ்க்கண்டிருக்கிறார் என புகார்
கீழ்க்கண்டிருக்கிறார்.

“56 ஆம் தலைப்பு, 1 ஆம் வாக்குப்பணம், ரூபா
63,56,132 அட்டவணியிற் சேர்க்கப்படுமா” எனும்
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

56 ஆம் தலைப்பு, 1 ஆம் வாக்குப்பணம் அட்டவணியில்
இணையப் பணிக்கப்பட்டது.

Question, “That the sum of
Rs. 6,356,132 for Head 56, Vote No. 1,
be inserted in the Schedule”, put, and
agreed to.

Head 56, Vote 1, ordered to stand part
of the Schedule.

2 வன ஊழியர்.—பொது உதவிகள்—ஆய்வுக்கமிஷனரி
வியாதி, ரூ. 9,37,000

வாக்குப்பணம் இல. 2.—பரிபாலனச் செலவுகள்—
மீண்டு வரும் செலவு, ரூபா 9,37,000

Vote No. 2.—Administration Charges—
Recurrent Expenditure, Rs. 937,000

“56 வன ஊழியர்களை 2 வன ஊழியர் ஊதியம்
ரூ. 9,37,000 க்கு உட்பட உட்கட்டப்படும் அடிப்படையில்
கீழ்க்கண்டிருக்கிறார்” என புகார் விண்ணப்பித்து,
பணியைக் கீழ்க்கண்டிருக்கிறார்.

56 வன ஊழியர்களை 2 வன ஊழியர் உட்கட்டப்படும்
அடிப்படையில் கீழ்க்கண்டிருக்கிறார் என புகார்
கீழ்க்கண்டிருக்கிறார்.

“56 ஆம் தலைப்பு, 2 ஆம் வாக்குப்பணம், ரூபா
9,37,000 அட்டவணியிற் சேர்க்கப்படுமா” எனும்
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

56 ஆம் தலைப்பு, 2 ஆம் வாக்குப்பணம் அட்டவணியில்
இணையப் பணிக்கப்பட்டது.

Question, “That the sum of
Rs. 937,000 for Head 56, Vote No. 2,
be inserted in the Schedule”, put, and
agreed to.

Head 56, Vote 2, ordered to stand part
of the Schedule.

6 வன ஊழியர்.—பொது உதவிகள்—ஆய்வுக்கமிஷனரி
வியாதி, ரூ. 15,58,000

வாக்குப்பணம் இல. 6.—பொருளாதார அபிவிருத்தி,
மீண்டு வரும் செலவு, ரூபா 15,58,000

Vote No. 6.—Economic Development—
Recurrent Expenditure, Rs. 1,558,000

“56 வன ஊழியர்களை 6 வன ஊழியர் ஊதியம்
ரூ. 15,58,000 க்கு உட்பட உட்கட்டப்படும் அடிப்படையில்
கீழ்க்கண்டிருக்கிறார்” என புகார் விண்ணப்பித்து,
பணியைக் கீழ்க்கண்டிருக்கிறார்.

56 வன ஊழியர்களை 6 வன ஊழியர் உட்கட்டப்படும்
அடிப்படையில் கீழ்க்கண்டிருக்கிறார் என புகார்
கீழ்க்கண்டிருக்கிறார்.

“56 ஆம் தலைப்பு, 6 ஆம் வாக்குப்பணம், ரூபா
15,58,000 அட்டவணியிற் சேர்க்கப்படுமா” எனும்
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

56 ஆம் தலைப்பு, 6 ஆம் வாக்குப்பணம் அட்டவணியில்
இணையப் பணிக்கப்பட்டது.

Question, “That the sum of
Rs. 1,558,000 for Head 56, Vote No. 6, be
inserted in the Schedule”, put, and
agreed to.

Head 56, Vote 6, ordered to stand part
of the Schedule.

7 வன ஊழியர்.—பொது உதவிகள்—ஆய்வுக்கமிஷனரி
வியாதி, ரூ. 1,57,27,494

வாக்குப்பணம் இல. 7.—பொருளாதார அபிவிருத்தி
ஆக்கப்பொருட் செலவு, ரூபா 1,57,27,494

Vote No. 7.—Economic Development—
Capital Expenditure Rs. 15,727,494

“56 வன ஊழியர்களை 7 வன ஊழியர் ஊதியம்
ரூ. 1,57,27,494 க்கு உட்பட உட்கட்டப்படும் அடிப்படையில்
கீழ்க்கண்டிருக்கிறார்” என புகார் விண்ணப்பித்து,
பணியைக் கீழ்க்கண்டிருக்கிறார்.

56 வன ஊழியர்களை 7 வன ஊழியர் உட்கட்டப்படும்
அடிப்படையில் கீழ்க்கண்டிருக்கிறார் என புகார்
கீழ்க்கண்டிருக்கிறார்.

“56 ஆம் தலைப்பு, 7 ஆம் வாக்குப்பணம், ரூபா
1,57,27,494 அட்டவணியிற் சேர்க்கப்படுமா” எனும்
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

56 ஆம் தலைப்பு, 7 ஆம் வாக்குப்பணம் அட்டவணியில்
இணையப் பணிக்கப்பட்டது.

Question, “That the sum of
Rs. 15,727,494 for Head 56, Vote No. 7,
be inserted in the Schedule”, put, and
agreed to.

Head 56, Vote 7, ordered to stand part
of the Schedule.

**57 வன ஸீர்ப்பய.—ஒவ்வி திரவல் கிரிவெ
தேபார்தவென்ருவ**

1 வன ஸமீமநய.—கார்ப்பய மனீவல பையுடீளக பவி
நவி ஸப தநிகுந் தீமநா, ரூ. 7,44,743

57 ஆம் தலைப்பு.—காணி நிர்ணயத்
திரணைக்களம்

வாக்குப்பணம் இல. 1.—பணியாளரின் ஆளுக்குரிய
வேதனமும் பிற படிக்களம், ரூ. 7,44,743

HEAD 57.—LAND SETTLEMENT DEPARTMENT
Vote No. 1.—Personal emoluments and
other allowances of staff, Rs. 744,743

“57 வன ஸீர்ப்பயேகி 1 வன ஸமீமநய ஸதலா
ரூ. 7,44,743 க இடல ரபலேவநயவ அருலுந் கல
ஸுதுய” யந பூசநய விமஸந லீதீந், ஸநாஸமீமந
விச.

57 வன ஸீர்ப்பயேகி 1 வன ஸமீமநய ரபலேவந
யேகி கைவஸந் ஸூபிவவ திநிச ஸுதுயகி தியேசை
கரந லீதீ.

“57 ஆம் தலைப்பு, 1 ஆம் வாக்குப்பணம், ரூபா
7,44,743 அட்டவணையிற் சேர்க்கப்படுமாக” எனும்
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

57 ஆம் தலைப்பு, 1 ஆம் வாக்குப்பணம் அட்டவணை
யில் இணையப் பணிக்கப்பட்டது.

Question, “That the sum of
Rs. 744,743 for Head 57, Vote No. 1,
be inserted in the Schedule”, put, and
agreed to.

Head 57, Vote 1, ordered to stand part
of the Schedule.

**2 வன ஸமீமநய.—பாலந ஸாஸ்து—பூநரவரீதந
விசதம, ரூ. 1,62,850**

வாக்குப்பணம் இல. 2.—பரிபாலனச் செலவுகள்—
மீண்டுவரும் செலவு, ரூபா 1,62,850

Vote No. 2.—Administration Charges—
Recurrent Expenditure, Rs. 162,850

“57 வன ஸீர்ப்பயேகி 2 வன ஸமீமநய ஸதலா
ரூ. 1,62,850 க இடல ரபலேவநயவ அருலுந் கல
ஸுதுய” யந பூசநய விமஸந லீதீந், ஸநாஸமீமந
விச.

57 வன ஸீர்ப்பயேகி 2 வன ஸமீமநய ரபலேவந
யேகி கைவஸந் ஸூபிவவ திநிச ஸுதுயகி தியேசை
கரந லீதீ.

“57 ஆம் தலைப்பு, 2 ஆம் வாக்குப்பணம், ரூபா
1,62,850 அட்டவணையிற் சேர்க்கப்படுமாக” எனும்
வினா விடுக்கப்பட்டு ஏற்றுக் காள்ளப்பட்டது.

57 ஆம் தலைப்பு, 2 ஆம் வாக்குப்பணம் அட்டவணை
யில் இணையப் பணிக்கப்பட்டது.

Question, “That the sum of
Rs. 162,850 for Head 57, Vote No. 2,
be inserted in the Schedule”, put, and
agreed to.

Head 57, Vote 2, ordered to stand part
of the Schedule.

**58 வன ஸீர்ப்பய.—விநிந்லேர் ரு தேபார்த
வென்ருவ**

1 வன ஸமீமநய.—கார்ப்பய மனீவல பையுடீளக பவி
நவி ஸப தநிகுந் தீமநா, ரூ. 1,06,01,803

58 ஆம் தலைப்பு.—நில அளவைத் திரணைக்களம்

வாக்குப்பணம் இல. 1.—பணியாளரின் ஆளுக்குரிய
வேதனமும் பிற படிக்களம், ரூ. 1,06,01,803

HEAD 58.—SURVEY DEPARTMENT

Vote No. 1.—Personal emoluments and
other allowances of staff, Rs. 10,601,803

“58 வன ஸீர்ப்பயேகி 1 வன ஸமீமநய ஸதலா
ரூ. 1,06,01,803 க இடல ரபலேவநயவ அருலுந் கல
ஸுதுய” யந பூசநய விமஸந லீதீந், ஸநாஸமீமந
விச.

58 வன ஸீர்ப்பயேகி 1 வன ஸமீமநய ரபலேவந
யேகி கைவஸந் ஸூபிவவ திநிச ஸுதுயகி தியேசை
கரந லீதீ.

“58 ஆம் தலைப்பு, 1 ஆம் வாக்குப்பணம், ரூபா
1,06,01,803 அட்டவணையிற் சேர்க்கப்படுமாக” எனும்
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

58 ஆம் தலைப்பு, 1 ஆம் வாக்குப்பணம் அட்டவணை
யில் இணையப் பணிக்கப்பட்டது.

Question, “That the sum of
Rs. 10,601,803 for Head 58, Vote No. 1,
be inserted in the Schedule”, put, and
agreed to.

Head 58, Vote 1, ordered to stand part
of the Schedule.

**2 வன ஸமீமநய.—பாலந ஸாஸ்து—பூநரவரீதந
விசதம, ரூ. 32,00,000**

வாக்குப்பணம் இல. 2.—பரிபாலனச் செலவுகள்—
மீண்டுவரும் செலவு, ரூபா 32,00,000

Vote No. 2.—Administration Charges—
Recurrent Expenditure, Rs. 3,200,000

“58 வன ஸீர்ப்பயேகி 2 வன ஸமீமநய ஸதலா
ரூ. 32,00,000 க இடல ரபலேவநயவ அருலுந் கல
ஸுதுய” யந பூசநய விமஸந லீதீந், ஸநாஸமீமந
விச.

58 வன ஸீர்ப்பயேகி 2 வன ஸமீமநய ரபலேவந
யேகி கைவஸந் ஸூபிவவ திநிச ஸுதுயகி தியேசை
கரந லீதீ.

“58 ஆம் தலைப்பு, 2 ஆம் வாக்குப்பணம், ரூபா
32,00,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக” எனும்
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

58 ஆம் தலைப்பு, 2 ஆம் வாக்குப்பணம் அட்டவணை
யில் இணையப் பணிக்கப்பட்டது.

Question, "That the sum of Rs. 3,200,000 for Head 58, Vote No. 2, be inserted in the Schedule", put, and agreed to.

Head 58, Vote 2, ordered to stand part of the Schedule.

3 வன ஸ்தலதய.—பாலன ஸஃது—இலவன விடதல, ரூ. 12,00,600

வாக்குப்பணம் இல. 3—பரிபாலனச் செலவுகள்—ஆக்கப்பொருட் செலவு, ரூபா 12,00,000

Vote No. 3.—Administration Charges—Capital Expenditure, Rs. 1,200,000

"58 வன ஸ்தலதயேகி 3 வன ஸ்தலதய ஸதல ரூ. 12,00,000 க இடல ருப லேவனயல ஈதுலன் கல ஸ்தல" ஸத ருள்தய விமலன லேதன், ஸலாஸ்தலதய விட.

58 வன ஸ்தலதயேகி 3 வன ஸ்தலதய ருப லேவன யேகி லைலலன் ஸுவிடல திநிடி ஸ்தலயகி திஸேல கரத லே.

"58 ஆம் தலைப்பு, 3 ஆம் வாக்குப்பணம், ரூபா 12,00,000 அட்டவணயிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

58 ஆம் தலைப்பு, 3 ஆம் வாக்குப்பணம் அட்டவண யில் இணையப் பணிக்கப்பட்டது.

Question, "That the sum of Rs. 1,200,000 for Head 58, Vote No. 3, be inserted in the Schedule", put, and agreed to.

Head 58, Vote 3, ordered to stand part of the Schedule.

6 வன ஸ்தலதய.—ஈர்தலக ஸலவர்தலய—புதலரலர்தல தல விடதல, ரூ. 1,56,41,594

வாக்குப்பணம் இல. 6—பொருளாதார அபிவிருத்தி மீண்டுலருஞ் செலவு, ரூபா 1,56,41,594

Vote No. 6.—Economic Development—Recurrent Expenditure, Rs. 15,641,594

"58 வன ஸ்தலதயேகி 6 வன ஸ்தலதய ஸதல ரூ. 1,56,41,594 க இடல ருப லேவனயல ஈதுலன் கல ஸ்தல" ஸத ருள்தய விமலன லேதன், ஸலாஸ்தலதய விட.

58 வன ஸ்தலதயேகி 6 வன ஸ்தலதய ருப லேவன யேகி லைலலன் ஸுவிடல திநிடி ஸ்தலயகி திஸேல கரத லே.

"58 ஆம் தலைப்பு, 6 ஆம் வாக்குப்பணம், ரூபா 1,56,41,594 அட்டவணயிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

58 ஆம் தலைப்பு, 6 ஆம் வாக்குப்பணம் அட்டவண யில் இணையப் பணிக்கப்பட்டது.

Question, "That the sum of Rs. 15,641,594 for Head 58, Vote No. 6, be inserted in the Schedule", put, and agreed to.

Head 58, Vote 6, ordered to stand part of the the Schedule.

59 வன ஸ்தலதய.—காலு லேபார்தலதேதன் துல

1 வன ஸ்தலதய.—கார்தல மனவல ருப லேவனயல ஸதலகி ஸத லேதலன் லேதல, ரூ. 27,64,865

59 ஆம் தலைப்பு.—காட்டுத் துணைக்களம்

வாக்குப்பணம் இல. 1.—பணியாளரின் ஆளுக்குரிய வேதனமும் பிற படிசனும், ரூ. 27,64,865

HEAD 59.—FOREST DEPARTMENT

Vote No. 1.—Personal emoluments and other allowances of staff, Rs. 2,764,865

"59 வன ஸ்தலதயேகி 1 வன ஸ்தலதய ஸதல ரூ. 27,64,865 க இடல ருப லேவனயல ஈதுலன் கல ஸ்தல" ஸத ருள்தய விமலன லேதன், ஸலா ஸ்தலதய விட.

59 வன ஸ்தலதயேகி 1 வன ஸ்தலதய ருப லேவன யேகி லைலலன் ஸுவிடல திநிடி ஸ்தல யகி திஸேல கரத லே.

"59 ஆம் தலைப்பு, 1 ஆம் வாக்குப்பணம், ரூபா 27,64,865 அட்டவணயிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

59 ஆம் தலைப்பு, 1 ஆம் வாக்குப்பணம் அட்டவண யில் இணையப் பணிக்கப்பட்டது.

Question, "That the sum of Rs. 2,764,865 for Head 59, Vote No. 1, be inserted in the Schedule", put, and agreed to.

Head 59, Vote 1, ordered to stand part of the the Schedule.

2 வன ஸ்தலதய.—பாலன ஸஃது—புதலரலர்தல தல விடதல, ரூ. 5,80,000

வாக்குப்பணம் இல. 2.—பரிபாலனச் செலவுகள்—மீண்டுலரும் செலவு, ரூபா 5,80,000

Vote No. 2.—Administration Charges—Recurrent Expenditure, Rs. 580,000

"59 வன ஸ்தலதயேகி 2 வன ஸ்தலதய ஸதல ரூ. 5,80,000 க இடல ருப லேவனயல ஈதுலன் கல ஸ்தல" ஸத ருள்தய விமலன லேதன், ஸலாஸ்தலதய விட.

59 வன ஸ்தலதயேகி 2 வன ஸ்தலதய ருப லேவன யேகி லைலலன் ஸுவிடல திநிடி ஸ்தல யகி திஸேல கரத லே.

“60 வன ஸீர்பயேகி 1 வன ஸமீமனய ஸடன
ரூ. 32,22,795 க லுடல ரப லேவனயல ஈதுலந்
கல ஸுதுய” ஸந பூந்நய விமஸந லுடீந், ஸஸ
ஸமீமன விஸ.

60 வன ஸீர்பயேகி 1' வன ஸமீமனய ரப லேவன
யேகி ஸஸலஸந் ஸுவிஸல நினிஸ ஸுது ஸகி நியேஸ
கரந லுடீ.

“60 ஆம் தலைப்பு, 1 ஆம் வாக்குப்பணம், ரூபா
32,22,795 அட்டவணையிற் சேர்க்கப்படுமாக” எனும்
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

60 ஆம் தலைப்பு, 1 ஆம் வாக்குப்பணம் அட்டவணை
யில் இணையப் பணிக்கப்பட்டது.

Question, “That the sum of
Rs. 3,222,795 Head 60, Vote 1,
be inserted in the Schedule”, put, and
agreed to.

Head 60, Vote 1, ordered to stand part
of the Schedule.

2 வன ஸமீமனய.—ஸலந ஸஸ்து—புநரவரீநந
விஸடல, ரூ. 3,35,000

வாக்குப்பணம் இல. 2—பரிபாலனச் செலவுகள்—
மீண்டுவரும் செலவு, ரூபா 3,35,000

Vote No. 2.—Administration Charges—
Recurrent Expenditure, Rs. 335,000

“60 வன ஸீர்பயேகி 2 வன ஸமீமன ஸடன
ரூ. 3,35,000 க லுடல ரப லேவனயல ஈதுலந்
கல ஸுதுய” ஸந பூந்நய விமஸந லுடீந், ஸஸ
ஸமீமன விஸ.

60 வன ஸீர்பயேகி 2 வன ஸமீமனய ரப லேவன
யேகி ஸஸலஸந் ஸுவிஸல நினிஸ ஸுது ஸகி நியேஸ
கரந லுடீ.

“60 ஆம் தலைப்பு, 2 ஆம் வாக்குப்பணம், ரூபா
3,35,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக” எனும்
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

60 ஆம் தலைப்பு, 2 ஆம் வாக்குப்பணம் அட்டவணை
யில் இணையப் பணிக்கப்பட்டது.

Question, “That the sum of
Rs. 335,000 for Head 60, Vote No. 2,
be inserted in the Schedule”, put, and
agreed to.

Head 60, Vote 2, ordered to stand part
of the Schedule.

3 வன ஸமீமனய.—ஸலந ஸஸ்து—லுலவன விஸடல,
ரூ. 4,00,010

வாக்குப்பணம் இல. 3—பரிபாலனச் செலவுகள்—
ஆக்கப்பொருட் செலவு, ரூபா 4,00,010

Vote No. 3.—Administration Charges—
Capital Expenditure, Rs. 400,010

“60 வன ஸீர்பயேகி 3 வன ஸமீமனய ஸடன
ரூ. 4,00,010 க லுடல ரப லேவனயல ஈதுலந்
கல ஸுதுய” ஸந பூந்நய விமஸந லுடீந், ஸஸ
ஸமீமன விஸ.

60 வன ஸீர்பயேகி 3 வன ஸமீமனய ரப லேவன
யேகி ஸஸலஸந் ஸுவிஸல நினிஸ ஸுது ஸகி நியேஸ
கரந லுடீ.

“60 ஆம் தலைப்பு, 3 ஆம் வாக்குப்பணம், ரூபா
4,00,010 அட்டவணையிற் சேர்க்கப்படுமாக” எனும்
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

60 ஆம் தலைப்பு, 3 ஆம் வாக்குப்பணம் அட்டவணை
யில் இணையப் பணிக்கப்பட்டது.

Question, “That the sum of
Rs. 400,010 for Head 60, Vote No. 3,
be inserted in the Schedule”, put, and
agreed to.

Head 60, Vote 3, ordered to stand part
of the Schedule.

6 வன ஸமீமனய.—ஈரீவின ஸவரீவனய—புநர
வரீநந விஸடல, ரூ. 1,91,28,651

வாக்குப்பணம் இல. 6—பொருளாதார அபிவிருத்தி,
மீண்டுவருஞ் செலவு, ரூபா 1,91,28,651

Vote No. 6.—Economic Development—
Recurrent Expenditure, Rs. 19,128,651

“60 வன ஸீர்பயேகி 6 வன ஸமீமனய ஸடன
ரூ. 1,91,28,651 க லுடல ரப லேவனயல ஈதுலந்
கல ஸுதுய” ஸந பூந்நய விமஸந லுடீந், ஸஸ
ஸமீமன விஸ.

60 வன ஸீர்பயேகி 6 வன ஸமீமனய ரப லேவன
யேகி ஸஸலஸந் ஸுவிஸல நினிஸ ஸுது ஸகி நியேஸ
கரந லுடீ.

“60 ஆம் தலைப்பு, 6 ஆம் வாக்குப்பணம், ரூபா
1,91,28,651 அட்டவணையிற் சேர்க்கப்படுமாக” எனும்
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

60 ஆம் தலைப்பு, 6 ஆம் வாக்குப்பணம் அட்டவணை
யில் இணையப் பணிக்கப்பட்டது.

Question, “That the sum of
Rs. 19,128,651 for Head 60, Vote No. 6,
be inserted in the Schedule”, put, and
agreed to.

Head 60, Vote 6, ordered to stand part
of the Schedule.

7 வன ஸமீமனய.—ஈரீவின ஸவரீவனய—லுலவன
விஸடல, ரூ. 6,01,30,004

வாக்குப்பணம் இல. 7—பொருளாதார அபிவிருத்தி,
ஆக்கப்பொருட் செலவு, ரூபா 6,01,30,004

Vote No. 7.—Economic Development—
Capital Expenditure, Rs. 60,130,004

“ 60 வன ஈரீயசேகி 7 வன ஈதீமனச ஈடலா
 ரு. 6,01,30,004 க லுடல லச லேவனசல ஈதுலுந்
 கல ஈதுச ” ஈந லுந்நச விமஈந லேந், ஈஸ
 ஈதீமன விச.

60 வன ஈரீயசேகி 7 வன ஈதீமனச லச லேவன
 சேகி கலலஈகந் ஈடுவசல நிநிச ஈதுசகி நிசேவ
 கரந லே.

“ 60 ஆம் தலைப்பு, 7 ஆம் வாக்குப்பணம், ரூபா
 6,01,30,004 அட்டவணையிற் சேர்க்கப்படுமாக ” எனும்
 வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

60 ஆம் தலைப்பு, 7 ஆம் வாக்குப்பணம் அட்டவணை
 யில் இணையப் பணிக்கப்பட்டது.

Question, “That the sum of
 Rs. 60,130,004 for Head 60, Vote No. 7,
 be inserted in the Schedule”, put, and
 agreed to.

Head 60, Vote 7, ordered to stand part
 of the Schedule.

**61 வன ஈரீயச.—நக்சேர்
 டேயாநீலேந் துல**

1 வன ஈதீமனச.—காரச லந் வல லேடலெக
 ஈகிநகி ஈந ஈநிகுந் டீலா, ரு. 12,17,855

61 ஆம் தலைப்பு—விலை மதிப்புத்
 திணைக்களம்

வாக்குப்பணம் இல. 1.—பணியாளரின் ஆளுக்குரிய
 வேதனமும் பிற படிகளும், ரூ. 12,17,855

HEAD 61.—VALUATION DEPARTMENT

Vote No. 1.—Personal emoluments and
 other allowances of staff, Rs. 1,217,855

“ 61 வன ஈரீயசேகி 1 வன ஈதீமனச ஈடலா
 ரு. 12,17,855 க லுடல லச லேவனசல ஈதுலுந்
 கல ஈதுச ” ஈந லுந்நச விமஈந லேந், ஈஸ
 ஈதீமன விச.

61 வன ஈரீயசேகி 1 வன ஈதீமனச லச லேவன
 சேகி கலலஈகந் ஈடுவசல நிநிச ஈதுசகி நிசேவ
 கரந லே.

“ 61 ஆம் தலைப்பு, 1 ஆம் வாக்குப்பணம், ரூபா
 12,17,855 அட்டவணையிற் சேர்க்கப்படுமாக ” எனும்
 வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

61 ஆம் தலைப்பு, 1 ஆம் வாக்குப்பணம் அட்டவணை
 யில் இணையப் பணிக்கப்பட்டது.

Question. “That the sum of
 Rs. 1,217,855 for Head 61, Vote No. 1,
 be inserted in the Schedule”, put, and
 agreed to.

Head 61, Vote 1, ordered to stand part
 of the Schedule.

2 வன ஈதீமனச.—ஈலந ஈஈநு—ஈநரலுரீநந
 விசடல, ரு. 2,42,970

வாக்குப்பணம் இல. 2.—பரிபாலனச் செலவுகள்—
 மீண்டுவரும் செலவு, ரூபா 2,42,970

Vote No. 2.—Administration Charges—
 Recurrent Expenditure, Rs. 2,42,970

“ 61 வன ஈரீயசேகி 2 வன ஈதீமனச ஈடலா
 ரு. 2,42,970 க லுடல லச லேவனசல ஈதுலுந்
 கல ஈதுச ” ஈந லுந்நச விமஈந லேந், ஈஸ
 ஈதீமன விச.

61 வன ஈரீயசேகி 2 வன ஈதீமனச லச லேவன
 சேகி கலலஈகந் ஈடுவசல நிநிச ஈதுசகி நிசேவ
 கரந லே.

“ 61 ஆம் தலைப்பு, 2 ஆம் வாக்குப்பணம், ரூபா
 2,42,970 அட்டவணையிற் சேர்க்கப்படுமாக ” எனும்
 வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

61 ஆம் தலைப்பு, 2 ஆம் வாக்குப்பணம் அட்டவணை
 யில் இணையப் பணிக்கப்பட்டது.

Question, “That the sum of
 Rs. 2,42,970 for Head 61, Vote No. 2,
 be inserted in the Schedule”, put, and
 agreed to.

Head 61, Vote 2, ordered to stand part
 of the Schedule.

**62 வன ஈரீயச.—ஓவதீ ஈ.வரீவன
 டேயாநீலேந் துல**

1 வன ஈதீமனச.—காசநி லந் வல லேடலெக ஈகி
 நகி ஈந ஈநிகுந் டீலா, ரு. 11,50,206

62 ஆம் தலைப்பு—காணி அபிவிருத்தித்
 திணைக்களம்

வாக்குப்பணம் இல. 1—பணியாளரின் ஆளுக்குரிய
 வேதனமும் பிற படிகளும், ரூபா 11,50,206

**HEAD 62.—LAND DEVELOPMENT
 DEPARTMENT**

Vote No. 1.—Personal emoluments and
 other allowances of staff Rs. 1,150,206

“ 62 வன ஈரீயசேகி 1 வன ஈதீமனச ஈடலா
 ரு. 11,50,206 க லுடல லச லேவனசல ஈதுலுந்
 கல ஈதுச ” ஈந லுந்நச விமஈந லேந், ஈஸ
 ஈதீமன விச.

62 வன ஈரீயசேகி 1 வன ஈதீமனச லச லேவன
 சேகி கலலஈகந் ஈடுவசல நிநிச ஈதுசகி நிசேவ
 கரந லே.

“ 62 ஆம் தலைப்பு, 1 ஆம் வாக்குப்பணம், ரூபா
 11,50,206 அட்டவணையிற் சேர்க்கப்படுமாக ” எனும்
 வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

62 ஆம் தலைப்பு, 1 ஆம் வாக்குப்பணம் அட்டவணை
 யில் இணையப் பணிக்கப்பட்டது.

Question, "That the sum of Rs. 22,000,000 for Head 62, Vote No. 7, be inserted in the Schedule", put, and agreed to.

Head 62, Vote 7, ordered to stand part of the Schedule.

63 வன ஈரீபய.—விடலி டேயாநீதேநீ நுவ
(வாநீப வனபாசீக கடுயு)

63 ஆம் தலைப்பு.—மின்சக்தித் திணைக்களம்
(வர்த்தகமாக்கப்பட்ட முயற்சி)

1 வன ஈதிலை.—காயி லன் டில டேயுடிலிக பவி
நமி ஈன டிநிகுநீ டிலை, ரூ. 70,65,237

வாக்குப்பணம் இல. 1—பணியாளரின் ஆளுக்குரிய
வேதனமும் பிற படிசளும், ரூபா 70,65,237

HEAD 63.—ELECTRICAL DEPARTMENT
(COMMERCIALIZED ACTIVITIES)

Vote No. 1.—Personal emoluments and other allowances of staff, Rs. 7,065,237

"63 வன ஈரீபயேகி 1 வன ஈதிலை ஈடன
ரூ. 70,65,237 க இடல ரப லேவனயடு டுநுடநீ
கல ஈநுய" ஈந பூநீநய விவஈந லேநீ, ஈன
ஈதிலை விச.

63 வன ஈரீபயேகி 1 வன ஈதிலை ரப லேவன
யேகி கைடுஈநீ ஈடுவடு திநிய ஈநுயகி திசேடு
கரந லே.

"63 ஆம் தலைப்பு, 1 ஆம் வாக்குப்பணம், ரூபா
70,65,237 அட்டவணயிற் சேர்க்கப்படுமாக" எனும்
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

63 ஆம் தலைப்பு, 1 ஆம் வாக்குப்பணம் அட்டவண
யில் இணையப் பணிக்கப்பட்டது.

Question, "That the sum of Rs. 7,065,237 for Head 63, Vote No. 1, be inserted in the Schedule", put, and agreed to.

Head 63, Vote 1, ordered to stand part of the Schedule.

2 வன ஈதிலை.—பாலன ஈசீநு—பூநடுவர்தன
விசடல, ரூ. 6,21,83,310

வாக்குப்பணம் இல. 2—பரிபாலனச் செலவுகள்—
மீண்டுவரும் செலவு, ரூபா 6,21,83,310

Vote No. 2.—Administration Charges—
Recurrent Expenditure, Rs. 62,183,310

"63 வன ஈரீபயேகி 2 வன ஈதிலை ஈடன
ரூ. 6,21,83,310 க இடல ரப லேவனயடு டுநுடநீ
கல ஈநுய" ஈந பூநீநய விவஈந லேநீ, ஈன
ஈதிலை விச.

63 வன ஈரீபயேகி 2 வன ஈதிலை ரப லேவன
யேகி கைடுஈநீ ஈடுவடு திநிய ஈநுயகி திசேடு
கரந லே.

"63 ஆம் தலைப்பு, 2 ஆம் வாக்குப்பணம், ரூபா
6,21,83,310 அட்டவணயிற் சேர்க்கப்படுமாக" எனும்
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

63 ஆம் தலைப்பு, 2 ஆம் வாக்குப்பணம் அட்டவண
யில் இணையப் பணிக்கப்பட்டது.

Question, "That the sum of Rs. 62,183,310 for 63, Vote No. 2, be inserted in the Schedule." put, and agreed to.

Head 63, Vote 2, ordered to stand part of the Schedule.

3 வன ஈதிலை.—பாலன ஈசீநு—இலவன விசடல,
ரூ. 7,32,000

வாக்குப்பணம் இல. 3—பரிபாலனச் செலவுகள்—
ஆக்கப்பொருட் செலவு, ரூபா 7,32,000

Vote No. 3.—Administration Charges—
Capital Expenditure, Rs. 732,000

"63 வன ஈரீபயேகி 3 வன ஈதிலை ஈடன
ரூ. 7,32,000 க இடல ரப லேவனயடு டுநுடநீ
கல ஈநுய" ஈந பூநீநய விவஈந லேநீ, ஈன
ஈதிலை விச.

63 வன ஈரீபயேகி 3 வன ஈதிலை ரப லேவன
யேகி கைடுஈநீ ஈடுவடு திநிய ஈநுயகி திசேடு
கரந லே.

"63 ஆம் தலைப்பு, 3 ஆம் வாக்குப்பணம், ரூபா
7,32,000 அட்டவணயிற் சேர்க்கப்படுமாக" எனும்
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

63 ஆம் தலைப்பு, 3 ஆம் வாக்குப்பணம் அட்டவண
யில் இணையப் பணிக்கப்பட்டது.

Question, "That the sum of Rs. 732,000 for Head 63, Vote No. 3, be inserted in the Schedule", put, and agreed to.

Head 63, Vote 3, ordered to stand part of the Schedule.

7 வன ஈதிலை.—ஈரீபிக ஈடுவர்தன—இலவன
விசடல, ரூ. 7,02,51,963

வாக்குப்பணம் இல. 7—பொருளாதார அபிவிருத்தி,
ஆக்கப்பொருட் செலவு, ரூபா 7,02,51,963

Vote No. 7.—Economic Development—
Capital Expenditure Rs. 70,251,963

"63 வன ஈரீபயேகி 7 வன ஈதிலை ஈடன
ரூ. 7,02,51,963 க இடல ரப லேவனயடு டுநுடநீ
கல ஈநுய" ஈந பூநீநய விவஈந லேநீ, ஈன
ஈதிலை விச.

63 வன ஈரீபயேகி 7 வன ஈதிலை ரப லேவன
யேகி கைடுஈநீ ஈடுவடு திநிய ஈநுயகி திசேடு
கரந லே.

“ 63 ஆம் தலைப்பு, 7 ஆம் வாக்குப்பணம், ரூபா 7,02,51,963 அட்டவணியிற் சேர்க்கப்படுமாக ” எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

63 ஆம் தலைப்பு, 7 ஆம் வாக்குப்பணம் அட்டவணியில் இணையப் பணிக்கப்பட்டது.

Question, “That the sum of Rs. 70,251,963 for Head 63, Vote No. 7, be inserted in the Schedule”, put, and agreed to.

Head 63, Vote 7, ordered to stand part of the Schedule.

64 வன கீர்பயேகி.—விடூலி டேயாநீமேந்நுவ (வாணீச வாயாபிக தோவன கடுயுவ)

1 வன கடுமனய.—காபீய மன்கிலெ யோடீலெக பகினகி கன ஁நிகுந் டீமன, ரூ. 78,294

64 தலைப்பு.—மின்சக்தித் துணைக்களம் (வாத்தகமக்கப்படாத முயற்சி)

வாக்குப்பணம் இல. 1—பணியாளரின் ஆளுக்குரிய வேதனமும் பிற படிசளும், ரூபா 78,294

HEAD 64.—ELECTRICAL DEPARTMENT (NON-COMMERCIALIZED ACTIVITIES)

Vote No. 1.—Personal emoluments and other allowances of staff, Rs. 78,294

“ 64 வன கீர்பயேகி 1 வன கடுமனய கடுகா ரூ. 78,294 க இடூலெ ரூ லேவனயடு ஁நிகுந் கடு ஁நிகு ” ஁ந பூநீநய விமகன லேந், கன கடுமன விச.

64 வன கீர்பயேகி 1 வன கடுமனய ரூ லேவன யேகி கடுபகந் கடுபயடு நிகிய ஁நிகு கி நியேல கடுந லே.

“ 64 ஆம் தலைப்பு, 1 ஆம் வாக்குப்பணம், ரூபா 78,294 அட்டவணியிற் சேர்க்கப்படுமாக ” எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

64 ஆம் தலைப்பு, 1 ஆம் வாக்குப்பணம் அட்டவணியில் இணையப் பணிக்கப்பட்டது.

Question, “That the sum of Rs. 78,294 for Head 64, Vote No. 1, be inserted in the Schedule”, put, and agreed to.

Head 64, Vote 1, ordered to stand part of the Schedule.

2 வன கடுமனய.—பாடுந ஁நீநு—பூநடுவடுநன விசடூ, ரூ. 39,66,500

வாக்குப்பணம் இல. 2—பரிபாலனச செலவுகள்—மீண்டுவருந் செலவு, ரூபா 39,66,500

Vote No. 2.—Administration Charges—Recurrent Expenditure, Rs. 3,966,500

“ 64 வன கீர்பயேகி 2 வன கடுமனய கடுகா ரூ. 39,66,500 க இடூலெ ரூ லேவனயடு ஁நிகுந் கடு ஁நிகு ” ஁ந பூநீநய விமகன லேந், கன கடுமன விச.

64 வன கீர்பயேகி 2 வன கடுமனய ரூ லேவன யேகி கடுபகந் கடுபயடு நிகிய ஁நிகு கி நியேல கடுந லே.

“ 64 ஆம் தலைப்பு, 2 ஆம் வாக்குப்பணம், ரூபா 39,66,500 அட்டவணியிற் சேர்க்கப்படுமாக ” எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

64 ஆம் தலைப்பு, 2 ஆம் வாக்குப்பணம் அட்டவணியில் இணையப் பணிக்கப்பட்டது.

Question, “That the sum of Rs. 3,966,500 for Head 64, Vote No. 2, be inserted in the Schedule”, put, and agreed to.

Head 64, Vote 2, ordered to stand part of the Schedule.

3 வன கடுமனய.—பாடுந ஁நீநு—இடுகின விசடூ, ரூ. 3,88,947

வாக்குப்பணம் இல. 3.—பரிபாலனச செலவுகள்—ஆக்கப்படுருட் செலவு, ரூபா 3,88,947

Vote No. 3.—Administration Charges—Capital Expenditure, Rs. 388,947

“ 64 வன கீர்பயேகி 3 வன கடுமனய கடுகா ரூ. 3,88,947 க இடூலெ ரூ லேவனயடு ஁நிகுந் கடு ஁நிகு ” ஁ந பூநீநய விமகன லேந், கன கடுமன விச.

64 வன கீர்பயேகி 3 வன கடுமனய ரூ லேவன யேகி கடுபகந் கடுபயடு நிகிய ஁நிகு கி நியேல கடுந லே.

“ 64 ஆம் தலைப்பு, 3 ஆம் வாக்குப்பணம், ரூபா 3,88,947 அட்டவணியிற் சேர்க்கப்படுமாக ” எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

64 ஆம் தலைப்பு, 3 ஆம் வாக்குப்பணம் அட்டவணியில் இணையப் பணிக்கப்பட்டது.

Question, “That the sum of Rs. 388,947 for Head 64, Vote No. 3, be inserted in the Schedule”, put, and agreed to.

Head 64, Vote 3, ordered to stand part of the Schedule.

4 வன கடுமனய.—டேயாநீமேந்நுவ விசின கடுபயடு ஁நீநு—பூநடுவடுநன விசடூ, ரூ. 10,37,000

வாக்குப்பணம் இல. 4.—துணைக்களத்தால் அளிக்கப்படும் சேவைகள்—மீண்டுவருந் செலவு, ரூபா 10,37,000

Vote No. 4.—Services provided by the Department—Recurrent Expenditure, Rs. 1,037,000

“64 வன கீர்பயேகி 4 வன ஸதீமனய ஸடகா ரு. 10,37,000 க லுடல ருப லேவனயல ஈதுலந் கல ஸதுய” ஸந ஸுந்ய விலஸந லுடீந், ஸஹ ஸதீமந விய.

64 வன கீர்பயேகி 4 வன ஸதீமனய ருப லேவன யேகி ஸுலலஸந் ஸுரவியல நியிய ஸதுயகி நியேல கரந லுடீ.

“64 ஆம் தலைப்பு, 4 ஆம் வாக்குப்பணம், ரூபா 10,37,000 அட்டவணியிற் சேர்க்கப்படுமாக” எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

64 ஆம் தலைப்பு, 4 ஆம் வாக்குப்பணம் அட்டவணியில் இணையப்பணிக்கப்பட்டது.

Question, “That the sum of Rs. 1,037,000 for Head 64, Vote No. 4, be inserted in the Schedule”, put, and agreed to.

Head 64, Vote 4, ordered to stand part of the Schedule.

5 வன ஸதீமனய.—டேலாநீலேந் துல வியீந் ஸபயந ஸேவ—லுலவன வியடல ரு. 17,61,013

வாக்குப்பணம் இல. 5.—தீணைக்களத்தால் அளிக்கப்படும் சேவைகள்—மீண்டுவருஞ் செலவு, ரூபா 17,61,013

Vote No. 5.—Services provided by the Department—Capital Expenditure, Rs. 1,761,013

“64 வன கீர்பயேகி 5 வன ஸதீமனய ஸடகா ரு. 17,61,013 க லுடல ருப லேவனயல ஈதுலந் கல ஸதுய” ஸந ஸுந்ய விலஸந லுடீந், ஸஹ ஸதீமந விய.

64 வன கீர்பயேகி 5 வன ஸதீமனய ருப லேவன யேகி ஸுலலஸந் ஸுரவியல நியிய ஸதுயகி நியேல கரந லுடீ.

“64 ஆம் தலைப்பு, 5 ஆம் வாக்குப்பணம், ரூபா 17,61,013 அட்டவணியிற் சேர்க்கப்படுமாக” எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

64 ஆம் தலைப்பு, 5 ஆம் வாக்குப்பணம் அட்டவணியில் இணையப்பணிக்கப்பட்டது.

Question, “That the sum of Rs. 1,761,013 for Head 64, Vote No. 5, be inserted in the Schedule”, put, and agreed to.

Head 64, Vote 5, ordered to stand part of the Schedule.

7 வன ஸதீமனய.—ஈர்பிக ஸலவநய—லுலவன வியடல, ரு. 2,50,040

வாக்குப்பணம் இல. 7.—பொருளாதார அபிவிருத்தி—ஆக்கப்பொருட் செலவு, ரூபா 2,50,040

Vote No. 7.—Economic Development—Capital Expenditure Rs. 250,040

“64 வன கீர்பயேகி 7 வன ஸதீமனய ஸடகா ரு. 2,50,040 க லுடல ருப லேவனயல ஈதுலந் கல ஸதுய” ஸந ஸுந்ய விலஸந லுடீந், ஸஹ ஸதீமந விய.

64 வன கீர்பயேகி 7 வன ஸதீமனய ருப லேவன யேகி ஸுலலஸந் ஸுரவியல நியிய ஸதுயகி நியேல கரந லுடீ.

“64 ஆம் தலைப்பு, 7 ஆம் வாக்குப்பணம், ரூபா 2,50,040 அட்டவணியிற் சேர்க்கப்படுமாக” எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

64 ஆம் தலைப்பு, 7 ஆம் வாக்குப்பணம் அட்டவணியில் இணையப்பணிக்கப்பட்டது.

Question, “That the sum of Rs. 250,040 for Head 64, Vote No. 7, be inserted in the Schedule”, put, and agreed to.

Head 64, Vote 7, ordered to stand part of the Schedule.

65 வன கீர்பயேகி.—லேலி ஸலுட, ஸுலலஸரீஸீ

1 வன ஸதீமனய.—ஸரீய லந் லல ஸேடலலீக ஸதீநயி ஸஹ ஈநிகுந் லீலன, ரு. 1,39,20,639

65 ஆம் தலைப்பு.—கமத்தொழிற் சிறப்பணி ஆணையாளர்

வாக்குப்பணம் இல. 1.—பணியாளரின் ஆளுக்கூரிய வேதனமும் பிற படிகளும், ரூ. 1,39,20,639

HEAD 65.—COMMISSIONER, AGRICULTURAL CORPS

Vote No. 1.—Personal emoluments and other allowances of staff, Rs. 13,920,639

“65 வன கீர்பயேகி 1 வன ஸதீமனய ஸடகா ரு. 1,39,20,639 க லுடல ருப லேவனயல ஈதுலந் கல ஸதுய” ஸந ஸுந்ய விலஸந லுடீந், ஸஹ ஸதீமந விய.

65 வன கீர்பயேகி 1 வன ஸதீமனய ருப லேவன யேகி ஸுலலஸந் ஸுரவியல நியிய ஸதுயகி நியேல கரந லுடீ.

“65 ஆம் தலைப்பு, 1 ஆம் வாக்குப்பணம், ரூபா 1,39,20,639 அட்டவணியிற் சேர்க்கப்படுமாக” எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

65 ஆம் தலைப்பு, 1 ஆம் வாக்குப்பணம் அட்டவணியில் இணையப்பணிக்கப்பட்டது.

Question, “That the sum of Rs. 13,920,639 for Head 65, Vote No. 1, be inserted in the Schedule”, put, and agreed to.

Head 65, Vote 1, ordered to stand part of the Schedule.

2 வது திட்டம்.—பலகை கட்டணம்—புனரமைப்பு
வெள்ளி, ரூ. 16,17,800

3 வது திட்டம்.—பலகை கட்டணம்—புனரமைப்பு
வெள்ளி, ரூ. 6,90,600

வாக்குப்பணம் இல. 2.—பரிபாலனச் செலவுகள்—
மீண்டும் செலவு, ரூபா 16,17,800

வாக்குப்பணம் இல. 3.—பரிபாலனச் செலவுகள்—
ஆக்கப்பொருட் செலவு, ரூபா 6,90,600

Vote No. 2.—Administration Charges—
Recurrent Expenditure, Rs. 1,617,800

Vote No. 3.—Administration Charges—
Capital Expenditure, Rs. 690,600

“65 வது திட்டத்தில் 2 வது திட்டம் கீழ்க்
ரூ. 16,17,800 க்கு உட்பட ரூ. 1,617,800 க்கு உட்பட
கட்டணம்” என பட்டியலில் சேர்க்கப்படுமா” எனும்
வினாவுக்கு விடையளிப்பது.

“65 வது திட்டத்தில் 3 வது திட்டம் கீழ்க்
ரூ. 6,90,600 க்கு உட்பட ரூ. 690,600 க்கு உட்பட
கட்டணம்” என பட்டியலில் சேர்க்கப்படுமா” எனும்
வினாவுக்கு விடையளிப்பது.

65 வது திட்டத்தில் 2 வது திட்டம் உட்பட
ரூ. 1,617,800 க்கு உட்பட கட்டணம் சேர்க்கப்படுமா”
எனும் வினாவுக்கு விடையளிப்பது.

65 வது திட்டத்தில் 3 வது திட்டம் உட்பட
ரூ. 690,600 க்கு உட்பட கட்டணம் சேர்க்கப்படுமா”
எனும் வினாவுக்கு விடையளிப்பது.

“65 ஆம் தலைப்பு, 2 ஆம் வாக்குப்பணம், ரூபா
16,17,800 அட்டவணியிற் சேர்க்கப்படுமா” எனும்
வினாவுக்கு விடையளிப்பது.

“65 ஆம் தலைப்பு, 3 ஆம் வாக்குப்பணம், ரூபா
6,90,600 அட்டவணியிற் சேர்க்கப்படுமா” எனும்
வினாவுக்கு விடையளிப்பது.

65 ஆம் தலைப்பு, 2 ஆம் வாக்குப்பணம் அட்டவணி
யில் இணையப் பணிக்கப்பட்டது.

65 ஆம் தலைப்பு, 3 ஆம் வாக்குப்பணம் அட்டவணி
யில் இணையப் பணிக்கப்பட்டது.

Question, “That the sum of
Rs. 1,617,800 for Head 65, Vote No. 2, be
inserted in the Schedule”, put, and
agreed to.

Question, “That the sum of
Rs. 690,600 for Head 65, Vote No. 3, be
inserted in the Schedule”, put, and
agreed to.

Head 65, Vote 2, ordered to stand part
of the Schedule.

Head 65, Vote 3, ordered to stand part
of the Schedule.

* * * * *

[குறிக்கப்பட்ட கட்டணம் உட்பட ரூ. 16,17,800 க்கு உட்பட கட்டணம் சேர்க்கப்படுமா” எனும் வினாவுக்கு விடையளிப்பது.]

[நிகழ்ச்சித் தொடர்ச்சியை இன்றைய அதிகார (பகுதி II) இல் பார்க்க.]

[For continuation of Proceedings, see OFFICIAL REPORT for this Day (Part II.)

